

**Report of House Arrest  
Committee  
(2023)**

---

සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන්  
බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමට විකල්පයක් ලෙසට සිය  
නිවසෙහි රඳවා තබා ගැනීම පිළිබඳ බන්ධනාගාර  
කොමසාරිස් ජනරාල්වරයාගේ යෝජනාව සලකා බලා  
නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කරන ලද කමිටුවේ වාර්තාව

---



ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  
ප්‍රතිසංස්කරණ අමාත්‍ය,  
ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා  
වෙත ඉදිරිපත් කරනු ලබන වාර්තාව

2023 සැප්තැම්බර් 15

## පසුබිම

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය මඟින් සිරගත කොට ඇති රැඳවියන්ගේ රැකවරණය, ආරක්ෂාව සහ පුනරුත්ථාපනය කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වගකීමෙන් බැඳී සිටින අතර, රැකවරණය, ආරක්ෂාව සහ පුනරුත්ථාපනය කිරීම සඳහා ජාත්‍යන්තරය පිළිගත් අවම ප්‍රමිතීන්ට අනුව සියලුම රැඳවියන් හට සමාන ප්‍රවේශයක් ලබා දීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය භාරයක් බවට පත්ව ඇත.

කෙසේ වුව ද, බන්ධනාගාර තුළ වර්තමානයේ පවතින අධික තදබදය හා ඒ හා ආනුෂංගික ගැටළු හේතුවෙන් ඉහත කී පරමාර්ථවලට ප්‍රවේශ වීමේ දී හා එකී කටයුතු සැලසීමේ දී බන්ධනාගාරගත රැඳවියන් සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මුහුණ දී ඇති ගැටළු සලකා බලා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පස් අවුරුදු සැලැස්මක් කෙටුම්පත් කර ඇත. එම සැලැස්මේ ‘බන්ධනාගාර තදබදය අවම කිරීම’ සහ ‘බන්ධනාගාර පරිපාලනය හා ප්‍රතිසංස්කරණ යන අංශ සඳහා ප්‍රමුඛත්වයක් ලබා දීම’ සඳහා විවිධ යෝජනා ඇතුළත් කර ඇත.

ඒ අනුව බන්ධනාගාර තුළ රැඳවිය හැකි උපරිම රැඳවියන්ගේ සංඛ්‍යාව ඉක්මවා, අධිකරණය විසින් පමුණුවා ඇති දඬුවම් මාසයකට වඩා නොවැඩි අපරාධකරුවන්ගෙන් සහ දඩ මුදල් ගෙවා ගත නොහැකි වීම නිසා බන්ධනාගාරගත ව සිටින රැඳවියන් සහ විෂ මත්ද්‍රව්‍ය වැරදි සඳහා සිරගත වුවත් වැනි රැඳවියන් රඳවා තැබීම හේතුවෙන් බන්ධනාගාර තුළ ඇති වී ඇති අධික තදබදය අවම කිරීම සඳහා, රැඳවියන් බන්ධනාගාරගත කිරීම වෙනුවට විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමේ වැදගත්කම එකී පස් අවුරුදු සැලැස්ම තුළ හඳුන්වා දී ඇත. ඒ අනුව, බන්ධනාගාරගත කිරීමට එලදායි විකල්පයක් ලෙසට නෛතික ප්‍රතිපාදන අනුව සුදුසුකම් ලබන රැඳවියන් පිරිසක්, නිවාස අඩස්සියේ රඳවා තැබීමේ ක්‍රමවේදය බන්ධනාගාර තදබදය අවම කිරීමේ ක්‍රමවේදයක් ලෙසට ඉහත කී පස් අවුරුදු සැලැස්මට ඇතුළත් කර ඇත.

එකී වාර්තාවෙහි පිටපතක් ඇමුණුම 01 ලෙස සලකුණු කර මෙම වාර්තාවට අමුණා ඇත.

බන්ධනාගාරගත රැඳවියන් අතුරින්, නෛතික ප්‍රතිපාදන අනුව සුදුසුකම් ලබන යම් පිරිසක් ඔවුන්ගේ නිවාසවල රැඳවීමේ යෝජනාව වැඩිදුරටත් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් 2020.09.07 දින අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට, රැඳවියන් බන්ධනාගාරගත කිරීමට විකල්පයක් ලෙසට ඔවුන් නිවාස අඩස්සියේ රඳවා තැබීම සම්බන්ධයෙන් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදී.

එකී වාර්තාවෙහි පිටපතක් ඇමුණුම 02 ලෙස සලකුණු කර මෙම වාර්තාවට අමුණා ඇත.

ඉහත සඳහන් වාර්තා දෙකෙහි අන්තර්ගත කරුණු අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, සිරකරුවන් විසින් නැවත වැරදි සිදු කිරීමේ අවධානම අවම කිරීම සඳහාත්, නීතිගරුක සහ සාර්ථක ලෙසට ඔවුන් සමාජගත කිරීම සහ එතුළින් රජයට දැරීමට සිදුවන ආර්ථික පිරිවැය අවම කිරීම සඳහා සිරගත කිරීමට විකල්පයක්

ලෙස නිශ්චිත කොන්දේසි මත සහ නෛතික ක්‍රමවේදයකට අනුව සුදුසුකම්ලත් සිරකරුවන් නිවාසවල රඳවා තබා ගැනීම පිණිස 'බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් යම් පිරිසක් නිවාසවල රැඳවීමේ යෝජනාව' වැඩිදුරටත් සලකා බලා එය ක්‍රියාත්මක කළ යුත්තේ ද, එසේ නම් කවර ආකාරයකට එය කළ යුත්තේ ද යන්න අධ්‍යයනය කොට, එකී යෝජනාව ක්‍රියාත්මක කළ යුතු යෝජනාවක් නම්, ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පහත සඳහන් නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් ගරු අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා විසින් පත් කරන ලදී.

**කමිටු සාමාජිකයන් :-**

- ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ - *සභාපති*
- ජනාධිපති නීතිඥ වන්දන ලියනපට්ටු මහතා
- ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා
- ජනාධිපති නීතිඥ ශවිත්රු ප්‍රනාන්දු මහතා
- ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා
- ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා
- ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා
- අතිරේක ලේකම් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය - මහජන ආරක්ෂක අමාත්‍යාංශය (මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වරයාගේ නියෝජිත)
- ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිසි ජනරාල් ශනිල් කුලරත්න මහතා - නීතිපති දෙපාර්තමේන්තුව - (ගරු නීතිපතිතුමාගේ නියෝජිත)
- බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- නීතිඥ සංජය ගමගේ මහතා
- නීතිඥ අමල් ඒ. රත්දෙනිය මහතා
- නීතිඥ රජීව් අමරසූරිය මහතා
- නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතා - ශ්‍රී ලංකා පොලිසිය - (පොලිස්පති වරයාගේ නියෝජිත)
- සහකාර කොමසාරිස් ආශා ජයවර්ධන මහත්මිය - ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව (ප්‍රජා විශෝධන කොමසාරිස් වරයාගේ නියෝජිත)
- සහකාර නීති කෙටුම්පත් සම්පාදක කුමුදු දිසානායක මහත්මිය - නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව - (නීති කෙටුම්පත් සම්පාදක වරයාගේ නියෝජිත)
- සහකාර ලේකම් (නීති) ජී.සී. වැලිකල මහත්මිය - අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය - *කමිටුවේ ලේකම්*



සහභාගී වූ අනෙකුත් නිලධාරීන් :-

- ප්‍රධාන ගණකාධිකාරී අනුරාධ රාජසිංහ මහතා - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- නියෝජ්‍ය අධ්‍යක්ෂක (සැලසුම්) කාංචනා මහත්තිල මහත්මිය - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- නීති නිලධාරී නිසංසලා ප්‍රනාන්දු මහත්මිය - බන්ධනාගාර දෙපාර්තමේන්තුව
- නාමල් මධුෂංක මහතා (නීතිඥ සංජය ගමගේ මහතාගේ කණිෂ්ඨ නීතිඥ)
- සහකාර බන්ධනාගාර අධිකාරී ජයන්ත අදාසුරිය මහතා - බන්ධනාගාර දෙපාර්තමේන්තුව

මෙම කමිටුව රැස්වීම් වාර 11 ක් පවත්වන ලදී.

- මෙම කමිටු රැස්වීම අතරතුර දී, බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් යම් පිරිසක් නිවස තුළ රැඳවීමේ යෝජනාව සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සඳහා ජාත්‍යන්තර බන්ධනාගාර සහ සිරකරුවන් විශෝධනය කිරීම පිළිබඳ විශේෂඥයකු වන කෙන්යා ජාතික එලියඩ් ඔපිලෝ මහතා (Mr. Eliud Opilo) කමිටුව ඉදිරියේ පෙනී සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ වාසි සහ අවාසි ඇතුළු ආනුශාංගික කරුණු සම්බන්ධයෙන් අදහස් දක්වන ලදී.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා නිලධාරී දිනුෂිකා මදුෂානි මහත්මිය කමිටුවේ පරිගණකගත යතුරු ලියන කටයුතු සිදු කරන ලද අතර, සංවර්ධන නිලධාරී නදුනි වෛද්‍යතිලක මෙනවිය විසින් කමිටුව සඳහා අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සහය වන ලදී.

01. යම් යම් සුදුසුකම් සහිත තැනැත්තන් බන්ධනාගාරවල රැඳවීමට විකල්පයක් ලෙසට ඔවුන්ගේ නිවාසවල රැඳවීමේ අවශ්‍යතාවය

දැනට බන්ධනාගාරවල අධික සංඛ්‍යාවක් රැඳවියන් රඳවා ගෙන සිටීම තුළින් බන්ධනාගාර තුළ ඉතා දැඩි තදබදයක් හට ගෙන තිබේ.

බන්ධනාගාරවල රඳවා සිටින තැනැත්තන් ප්‍රධාන කාණ්ඩ දෙකකට බෙදා වෙන් කළ හැකිය. එම කාණ්ඩ දෙක මෙසේය.

1. විවිධ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන තැනැත්තන් සහ චෝදනා ලැබ සිටින තැනැත්තන් (**Suspects and Accused also referred to as unconvicted prisoners**), ඔවුන් රඳවා තබා ගනු ලබන්නේ රක්ෂිත බන්ධනාගාරවලය (**Remand Prisons**). 2023 සැප්තැම්බර් 05 වන දින වන විට එසේ රඳවා ගෙන සිටි සම්පූර්ණ රැඳවියන් සංඛ්‍යාව 18,390 කි. ඔවුන් අතුරින් 17,522 ක් පිරිමින් වන අතර, 868 ක් කාන්තාවන් ය.
2. විවිධ වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණ විසින් වරදකරු කොට ඇති තැනැත්තන් (**convicted prisoners**), මොවුන් රඳවා තබා ගනු ලබන්නේ සම්මත බන්ධනාගාරවලය. 2023 සැප්තැම්බර් 05 වන දිනය වන විට එසේ රඳවා තබා ගෙන සිටි සම්පූර්ණ සංඛ්‍යාව 10,106 කි. ඔවුන් අතුරින් 9,899 ක් පිරිමින් වන අතර, 207 ක් කාන්තාවන් ය.

*දත්ත මූලාශ්‍රය - 2023.09.05 දිනට බන්ධනාගාර දෙපාර්තමේන්තු අවයව විවෘතයට අදාළ රැඳවියන්ගේ සංඛ්‍යාලේඛණ වාර්තා*

මේ අනුව, 2023 සැප්තැම්බර් 05 වන දින විට සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ රඳවා තබා ගෙන සිටි ඉහත කාණ්ඩ දෙකටම අයත් සම්පූර්ණ රැඳවියන් සංඛ්‍යාව 28,496 කි. ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට අනුව, (UN SMR<sup>1</sup>, The Bangkok Rules<sup>2</sup>,The Beijing Rules<sup>3</sup>,The Tokyo Rules<sup>4</sup>) වර්තමානයේ පවතින බන්ධනාගාරවල රඳවා තබා ගෙන සිටිය හැකි ඉහත කාණ්ඩ දෙකටම අයත් සමස්ත රැඳවියන් සංඛ්‍යාව 10,395 නොඉක්ම විය යුතු ය. මේ අනුව බලන කළ, මේ වන විට ශ්‍රී ලංකාවෙහි බන්ධනාගාර පද්ධතිය තුළ 274.13% (2023 සැප්තැම්බර් 05 දිනට) රැඳවියන්ගේ අධික බවක් තිබේ. එසේ හෙයින්, බන්ධනාගාරවල පවතින රැඳවියන්ගේ අධිකභාවයට කඩිනමින් විසඳුමක් සෙවීම අත්‍යාවශ්‍ය වේ.

දැනටම ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික සහ මූල්‍යමය අර්බුදය හමුවේ බන්ධනාගාරවල ප්‍රමාණය සහ වෙනත් යටිතල පහසුකම් වැඩි කිරීම තුළින් මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවීම ප්‍රායෝගික නොවනු ඇත. එසේ හෙයින්, අපරාධ යුක්තිය පසිඳලීමේ මුඛ්‍ය පරමාර්ථවලට හානියක් නොවන පරිද්දෙන්, බන්ධනාගාරවල රැඳවියන් සංඛ්‍යාවේ ප්‍රමාණාත්මක අඩු කිරීමක් තුළින් මෙම ප්‍රශ්නයට තාවකාලිකව හෝ විසඳුමක් ලඟා කර ගැනීම යෝග්‍ය වනු ඇත.

---

<sup>1</sup> The United Nations Standard Minimum Rules for Treatment of Prisoners.  
<sup>2</sup> United Nations Rules for the treatment of Women Prisoners and Non-Custodial measures for women offenders with their Commentary.  
<sup>3</sup> United Nations Standard Minimum Rules for the Administration of Juvenile Justice.  
<sup>4</sup> United Nations Standards Minimum Rules for Non-Custodial Measures.

02. බන්ධනාගාරවල රඳවනු ලබන තැනැත්තන් අතුරින් යම් පිරිසක්, එසේ රඳවා තබා ගැනීමට වෛකල්පිතව, ඔවුන්ගේ නිවාසවල රැඳවීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක විය යුතු ප්‍රායෝගික ආකාරය

බන්ධනාගාරයක රැඳවිය යුතු තැනැත්තෙක් ඔහුගේ නිවසෙහි රඳවා තබා ගැනීම කළ යුත්තේ, එකී රැඳවීම උල්ලංඝනය වන ආකාරයට ඔහු කටයුතු කිරීම වැලැක්වීමට හැකි වනු ඇති ආකාරයට ය. එසේ නම්, එම පරමාර්ථය ඉෂ්ඨ කර ගත හැකි එක් ක්‍රමයක් වන්නේ, අදාළ තැනැත්තා ඔහුගේ නිවසෙහි අඛණ්ඩව රැඳී සිටීමට වගබලා ගැනීම පිණිස බන්ධනාගාර නිලධාරීන් රැඳවියාගේ නිවාස සීමාවෙහි ස්ථානගත කිරීමෙනි. ඒ සඳහා ඉතා අධික නිලධාරීන් සංඛ්‍යාවක් අවශ්‍ය වනු ඇත. එසේ හෙයින්, ඒ ආකාරයට තැනැත්තන් නිවාසයෙහි රඳවා තබා ගැනීම කම්බුව නිර්දේශ නොකරයි.

එනමුත්, යම් රැඳවියෙක් ස්වකීය නිවාසයෙහි රැඳී සිටින්නේ ද යන්න අධීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණය උපයෝගී කර ගත හැකිය. ඒ සඳහා තාක්ෂණික මෙවලමක් ශරීරයට පැළඳවීමට සැලැස්විය හැකිය. එවිට, අදාළ රැඳවියා එකී මෙවලම පැළඳ සිටින්නේ ද නැද්ද යන්නත්, එය පැළඳ ඔහු කවර ස්ථානයක රැඳී සිටින්නේ ද යන්නත්, අධීක්ෂණය කිරීමේ තාක්ෂණික ක්‍රමවේදයක් නිර්මාණය කොට ක්‍රියාත්මක කළ හැකිය. රැඳවියාට නිවාසයේ රැඳී සිටීමට අමතරව, සිය රැකියාව හෝ වෙන යම් ජීවනෝපායක් කර ගෙන යාමට අධිකරණය විසින් කොන්දේසි සහිත අවසරයක් ලබා දී තිබෙන විටෙක, එම කොන්දේසිවලට අවනතව ඔහු නිවාසයෙන් පිටව ගොස් නැවත නිවසට පැමිණෙන්නේ ද යන්නත් මේ ආකාරයෙන්ම අධීක්ෂණය කළ හැකිය. රැඳවියා අධිකරණය විසින් නියම කරනු ලබන කාල සීමාවක් තුළ අඛණ්ඩව නිවසේ රැඳී සිටින්නේ ද යන්නත් අධීක්ෂණය කළ හැකිය.



ඒ අනුව, එසේ නිවාස අඩස්සියේ රඳවා සිටින රැඳවියකුගේ දෛනික ක්‍රියාකාරකම් එම රැඳවියා නිවස තුළ රැඳී සිටීමේ දී සහ/හෝ රැඳවියා නිවසින් පිටත සිටින අවස්ථාවක දී විද්‍යුත් ක්‍රමවේදය මගින් අධීක්ෂණය කිරීමේ තාක්ෂණික ශක්‍යතාවය පිළිබඳ අධ්‍යයනය කිරීමේ වැදගත්කම කම්බුව මගින් අවධාරණය කරන ලද අතර, ඒ අනුව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් විසින් 2023.03.06 දිනැති ලිපිය ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වෙත යොමු කරමින්, රැඳවියකු නිවාස අඩස්සියේ රඳවා තබා ඇති විටෙක විද්‍යුත් ක්‍රමවේදය මගින් අධීක්ෂණය කිරීමේ තාක්ෂණික ශක්‍යතාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වන ලදී. ඒ අනුව එම නියෝජිතායතනය (ICTA) විසින් 2023.07.17 දිනැති ලිපිය මගින් බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා නිවසේ රඳවා තබා සිටින රැඳවියකු විද්‍යුත් ක්‍රමවේදය මගින් අධීක්ෂණය කිරීමේ තාක්ෂණික ශක්‍යතාවය සහ එහි ප්‍රායෝගික කාර්යක්ෂමතාව පිළිබඳ වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් වරිය වෙත ඉදිරිපත් කර ඇත.

එකී වාර්තාවෙහි පිටපතක් ඇමුණුම 03 ලෙස සලකුණු කර මෙම වාර්තාවට අමුණා ඇත.

එම වාර්තාවට අනුව රැඳවියකුට පැළඳිය හැකි විද්‍යුත් අධීක්ෂණ ක්‍රමවේද වර්ග, විද්‍යුත් අධීක්ෂණය සඳහා භාවිතාවන තාක්ෂණය සහ මෘදුකාංග වර්ගීකරණය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර ඇත. තවදුරටත් අධීක්ෂණය සඳහා භාවිතාවන උපකරණ පිළිබඳ තොරතුරු ද එහි අන්තර්ගත කර ඇත. යෝජිත අධීක්ෂණ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට පෙර එම පහසුකම සැපයීම සඳහා අවශ්‍ය මූලික අංග පිළිබඳ තොරතුරු මෙම වාර්තාවේ ඇමුණුම් අංක 03 හි පිටු අංක 18-19 හි ඇතුළත් වේ. ඒ අනුව, විශ්වාසනීය සහ කාර්යක්ෂම විදුලි සංදේශ ක්‍රමයක් පැවතීමේ අවශ්‍යතාව, බොහෝදුරට ආර්ථිකමය වශයෙන් වාසි සහගත තාක්ෂණ ක්‍රමවේදයක් භාවිතා කිරීම, රැඳවියා පදිංචි ස්ථානය සහ අධීක්ෂණ මධ්‍යස්ථානය අතර යහපත් දත්ත හුවමාරු සම්බන්ධතාවයක් පැවතීමේ වැදගත්කම, රැඳවියා සඳහා රැකියාවට යෑමට අවසර ලබා දී ඇති අවස්ථාවක දී ඔවුන් විද්‍යුත් අධීක්ෂණට ලක් කිරීමේදී Lanka Government Network (LGN) සම්බන්ධතාවය සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් පිහිටුවිය යුතු වීම සහ කාර්යක්ෂම අධීක්ෂණ මධ්‍යස්ථානයක් පැවතීමේ වැදගත්කම පිළිබඳ කරුණු ඉදිරිපත් කර ඇත.

තවදුරටත් මෙම අධීක්ෂණ ක්‍රමවේදය සඳහා අවශ්‍ය උපාංග, එනම්, රැඳවියන් පැළඳිය යුතු උපාංග, අධීක්ෂණ මෘදුකාංග, අධීක්ෂණ මධ්‍යස්ථාන නිලධාරීන්ට වැයවන මුදල පිළිබඳ දළ ඇස්තමේන්තුවක් ඇමුණුම් අංක 03 හි පිටු අංක 22 මගින් ඉදිරිපත් කර ඇත.

මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන ආකාරය පහත සඳහන් ඡායාරූප හා රූප සටහන්වලින් පැහැදිලි වනු ඇත.



03. මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම පිණිස රජයට විශාල වැය බරක් දරන්නට සිදු වේ ද යන්න

මෙම තාක්ෂණික ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට අධික වැය බරක් දරන්නට සිදු වේ ද යන්න පිළිබඳව කමිටුවෙහි අවධානය යොමු කරන ලදී. ඒ සම්බන්ධයෙන් මූලික අධ්‍යයනයක් හා මූල්‍යමය තක්සේරුවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ගණකාධිකාරී එන්. එච්. කොහොඹන් මහත්මිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගණකාධිකාරී අනුරාධ රාජසිංහ මහතා විසින් සිදු කරන ලදී. ඔවුන්ගේ අධ්‍යයනයට අනුව, වසරකට රැඳවියන් 2,800 ක සංඛ්‍යාවක් (එක් බන්ධනාගාර ආයතනයකින් රැඳවියන් 100 බැගින් බන්ධනාගාර ආයතන 28ක් සඳහා) බන්ධනාගාරයේ රැඳවීමට විකල්පිතව, ඔවුන්ගේ නිවාසවල රැඳවීමට අදාළ තාක්ෂණික ක්‍රමවේදය උපයෝගී කර ගන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය පරිගණක මෘදුකාංග සංවර්ධනය කිරීමටත්, ඒවා නඩත්තු කිරීමටත් වාර්ෂිකව වැය වන දළ ඇස්තමේන්තුගත කළ මුදල රුපියල් මිලියන 60 කි. (මසකට රු.මි.5.00\*මාස12ක් සඳහා) රැඳවියන් නිවාසයෙහි රැඳවීමේ නියමයෙහි අන්තර්ගත කොන්දේසිවලට අනුව, නියමාකාරයෙන් ඔවුන් ඔවුනොවුන්ගේ නිවාසවල රැඳී සිටින්නේ ද යන්න තත්කාලීනව මාර්ගගත (online) ක්‍රමවේදයක් මාර්ගයෙන් අධීක්ෂණය කිරීම සඳහා වාර්ෂිකව වැය වන දළ ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 134.4 කි. (රැඳවියන් 2,800\*මාසික සබඳතා ගාස්තුව රු.4,000.00\* මාස 12ක් සඳහා) එසේ හෙයින්, යෝජිත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා රජයට වැය වන සම්පූර්ණ මුදල දළ වශයෙන් වසරකට රුපියල් මිලියන 194.4 ක් වේ. බන්ධනාගාරයෙහි රඳවා තබා ගැනීමට විකල්පිතව ඔවුන්ගේ නිවාසවල රැඳී සිටීමට සැලැස්වීම තුළින්, ඔවුන් බන්ධනාගාරවල රඳවා තබා ගැනීම වෙනුවෙන් රජයට වැය වන පිරිවැය රජයට ඉතිරි වේ. බන්ධනාගාර ආයතන 28 කින් රැඳවියන් 100 ක් වසරක කාලයක් බන්ධනාගාරගතව රඳවා තබා ගැනීම සඳහා රජයට වැය වන දළ ඇස්තමේන්තුගත සම්පූර්ණ මුදල රුපියල් 572,320,000/- ලෙසට තක්සේරු කර තිබේ. එසේ හෙයින්, යෝජිත ක්‍රමවේදය රැඳවියන් 2,800 ක් විෂයෙහි ක්‍රියාත්මක කිරීම තුළින් රජයට රුපියල් 377,920,000/- ක දළ ඇස්තමේන්තුගත මුදලක ඉතිරියක් වනු ඇති බව ඉහත සඳහන් ගණකාධිකාරීවරු දෙදෙනා විසින් තක්සේරු කර ඇත.

(මෙම ඇස්තමේන්තුවෙහි නිවැරදිභාවය පිළිබඳව මෙම කමිටුවට වගකීමක් දැරිය නොහැකිය.)

ඉහත සඳහන් අධ්‍යයනය සහ මූල්‍යමය තක්සේරුව අන්තර්ගත වාර්තාව ඇමුණුම 04 ලෙස සලකුණු කර මෙම වාර්තාවට අමුණා ඇත.



04. නිවාස අඩස්සියෙහි (House Arrest) රැඳවියන් රඳවා තැබීමේ ක්‍රමවේදය යෝජනා කිරීමට හේතු වී ඇති ප්‍රධානතම හේතු -

- බන්ධනාගාර තුළ පවතින රැඳවියන්ගේ තදබදය (overcrowding) අවම කිරීමේ අවශ්‍යතාව.
- රැඳවියන්ගේ මානව හිමිකම් (Human Rights) උල්ලංඝනය නොවන ආකාරයට ඔවුන් රඳවා තබා ගැනීමේ අවශ්‍යතාවය.
- දරුණු අපරාධකරුවන් සහ සුළු වරදකරුවන් අතර සම්බන්ධතාවය වර්ධනය වීම තුළින්, දරුණු අපරාධකරුවන්ගෙන් සුළු වරදකරුවන් හට ඇති වන සංවිධානාත්මක අපරාධ සිදු කරන ලෙසට වන බලපෑම අවම කිරීමේ අවශ්‍යතාවය.
- වරදකරුවන් විසින් නැවත නැවත වරද සිදු කිරීමට (Recidivism) ඇති ප්‍රවණතාවය අවම කිරීමේ අවශ්‍යතාවය.
- අපරාධ යුක්තිය පසිඳලීමේ පරමාර්ථවලට හානියක් නොවන පරිද්දෙන්, වඩාත් මානුෂික (humane) ආකාරයට සැකකරුවන් සහ වරදකරුවන් රඳවා තබා ගැනීමේ උචිත බව.
- සුළු වැරදි සඳහා පුද්ගලයින් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් ඔවුන්ගේ රැකියා සහ ජීවනෝපාය අහිමි වීමේ අවධානම මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම තුළින් අවම කර ගැනීමට හැකි වීම.
- අධිකරණ විසින් දඩ මුදලක් හෝ නඩත්තු මුදලක් හෝ වන්දි මුදලක් යම් පුද්ගලයෙකු විසින් ගෙවීමට නියම කර තිබෙන අවස්ථාවන් හි දී, එම මුදල සඳහා වශයෙන්ම ගෙවීමට නොහැකි තැනැත්තන් බන්ධනාගාරගත වීම වළක්වා, ඊට විකල්පයක් හඳුන්වා දීම.
- ජාත්‍යන්තර ප්‍රමිතීන්වලට (UN SMR<sup>5</sup>, The Bangkok Rules<sup>6</sup>, The Beijing Rules<sup>7</sup>, The Tokyo Rules<sup>8</sup>) අනුව සිරකරුවන්ට ලබා දිය යුතු අවම ප්‍රමිතීන් බන්ධනාගාර තුළ දී ලබා දීමේ දුෂ්කරතාවය නිසා, බන්ධනාගාර තුළ රඳවා තැබීමට ඊට විකල්ප ක්‍රමයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය.
- සියලු වරදකරුවන් බන්ධනාගාරගත කළ යුතු ය යන සාම්ප්‍රදායික සමාජයීය මතවාදයෙන් ඇතැම් රැඳවියන් සම්බන්ධයෙන් බැහැර වීමේ අවශ්‍යතාවය.

---

<sup>5</sup> The United Nations Standard Minimum Rules for Treatment of Prisoners.  
<sup>6</sup> United Nations Rules for the treatment of Women Prisoners and Non-Custodial measures for women offenders with their Commentary.  
<sup>7</sup> United Nations Standard Minimum Rules for the Administration of Juvenile Justice.  
<sup>8</sup> United Nations Standards Minimum Rules for Non-Custodial Measures.

**05. රක්ෂිත බන්ධනාගාරගත කිරීමට (remand) සහ බන්ධනාගාරගත කිරීමට (imprisonment) විකල්පව, නිවාස අඩස්සියේ සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන් රඳවා තබා ගැනීම (House Arrest/Home Detention) මඟින් ඇතිවන ප්‍රතිලාභ (benefits) -**

- රඳවියන්ගේ මානව හිමිකම් උල්ලංඝනය නොවන ආකාරයට ඔවුන් රඳවා තබා ගැනීමට හැකි වීම.
- සැකකරුවන් (suspects), විත්තිකරුවන් (defendant) සහ වරදකරුවන් (convicts) රඳවා තබා ගැනීමට දැනට රජයට වැයවන පිරිවැය අඩු වීම.
- බරපතල නොවන වරදවල් සිදු කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර තුළ රඳවා තබා ගෙන සිටින සැකකරුවන් (suspects), විත්තිකරුවන් (defendant) සහ වරදකරුවන් (convicts) බන්ධනාගාර තුළ රඳවා ගැනීමට වෛකල්පිතව, නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීම තුළින්, බරපතල අපරාධ සහ බරපතල නොවන අපරාධ (සුළු අපරාධ) සිදු කිරීමට සම්බන්ධ තැනැත්තන් අතර, බන්ධනාගාර තුළ පවතින සම්බන්ධතාවය අවම කිරීම තුළින් සුළු අපරාධ සිදු කිරීමට සම්බන්ධ වන තැනැත්තන්, බරපතල අපරාධ සිදු කිරීමට පෙළඹවීමේ ප්‍රවණතාවය අඩු වීම.
- රඳවියන් බන්ධනාගාර තුළ රඳවා ගැනීමට වෛකල්පිතව, නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීම තුළින්, නිවාස අඩස්සියට ලක් කරනු ලබන තැනැත්තන්ට අධිකරණ විසින් පනවනු ලබන කොන්දේසිවලට යටත්ව රැකියා, ව්‍යාපාර කටයුතු වැනි මුදල් ඉපයීමේ කටයුතුවල නිරත වීමට හැකියාව ලැබෙන හෙයින්, ඒ ඒ තැනැත්තන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් ජීවත් වීමට පහසු තත්ත්වයක් සැලසීම.
- කිසියම් තැනැත්තෙක් බන්ධනාගාරගත කිරීමෙන් ඔහුටත් ඔහුගේ පවුලේ අයටත් සිදුවන මනෝ - සමාජයීය (psycho-social) ප්‍රතිවිපාක මේ ක්‍රමවේදයෙන් අවම වීම.
- බන්ධනාගාර ජනගහනය අඩු වීම තුළින්, වසංගත (epidemic) හෝ අධි වසංගත (pandemic) තත්ත්වයක් ඇති වුවහොත්, එහි ව්‍යාප්තිය බන්ධනාගාරය තුළ පාලනය කිරීමට පිටුවහලක් වීම.
- බන්ධනාගාර තුළ සිටින රඳවියන් සංඛ්‍යාව අඩු වීම තුළින්, වරදකරුවන් නියමාකාරයෙන් පුනරුත්ථාපනය (rehabilitation) කිරීමට අවශ්‍ය සුදුසු පරිසරයක් ඇති වීම.
- බන්ධනාගාර තුළ ජනගහනය අධික වීම තුළින්, රඳවියන්ගේ විනය පාලනය කිරීම සම්බන්ධයෙන් හට ගෙන තිබෙන අභියෝග, එම ජනගහනය අඩු වීම මඟින් ලිහිල් වීම.
- බන්ධනාගාර තුළ රඳවියන්ගේ මානුෂික තත්ත්වයන් යටතේ රඳවා ගැනීමට හැකි පරිසරයක් සැලසීම.



06. මෙම යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම තුළින් ඇති විය හැකි ප්‍රතිඵල (consequences) -

- නිවාස අඩස්සියට ලක්වන තැනැත්තන් රැඳවුම් කොන්දේසි උල්ලංඝනය කරමින් නිවාස අඩස්සියෙන් පැනයාමට ඇති හැකියාව.
- නිවාස අඩස්සියට ලක්වන තැනැත්තන් රැඳවුම් කොන්දේසි උල්ලංඝනය කරමින් අපරාධ වින්දිතයින්, සාක්ෂිකරුවන් සහ විමර්ශන නිලධාරීන්ට විවිධාකාරයේ සැහැසිකම් සිදු කිරීමට ඇති හැකියාව.
- යෝජිත ක්‍රමවේදය නිසි ආකාරයට අවබෝධ කර නොගැනීම හේතුවෙන්, සමාජයට අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වීමට ඉඩ තිබීම.
- යෝජිත ක්‍රමවේදය නිසි ආකාරයට ක්‍රියාත්මක නොවූනහොත් (සැකකරුවන් පැනයාම සහ/හෝ ඔවුන් විසින් වින්දිතයින්, සාක්ෂිකරුවන් සහ විමර්ශන නිලධාරීන් හට සැහැසිකම් සිදු කළහොත්), මෙම යාන්ත්‍රණය සමාජය විසින් ප්‍රතික්ෂේප කිරීම සහ අපරාධ යුක්තිය පසිඳලීමේ පරමාර්ථ නිශේධනය වීම.
- නිවාස අඩස්සියේ රඳවා තබා ඇති සැකකරුවන්, සහ වූදිතයන් සහ වරදකරුවන් පරිපාලනය කිරීම සහ ඔවුන් අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ මානව සම්පත් නොමැති වීම හෝ ප්‍රමාණවත් පරිදි නොතිබීම මඟින් යෝජිත ක්‍රමවේදය සාර්ථකව ක්‍රියාත්මක නොවීම.
- නිවාස අඩස්සියේ රඳවනු ලබන ඒ ඒ පුද්ගලයා වෙන් වෙන් සහ සෘජු වශයෙන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂිත අධීක්ෂණ යාන්ත්‍රණයක් පැනවීම ප්‍රායෝගික නොවීම නිසා, කවර ආකාරයකට හෝ සැකකරුවන් සහ වරදකරුවන් නිවාස අඩස්සියෙන් පැන ගොස් සැඟව සිටීමට හෝ රටින් පිටවීමට හැකියාවක් තිබීම.
- බන්ධනාගාරගත කිරීම මෙන්, සම්පූර්ණ රඳවා තබා ගැනීමක් නොමැති බැවින්, සැකකරුවන් සහ වූදිතයින් වැඩිදුරටත් අපරාධවල යෙදීමට, සාක්ෂිකරුවන්ට තර්ජනය කිරීමට සහ වෙනත් හානි කිරීමට මෙන් ම, වෙනත් නීති විරෝධී ක්‍රියාවල යෙදීමට අවධානමක් තිබීම.
- නිවාස අඩස්සියේ රඳවා තබා ගනු ලබන තැනැත්තන් බාහිර පාර්ශවයන් සමඟ සන්නිවේදනය කිරීම නියාමනය කිරීම අපහසු වීම.
- සැකකරුගේ හෝ වූදිතගේ නිවසට පැමිණෙන අමුත්තන් සමඟ රැඳවියන් සම්බන්ධ වීම පාලනය කිරීම ප්‍රායෝගික නොවීම.
- නිවාස අඩස්සියෙහි සිටින රැඳවියන්ගේ ඇපකරුවන් හට යෝජිත ක්‍රමවේදයෙන් පැවරෙන වගකීම, සාමාන්‍ය ඇප මත සිටින සැකකරුවෙකුගේ ඇපකරුවන්ට වඩා වැඩිවීම.

07. ඉහත සඳහන් සියලුම කරුණු සහ ප්‍රතිපත්ති සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව අප කමිටුව ඒකමතිකව තීරණය කරන ලද්දේ, මෙහි සඳහන් කොන්දේසිවලට යටත්ව සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන් සම්බන්ධයෙන්, ඔවුන් නිවාස අඩස්සියෙහි රඳවා තැබීමේ ක්‍රමවේදය මෙහි සඳහන් නෛතික සහ ප්‍රතිපත්තිමය රාමුවට අනුකූලව ක්‍රියාත්මක කරන ලෙසට රජයට නිර්දේශ කිරීමට ය.

සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන් නිවාස අඩස්සියෙහි රඳවා තැබීමේ ක්‍රමවේදයට

අදාළ නෛතික සහ ප්‍රතිපත්තිය රාමුව

මෙම කමිටුවේ මතයට අනුව, නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමේ ක්‍රමවේදය පහත සඳහන් කාරණාව 03 ට අයත් සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන් හට මෙහි සඳහන් කොන්දේසිවලට යටත් ව ක්‍රියාත්මක කිරීමට අදාළ විනිසුරුවරයාට අභිමතානුසාරී බලයක් තිබිය යුතුය.

වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන හෝ විත්තිකරුවකු කර තිබෙන තැනැත්තෙකු විෂයෙහි නිවාස අඩස්සියේ රඳවා තැබීමේ නියෝගයක් සිදු කිරීමේ අධිකරණ බලය පහත සඳහන් අවස්ථා තුනෙහි දී, එම වරද සම්බන්ධයෙන් සැකකරු හට ඇප ප්‍රදානය කිරීමේ බලය ඇති අධිකරණයේ විනිසුරුවරයා සතු විය යුතුය.

1. සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු හට ඇප ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙන විටෙක, ඇප කොන්දේසියක් ලෙසට, ඔහු නිවාස අඩස්සියෙහි රැඳී සිටීමට නියෝග කිරීම. (මෙහි අපේක්ෂිත පරමාර්ථය වන්නේ, කිසියම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමට වෛකල්පිතව නිවාස අඩස්සියේ රඳවා තැබීමට හැකි ක්‍රමවේදයක් මෙහි සඳහන් කොන්දේසිවලට යටත් ව ස්ථාපිත කිරීම සහ එම ක්‍රමවේදය යෝග්‍ය යයි විනිසුරුවරයා තීරණය කරන්නේ නම්, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත නොකොට නිවාස අඩස්සියේ රැඳවීමට සැලැස්වීමයි.)
2. සැකකරු හෝ විත්තිකරු රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබෙන විටෙක, එකී තැනැත්තා රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ ක්‍රමවේදයක් ලෙසට, ඔහු නිවාස අඩස්සියෙහි රැඳී සිටින ලෙසට නියෝග කිරීම.
3. වරදකරුවකු හට බන්ධනාගාර ගත කිරීමක් නියම කර තිබෙන විටෙක, එම බන්ධනාගාර ගත කාලසීමාවෙහි අවසාන කොටස නිවාස අඩස්සියේ රැඳී සිටීමට සැලැස්වීම.

මේ අතුරින් පළ වන සහ දෙ වන කාරණාව නිර්දේශ කිරීමට පසුබිම් වන ප්‍රතිපත්තිය වන්නේ, අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයට සහ එහි පරමාර්ථවලට හානියක් නොවන පරිද්දෙන් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට විකල්පිතව නිවාස අඩස්සියෙහි රැඳවීමට සැලැස්වීමය.

01. ඇප කොන්දේසියක් ලෙසට, සැකකරු හෝ විත්තිකරු නිවාස අඩස්සියේ රඳවා තැබීම

- i. වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලබන හෝ ඔහුට එරෙහිව නඩුවක් පැවරීම මඟින් විත්තිකරුවකු කර තිබෙන තැනැත්තෙකු, අධිකරණය හමුවට ඉදිරිපත් කළ විට හෝ ඉදිරිපත් වූ විට, ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීම අවශ්‍ය වේ යයි විනිසුරුවරයෙකු තීරණය කර තිබෙන කළ, එසේ රක්ෂිත බන්ධනාගාරගත කර, අධිකරණය විසින් නියම කරනු ලබන, කිසියම් රක්ෂිත බන්ධනාගාරගත කිරීමේ කාල සීමාවක් අවසාන වීමෙන් අනතුරුව, සැකකරු හෝ විත්තිකරු හට ඇප ප්‍රදානය කළ යුතු යයි ඒ සඳහා අධිකරණ බලය ඇති අධිකරණයක් විසින් තීරණය කර තිබෙන විටෙක, ඇප කොන්දේසියක් ලෙසට, අධිකරණය විසින් තීරණය කරනු ලබන කාල සීමාවක් සඳහා සැකකරු නිවාස අඩස්සියේ රැඳී සිටින ලෙසට නියම කරනු ලැබිය හැකිය.
- ii. මෙවැනි නියෝගයක් වෙන යම් ඇප කොන්දේසිවලට අතිරේකව හෝ ඊට විකල්පව කරනු ලැබිය හැකිය. එනමුදු, සැකකරු හෝ විත්තිකරු වෙනුවෙන් ඇපකරුවන් ඉදිරිපත් කිරීම එලෙසම නියම කරනු ලැබිය යුතුය. ඉන් එක් ඇපකරුවෙකු, සැකකරුගේ නිවසෙහිම පදිංචි වැඩිහිටියෙකු විය යුතුය. මෙම යෝජනාවලියෙහි කවරක් සඳහන්ව ඇති ද, ඇප පනත අදාළ වන අවස්ථාවන්හි දී අවස්ථාවෝචිත පරිදි ඇප පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කරමින් කිසියම් සැකකරුවකු සාමාන්‍ය ආකාරයට ඇප මත මුදා හැරීමට කිසියම් හෝ විනිසුරුවරයකුට කවර වූ හෝ බාධාවක් නොතිබිය යුතුය.
- iii. ඉහත සඳහන් ආකාරයේ නියෝගයක් කිරීමට ප්‍රථම, අදාළ විනිසුරුවරයා විසින් එකී වරද සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් ස්ථානයෙහි හෝ අදාළ වෙන යම් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයක හෝ අධිකාරියක ස්ථානාධිපතිවරයාගේ හෝ අදාළ බලය ලත් නිලධාරියාගේ නිරීක්ෂණ ලබා ගෙන, ඒවා සැලකිල්ලට ලක් කළ යුතුය.
- iv. අවශ්‍ය වේ යයි සලකනු ලබන කළ, සැකකරු සම්බන්ධයෙන් සහ ඔහුගේ පදිංචි ස්ථානය සම්බන්ධයෙන් ඔහු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ සහ/හෝ පරිවාස නිලධරයෙකු වැනි වෙන යම් රාජ්‍ය නිලධාරියෙකුගේ සහ/හෝ අධිකරණයට සුදුසු යයි හැඟෙන වෙනත් යම් තැනැත්තන්ගේ වාර්තාවන් කැඳවා, ඒවා ද සැලකිල්ලට ගැනීම වඩාත් සුදුසු ය. එසේ කිරීමේ දී එම අවස්ථාව වන විට, වරදකරු හට පදිංචිව සිටීමට නිත්‍ය සහ යෝග්‍ය නිවාසස්ථානයක් තිබේ ද යන්න ගැන අවධානය යොමු කරනු ලැබිය යුතු ය.
- v. අදාළ සැකකරු හෝ විත්තිකරු හට නිත්‍ය සහ මෙම ක්‍රමවේදය යටතේ රැඳී සිටීමට යෝග්‍ය නිවාසස්ථානයක් නොමැති බව විනිසුරුවරයා තීරණය කරනු ලබන කළ, අධිකරණයට ඉදිරිපත් වනු ලබන තැනැත්තකුගේ නිත්‍ය වාසස්ථානයෙහි මෙහි පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සැකකරුගේ හෝ විත්තිකරුගේ නිවාසස්ථානය ලෙස සලකා කටයුතු කිරීමට හැකි විය යුතුය. ඒ සඳහා එසේ ඉදිරිපත් වනු ලබන තැනැත්තා (අ) යහපත් චරිතයකින් හෙබි තැනැත්තෙක් බවටත්, (ආ) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බවටත්, (ඇ)

සැකකරුට එම තැනැත්තාගේ නිවසෙහි වාසය කිරීමට ස්වේච්ඡාවෙන් අවස්ථාව ලබා දෙන බවටත්, (ඇ) එසේ ඉදිරිපත් වීම ව්‍යාපාරික පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීම සඳහා නොවන බවටත්, (ඉ) අධිකරණය විසින් පනවනු ලබන වෙන යම් කොන්දේසිවලට යටත් ව කටයුතු කිරීමට සූදානම් බවටත් සහ (ඊ) ඒ සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන ඇපයකට යටත් වීමට එකඟ බවටත්, සෑහීමට පත් විය යුතුය.

vi. අදාළ වරද සම්බන්ධයෙන් පවත්වනු ලබන අපරාධ විමර්ශනය සක්‍රීයව පවතින අවස්ථාවන්වල දී, නිවාස අඩස්සියේ රැඳී සිටීමේ ඇප නියෝගයක් සිදු කරනු ලැබිය යුත්තේ අධිකරණයට පෙනී යන සුවිශේෂී හේතුවක් මතුව තිබෙන විටෙක පමණි.

vii. සැකකරු හෝ විත්තිකරු විසින් සිදු කර තිබෙන වරද, ඔහුගේ ම නිවසේ හෝ ඊට තදාසන්න ප්‍රදේශයක පදිංචි තැනැත්තෙකු හෝ සැකකරුගේ හෝ විත්තිකරුගේ අවධානමට ලක් විය හැකි (Vulnerable) තැනැත්තකු විෂයෙහි සිදු කරන ලද වරදක් වන්නේ නම්, මේ ආකාරයේ නියෝගයක් අධිකරණය විසින් සිදු කළ යුත්තේ, අවස්ථාවෝචිත පරිදි එකී සැකකරු හෝ විත්තිකරුට පදිංචිව සිටීමට මෙහි සඳහන් ප්‍රතිපාදන ප්‍රකාරව යෝග්‍ය නිවාසස්ථානයක් තිබෙන බවට අධිකරණය සෑහීමකට පත් වන්නේ නම් සහ සැකකරු හෝ විත්තිකරු නිවාස අඩස්සියට ලක් වීම තුළින් ඉහත සඳහන් ගණයේ වින්දිත පාර්ශ්වයකට හානියක් සිදු වීමේ අවධානමක් නොමැති බවට අධිකරණය සෑහීමකට පත් වන්නේ නම් පමණි.

viii. නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් අදාළ විනිසුරුවරයා විසින් නියම කරන ලද කොන්දේසිවලට යටත්ව සිදු කරනු ලැබිය යුතු ය.

ix. නිවාස අඩස්සියෙහි රැඳී සිටීමට නියෝගයක් සිදු කිරීමෙන් දින 7 ක් ගත වීමෙන් අනතුරුව, ඉහත සඳහන් කොන්දේසි වෙනස් හෝ ලිහිල් කිරීම සඳහා අයදුමක් ඉදිරිපත් කිරීමට සැකකරුට හෝ විත්තිකරුට හිමිකම තිබිය යුතු අතර, ඒ සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමෙන් අනතුරුව, ඊට අදාළ සුදුසු නියෝගයක් කිරීමේ අධිකරණ බලය විනිසුරුවරයා සතුව තිබිය යුතුය.

x. සැකකරුවෙකු හෝ විත්තිකරුවකු නිවාස අඩස්සියෙහි රැඳී සිටීමට නියෝග කිරීමෙන් අනතුරුව, ඔහු සාමාන්‍ය ඇප මත මුදවා හැරිය යුතු යයි විනිසුරුවරයා තීරණය කරනු ලැබුවහොත්, ඉහත සඳහන් නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ ඇප නියෝගය විනිසුරුවරයා විසින් ප්‍රත්‍යාදිෂ්ට කරනු ලැබිය හැකිය.

xi. සැකකරුවකු හෝ විත්තිකරුවකු නිවාස අඩස්සියේ රැඳී සිටිය දී, ඉන් පැනයාම ඇතුළු ව, නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයෙහි කවර වූ හෝ කොන්දේසියක් උල්ලංඝනය කිරීම වරදක් විය යුතු අතර, එකී වරද සිදු කරනු ලබන තැනැත්තෙකු සංඥය වරදක් සිදු කළ අයෙක් ලෙසට සලකමින්, ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමේ අධිකාරිය සාම නිලධරයෙකු සතු විය යුතුය. එම වරද සිදු කිරීමට ආධාර අනුබල දීම ද වරදක් විය යුතුය.

- xii. ඉහත සඳහන් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලබන තැනැත්තෙක් මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු අතර, සුවිශේෂී කරුණු මත මිස ඇප මත මුදා නොහැරිය යුතු ය. තව ද, ඔහු විෂයෙහි ඊට ප්‍රථමයෙන් නිකුත් කරන ලද නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ නියෝගය ප්‍රත්‍යාදීෂ්ට කළ යුතුය.
- xiii. නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් මත සිටින තැනැත්තෙකු එසේ සිටිය දී කිසියම් වෙනත් වරදක් සිදු කරනු ලැබුවහොත් හෝ, වරදක් සිදු කිරීමට උත්සාහ දරන බවට කරුණු වාර්තා වූ විට, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද නියෝගයක් ද පැවැත්වීමෙන් අනතුරුව, ඒ බව තහවුරු වුවහොත්, අදාළ විනිසුරුවරයා විසින් නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගය ප්‍රත්‍යාදීෂ්ට කොට, සැකකරුව රක්ෂිත බන්ධනාගාරගත කළ යුතුය.
- xiv. නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් හෝ එහි අන්තර්ගත කොන්දේසියක් සඳහා වශයෙන් සැකකරුගේ ජීවිතය ආරක්ෂා කර දීමේ අවශ්‍යතාව මිස, තුන්වන පාර්ශ්වයක් විසින් උල්ලංඝනය නොකළ යුතු අතර, එවැනි උල්ලංඝනය කිරීමක් වරදක් විය යුතුය.
- xv. සැකකරුවෙක් හෝ විත්තිකරුවකු විෂයෙහි නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ නියෝගයක් සිදු කරනු ලැබිය යුත්තේ, එකී නියෝගයට අනුව සැකකරු නිසි ලෙස රැඳී සිටී ද යන්න අධීක්ෂණය කිරීමේ තාක්ෂණික සහ ප්‍රායෝගික හැකියාව ඔහු පදිංචි ප්‍රදේශයේ පොලිස් නිලධාරීන්ට තිබේ ද යන්න පිළිබඳ පොලිස්පතිවරයාගේ හෝ ඔහු විසින් බලය පවරන ලද වෙනත් යම් නිලධරයකුගේ මතය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව පමණි.
- xvi. සැකකරුවෙක් හෝ විත්තිකරුවෙකු විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් සිදු කරනු ලබන කල, යෝජිත නීතිය ප්‍රකාරව පිලියෙළ කරනු ලබන රෙගුලාසීන්ට අවනතව පිලියෙළ කරන ලද තාක්ෂණික මෙවලමක් සැකකරු විසින් පැළඳ සිටීමට ද නියෝග දී කරනු ලැබිය යුතුය.
- xvii. ඉහත ඡේදයේ සඳහන් ආකාරයේ නියෝගයක් ප්‍රකාරව, ඉසව්ගත තාක්ෂණික මෙවලම සැකකරු හෝ විත්තිකරු වෙත පැළඳවීමේ බලය අධිකරණය විසින් නියම කරනු ලබන පොලිස් නිලධාරියෙකු හෝ අධිකරණය විසින් බලය දෙන ලද තාක්ෂණික නිලධරයකු සතු විය යුතු ය. තව ද, විටින් විට එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ බලය ඔවුන් සතු විය යුතුය.
- xviii. ඉහත සඳහන් තාක්ෂණික මෙවලම ඉවත් කිරීම, විනාශ කිරීම, ඊට හානි කිරීම හෝ එය අකර්මන්‍ය කිරීම වරදක් විය යුතු අතර, එම වරද සිදු කරනු ලබන තැනැත්තෙකුටත් නිවාස අඩස්සියෙන් පැනයාමේ වරද සිදු කරනු ලබන තැනැත්තෙකු ලෙසටම සැලකිය යුතුය.



xix. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමේ නියෝගයකට අවනතව සැකකරු හෝ විත්තිකරු රැඳී සිටී ද යන්න අධිකරණය කිරීමේ නෛතික බලය ශ්‍රී ලංකා පොලීසිය සතු විය යුතුය.

xx. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියේ රැඳී සිටීමේ ඇප නියෝගයක් නිකුත් කරනු ලබන අවස්ථාවක දී අදාළ සැකකරු හෝ විත්තිකරු ඡායාරූප ගත කිරීමටත්, ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසට නියෝග කිරීමේ බලය ද අදාළ විනිසුරුවරයා සතු විය යුතු අතර, එම ඡායාරූපය සහ ඇඟිලි සලකුණු ගැනීමේ බලය අධිකරණය විසින් නම් කරන ලද නිලධරයකු සතු විය යුතුය. එම ඡායාරූප සහ ඇඟිලි සලකුණු නීතියෙන් ප්‍රකාශිත පරමාර්ථ සඳහා භාවිතා කිරීමේ හැකියාව පොලීසිය සතු විය යුතුය.

xxi. අදාළ සැකකරු හෝ විත්තිකරු විවිධ තැනැත්තන් සමඟ සන්නිවේදනය කිරීම පිළිබඳ කොන්දේසි පැනවීමේ හැකියාව විනිසුරුවරයා සතු විය යුතුය.

xxii. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියෙහි රැඳී සිටින තැනැත්තෙකු ඇප මත සිටින සැකකරුවෙකු හෝ විත්තිකරුවකු ලෙසට සලකනු ලබන හෙයින්, අධිකරණය විසින් තීරණය කරනු ලබන කොන්දේසිවලට යටත් ව, අධිකරණය විසින් අවසර දෙනු ලබන රැකියාවක් හෝ වෙන යම් ජීවනෝපායයක් කරගෙන යාමේ හිමිකම එකී සැකකරු හෝ විත්තිකරු සතු විය යුතුය. ඒ සඳහා අධිකරණය විසින් අවසර දෙනු ලැබිය හැකි පරිදි නිවාසයෙන් පිටව යාමේ හිමිකම ද, සැකකරු හෝ විත්තිකරු සතු විය යුතුය. එසේ නමුදු, එකී සැකකරු හෝ විත්තිකරු පෙ.ව. 6.00හි සිට ප.ව. 6.00 දක්වා නිවසෙහිම රැඳී සිටිය යුතු බවට ද අධිකරණය විසින් නියම කරනු ලැබිය හැකි ය.

xxiii. මේ ආකාරයේ නියෝගයක් ප්‍රකාරව නිවාසයේ රැඳී සිටින සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු වෙත යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයෙකුට හෝ වෙන යම් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධරයෙකුට අවශ්‍ය වුවහොත්, සැකකරු හෝ විත්තිකරු විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගය සිදු කරන ලද විනිසුරුවරයාගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව, එසේ අත්අඩංගුවට ගැනීම සිදුකරනු ලැබිය යුතුය. එනමුත්, සැකකරු හෝ විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වන අවස්ථාවක වුව, (අ) ඔහු සංඥය වරදක් සිදු කර තිබේ නම් හෝ, (ආ) එම තැනැත්තා නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයෙහි යම් කොන්දේසි උල්ලංඝනය කරමින් සිටින්නේ නම් (උදා: නිවාසයෙන් පැන ගොස් සැඟවී සිටින්නේ නම්), හෝ (ඇ) ඔහු නිවාසයෙන් පිටත සිටී නම්, ඔහුව අප්‍රමාදව අත්අඩංගුවට ගෙන, ඉන් අනතුරුව ඉහත සඳහන් විනිසුරුවරයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.

xxiv. මේ ආකාරයේ නියෝගයක කොන්දේසි ප්‍රකාරව අදාළ සැකකරු හෝ විත්තිකරු නිවාස අඩස්සියෙහි රැඳී සිටී ද යන්න පරීක්ෂා කිරීම සඳහා සඳහා වශයෙන් කටයුතු කරනු ලබන පොලිස් නිලධරයෙකුට සැකකරුගේ හෝ විත්තිකරුගේ නිවසට සහ හෝ රැකියා

ස්ථානයට පූර්ව දැනුම් දීමක් සහිතව හෝ රහිතව ඕනෑම වේලාවක ඇතුළු වී, අවශ්‍ය පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කිරීමේ බලය තිබිය යුතුය.

- xxv. කිසියම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් ළමයෙකු (අවුරුදු 18 අඩු තැනැත්තෙකුට) සැක කරනු ලබන හෝ විත්තිකරුවකු කර තිබෙන අවස්ථාවක දී, ළමයින් සහ යෞවනයින් පිළිබඳ ආඥා පනතේ 17 වන වගන්තිය ප්‍රකාරව පරිවාස නිලධරයෙකු මඟින් පරීක්ෂණයක් පවත්වා, එම පරීක්ෂණ වාර්තාව සහ වෙන යම් අදාළ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, එම ළමා සැකකරු හෝ විත්තිකරු විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් කිරීමේ බලය මහේස්ත්‍රාත්වරයෙකු සතු විය යුතුය. එවැනි සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු විෂයෙහි එවැනි නියෝගයක් පැනවීමේ හැකියාව, අදාළ විනිසුරුවරයා විසින් යහපත්ව සලකා බැලිය යුතුය.
- xxvi. වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන හෝ විත්තිකරුවකු කර තිබෙන තැනැත්තෙක් කිසියම් මානසික රෝගයකින් හෝ වෙන යම් මානසික දුබලතාවයකින් පෙළෙන්නේ යයි අධිකරණයට වාර්තා වී ඇති විටෙක, ඒ පිළිබඳ විශේෂඥ මතයක් ලබා ගැනීමෙන් අනතුරුව, එම සැකකරු හෝ විත්තිකරු නිවාස අඩස්සියේ රඳවා තැබීමෙන් ඔහුට ම හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට හෝ වෙන යම් තුන්වන පාර්ශ්වයකට හානියක් සිදු නොකරනු ලබන බවට විනිසුරුවරයා විශේෂඥ මත සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සෑහීමකට පත් වන්නේ නම්, එකී සැකකරු හෝ විත්තිකරු විෂයෙහි බන්ධනාගාරගත කිරීමේ නියෝගයක් සිදු කිරීමට විකල්පිතව එම සැකකරු විෂයෙහි නිවාස අඩස්සියේ රඳවා සිටීමේ නියෝගයක් කරනු ලැබීම යහපත් ලෙස සැලකිල්ලට ලක් කරනු ලැබිය යුතු ය.
- xxvii. වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලබන විත්තිකරුවකු කර තිබෙන තැනැත්තෙක්, රෝහල් ගත කිරීම අවශ්‍ය නොවන එනමුත්, මාරාන්තික රෝගී තත්වයකින් හෝ දැඩි වයෝ වෘධභාවයකින් පසු වීම නිසා, මරණසන්න තත්වයකට පත්ව සිටින බව විශේෂඥ වාර්තා සහ වෙන යම් සාක්ෂි සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සහ අධිකරණ වෛද්‍ය නිලධරයෙකුගේ විශේෂඥ මතය සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව, අධිකරණය තීරණය කරනු ලබන අවස්ථාවක දී, මානුෂික පදනමක් මත, එකී සැකකරු හෝ විත්තිකරු විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් අධිකරණය විසින් කරනු ලැබිය හැකිය.
- xxviii. අධිකරණයක් හමුවට ඉදිරිපත් කරනු ලබන හෝ පැමිණෙන සැකකරුවකු හෝ විත්තිකරුවකු රෝගී බවටත්, ඔහුව රෝහල් ගත කොට එම රෝගී තත්වය සඳහා රෝහලක දී ප්‍රතිකාර කිරීම අත්‍යවශ්‍ය වන බවට කරුණු ඔහු වෙනුවෙන් ඉදිරිපත් කොට තිබෙන විටෙක, එකී රෝගී තත්වය හේතු කොට ගෙන, සැකකරු වෙනුවෙන් එකී ඉල්ලීම කරනු ලබන අවස්ථාව වන විටත්, අවම වශයෙන් දින හතක කාලසීමාවක් ඔහු සඳහා වශයෙන්, රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට අධිකරණය සෑහීමට පත් වන්නේ නම්, විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙකු සහ ඔහු විසින් නම් කරනු ලබන වෙන



යම් විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණ සහ මතයන් අන්තර්ගත වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, අධිකරණයේ අභිමතය පරිදි, අදාළ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පිතව ඔහු වර්ෂයේ රෝහලක රඳවා තැබීමේ නියෝගයක් අදාළ විනිසුරුවරයා විසින් සිදු කරනු ලැබිය හැකිය. එසේ කරනු ලැබිය යුත්තේ, අදාළ රෝගී තත්ත්වයට බන්ධනාගාර රෝහලේ දී ප්‍රතිකාර කිරීම ප්‍රායෝගික සහ සාර්ථක නොවන බවට විනිසුරුවරයා සෑහීමකට පත් වන්නේ නම් පමණි. මෙවැනි නියෝගයකට යටත් වන තැනැත්තෙකු අධිකරණය විසින් තීරණය කරනු ලබන කාලන්තරයකට වරක් ඉහත සඳහන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ පරීක්ෂාවට ලක් කොට, ඔවුන්ගේ නිර්දේශ මත සැකකරු වැඩිදුරටත් රෝහලේ රඳවා තැබිය යුත්තේ ද, නැද්ද යන්න පිළිබඳ නිගමනයකට විනිසුරුවරයා විසින් එළඹිය යුතුය. තව ද, අදාළ සැකකරුගේ රෝගී තත්ත්වය නිසා, පෙර සඳහන් කර තිබෙන තාක්ෂණික මෙවලම් පැළඳ සිටීම සිදු නොකළ යුතු බවට විශේෂඥ වෛද්‍ය මතයක් අධිකරණය හමුවේ නොමැති විට, සැකකරු හෝ විත්තිකරු විසින් එකී මෙවලම් පැළඳ සිටින ලෙසට නියෝගයක් අධිකරණය විසින් කරනු ලැබිය යුතුය. මෙකී ප්‍රතිපාදනය ප්‍රකාරව අධිකරණයට විශේෂඥ වාර්තා ඉදිරිපත් කරනු ලබන තැනැත්තන් විසින් ව්‍යාජ හෝ අධිකරණය නොමඟ යන ආකාරයේ වාර්තා ඉදිරිපත් කර තිබෙන බව අනාවරණය වුවහොත්, අධිකරණයට අපහාස කරන ලද තැනැත්තකු සේ සලකා ඔහුට එරෙහිව පියවර ගනු ලැබිය යුතුය.

xxix. මෙම ක්‍රමවේදය ප්‍රකාරව, ඇප කොන්දේසියක් ලෙසට නිවාස අඩස්සියට පත් කිරීම පහත සඳහන් අවස්ථාවන්වලට අදාළ තැනැත්තන් හට නොපැනවිය යුත්තේ ය.

(අ) එම අවස්ථාව වන විට, පෙර වරදක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයෙන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින්, වසර 7 ක් දක්වා වූ හෝ ඊට වැඩිමනක් කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩුවක් විභාග වෙමින් පවතින හෝ ඒ ආකාරයේ නඩුවක් විභාග කළ අධිකරණය විසින් වරදකරුවකු කර තිබෙන තැනැත්තකුට.

(ආ) පෙර අවස්ථාවක දී, කවර වූ හෝ අධිකරණයක් විසින් පනවන ලද ඇප කොන්දේසියක් හෝ වෙන යම් අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරන ලද තැනැත්තකුට.

xxx. ඉහත සඳහන් ආකාරයේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ තිබෙන සහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන තැනැත්තකු හට නිවාස අඩස්සියට පත් කිරීමේ නියෝගයක් කළ යුත්තේ, එවැනි නියෝගයක් පැනවිය යුතු යයි අධිකරණයට පෙනී යන සහ අධිකරණය විසින් වාර්තා ගත කළ යුතු විශේෂ හේතු තිබේ නම් පමණි.

02. රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට විකල්පයක් ලෙසට, නිවාස අඩස්සියේ රැඳී සිටින ලෙසට නියෝග කිරීම

- i. වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරනු ලබන හෝ විත්තිකරුවකු කර තිබෙන තැනැත්තෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීම අවශ්‍ය වේ යයි විනිසුරුවරයෙකු තීරණය කර තිබෙන කළ, කිසියම් සම්මත ආකාරයේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ කාල සීමාවක් අවසාන වීමෙන් අනතුරුව, එකී රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමකට මෙහි සඳහන් කොන්දේසිවලට යටත්ව පරිවර්තනය කරනු ලැබිය හැකිය.
- ii. එවිට, රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ඉතිරි කාලය නිවාස අඩස්සියේ රැඳවීමක් ලෙසට පරිවර්තනය කිරීමේ බලය එකී විනිසුරුවරයාට තිබිය යුතුය.
- iii. මෙය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නව ක්‍රමවේදයක් ලෙසට සැලකිය යුතුය.
- iv. මෙවැනි නියෝගයක් සිදු කරනු ලැබූ විට, අදාළ සැකකරු හෝ විත්තිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටින රැඳවියෙකු ලෙසට සැලකිය යුතු වන හෙයින්, රක්ෂිත බන්ධනාගාර ගත රැඳවියන් හට බලාත්මක වන බන්ධනාගාර ආඥා පනතේ ප්‍රතිපාදන සහ ඒ ප්‍රකාර පිලියෙල කර තිබෙන රෙගුලාසි අවස්ථාවෝචිත සංශෝධනවලට යටත් ව, නිවාස අඩස්සියේ රඳවා තබන සැකකරුට හෝ විත්තිකරුවකුට ද අදාළ විය යුතු ය.
- v. ඉහත සඳහන් ප්‍රතිපාදන ප්‍රකාරව නිවාස අඩස්සියේ රඳවා තබන සැකකරුවෙකුට එරෙහිව අපරාධ නඩු පැවරීමක් සිදු කරනු ලැබුවහොත්, එකී අපරාධ නඩුවෙහි කාලාන්තරය තුළ තවදුරටත් නිවාස අඩස්සියෙහි ම රැඳී සිටිය යුත්තේ ද නොඑසේ නම්, ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කළ යුත්තේ ද, ඇප කොන්දේසියක් ලෙසට නිවාස අඩස්සියේ රැඳී සිටිය යුත්තේ ද නොඑසේ නම්, සාමාන්‍ය ඇපයක් මත නිදහස් කරනු ලැබිය යුත්තේ ද, යන්න තීරණය කිරීමේ අභිමතය එකී නඩුව විභාග කරන විනිසුරුවරයා සතු විය යුතුය.
- vi. ඉහත සඳහන් ආකාරයේ නියෝගයක් කිරීමට ප්‍රථම, අදාළ විනිසුරුවරයා විසින් අදාළ වරද සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද පොලිස් ස්ථානයෙහි හෝ වෙන යම් නීතිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයක හෝ අධිකාරියක ස්ථානාධිපතිවරයාගේ සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ හෝ අදාළ බන්ධනාගාරයෙහි අධිකාරීවරයාගේ නිරීක්ෂණ සැලකිල්ලට ලක් කළ යුතුය.
- vii. ඉහත සඳහන් නියෝගය කිරීමට ප්‍රථමයෙන් අධිකරණය විසින් අවශ්‍ය වේ යැයි සලකනු ලබන කළ, සැකකරු හෝ විත්තිකරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගේ සහ/හෝ වෙන යම් රාජ්‍ය නිලධාරියෙකුගේ සහ/හෝ අධිකරණය සුදුසු යැයි සලකනු ලබන වෙනත් යම් තැනැත්තන්ගේ වාර්තා කැඳවා, ඒවා සැලකිල්ලට ගැනීම කළ හැකිය. එසේ කිරීමේ දී එම

අවස්ථාව වන විට, වරදකරු හට පදිංචිව සිටීමට නිත්‍ය සහ යෝග්‍ය නිවාසස්ථානයක් තිබේ ද යන්න ගැන අවධානය යොමු කරනු ලැබිය යුතු ය.

- viii. අදාළ සැකකරු හෝ විත්තිකරු හට නිත්‍ය සහ මෙම ක්‍රමවේදය යටතේ රැඳී සිටීමට යෝග්‍ය නිවාසස්ථානයක් නොමැති බව විනිසුරුවරයා තීරණය කරනු ලබන කළ, අධිකරණයට ඉදිරිපත් වනු ලබන තැනැත්තකුගේ නිත්‍ය වාසස්ථානයෙහි මෙහි පහත සඳහන් කොන්දේසිවලට යටත් ව සැකකරුගේ නිවාසස්ථානය ලෙස සලකා කටයුතු කිරීමට හැකි විය යුතු ය. ඒ සඳහා එසේ ඉදිරිපත් වනු ලබන තැනැත්තා (අ) යහපත් වර්තයකින් හෙබි තැනැත්තෙක් බවටත්, (ආ) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බවටත්, (ඇ) සැකකරුට එම තැනැත්තාගේ නිවසෙහි වාසය කිරීමට ස්වේච්ඡාවෙන් අවස්ථාව ලබා දෙන බවටත්, (ඈ) එසේ ඉදිරිපත් වීම ව්‍යාපාරික පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීම සඳහා නොවන බවටත්, (ඉ) අධිකරණය විසින් පනවනු ලබන වෙන යම් කොන්දේසිවලට යටත් ව කටයුතු කිරීමට සූදානම් බවටත් සහ (ඊ) ඒ සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන ඇපයකට යටත් වීමට එකඟ බවටත්, සැඟීමට පත් විය යුතු ය.
- ix. ඉහත සඳහන් වරද සම්බන්ධයෙන් පවත්වනු ලබන අපරාධ විමර්ශනය සක්‍රීයව පවතින අවස්ථාවන්වල දී සම්මත රක්ෂිත බන්ධනාගාර ගත කිරීම නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් බවට පරිවර්තනය කළ යුත්තේ, සුවිශේෂී අවස්ථාවක් මතුව තිබෙන විටෙක පමණි.
- x. සැකකරු හෝ විත්තිකරු විසින් සිදු කර තිබෙන වරද ඔහුගේම නිවසෙහි හෝ ඊට ආශ්‍රිත පරිශ්‍රයක පදිංචි තැනැත්තෙකු විෂයෙහි සිදු කරන ලද වරදක් වන්නේ නම්, මේ ආකාරයේ නියෝගයක් සිදු කරනු නොලැබිය යුතුය.
- xi. නිවාස අඩස්සියේ රැඳී සිටින ලෙසට නියෝගයක් අදාළ විනිසුරුවරයා විසින් කොන්දේසි සහිත ව සිදු කරනු ලැබිය හැකිය.
- xii. සැකකරුවකු හෝ විත්තිකරුවකු විසින් නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් උල්ලංඝනය කිරීම වරදක් විය යුතු අතර, එකී වරද සිදු කරනු ලබන තැනැත්තෙකු සංඥය වරදක් සිදු කළ ලෙසට සලකමින් කටයුතු කිරීමේ අධිකාරිය සාම නිලධරයෙකුට සහ බලය ලත් බන්ධනාගාර නිලධරයෙකු සතු විය යුතුය.
- xiii. ඉහත සඳහන් වරද සිදු කිරීම සම්බන්ධයෙන් සැක කරනු ලබන තැනැත්තෙක්, මහේස්ත්‍රාත්වරයෙක් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු අතර, සුවිශේෂී කරුණු මත මිස ඇප මත මුදා නොහැරිය යුතුය.
- xiv. මෙම කොටස ප්‍රකාරව සැකකරුවෙකු හෝ විත්තිකරුවකු නිවාස අඩස්සියෙහි රැඳී සිටින ලෙසට නියෝග කළ යුත්තේ, එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික මෙවලම්, තාක්ෂණික ක්‍රමවේදය සහ අවශ්‍ය මානව සම්පත් ප්‍රමාණවත් පරිදි තිබේ දැයි බන්ධනාගාර

කොමසාරිස් ජනරාල්වරයාගේ සහ/හෝ අදාළ ප්‍රදේශයේ බන්ධනාගාර අධිකාරීවරයාගේ මතය විමසීමෙන් අනතුරුව එවැනි නියෝගයක් සිදු කිරීම සුදුසු යයි අධිකරණය සැනීම්පත් වන්නේ නම් පමණි.

- xv. ඇප කොන්දේසියක් ලෙසට නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ නියෝගවලට අදාළ ව සඳහන් කර තිබෙන ප්‍රතිපාදනවල තාක්ෂණික මෙවලම සම්බන්ධ ප්‍රතිපාදන අදාළ වෙනස්කම්වලට යටත්ව මෙම කොටස ද අදාළ විය යුතු ය.
- xvi. රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ ක්‍රමවේදයක් ලෙසට නිවාස අඩස්සියේ රැඳී සිටින ලෙසට නියෝගයක් කර තිබෙන සැකකරුවෙකු හෝ විත්තිකරුවකු , එකී නියෝගය ප්‍රකාරව නිවසෙහි රැඳී සිටී ද යන්න අධීක්ෂණය කිරීමේ වගකීම අදාළ ප්‍රදේශයේ බන්ධනාගාරයෙහි අධිකාරීවරයා සතු විය යුතුය.
- xvii. සැකකරුවෙක් විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් සිදු කරනු ලබන කල, යෝජිත නීතිය ප්‍රකාරව පිලියෙල කරනු ලබන රෙගුලාසීන්ට අවනතව පිලියෙල කරන ලද තාක්ෂණික මෙවලමක් සැකකරු විසින් පැළඳ සිටීමට ද අධිකරණය විසින් නියෝග දී කරනු ලැබිය යුතුය.
- xviii. ඉහත ඡේදයේ සඳහන් ආකාරයේ නියෝගයක් ප්‍රකාරව, අදාළ තාක්ෂණික මෙවලම සැකකරු හෝ විත්තිකරු වෙත පැළඳවීමේ බලය අධිකරණය විසින් නියම කරනු ලබන බන්ධනාගාර නිලධාරියෙකු හෝ අධිකරණය විසින් පත් කරන ලද තාක්ෂණික නිලධාරයකු සතු විය යුතුය. තව ද, විටින් විට එය නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ ද යන්න පරීක්ෂා කිරීමේ බලය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙන ලද නිලධාරයකු හෝ තාක්ෂණික නිලධාරයකු සතු විය යුතුය.
- xix. ඉහත සඳහන් තාක්ෂණික මෙවලම ඉවත් කිරීම, විනාශ කිරීම, ඊට හානි කිරීම හෝ එය අකර්මන්‍ය කිරීම වරදක් විය යුතු අතර, එම වරද සිදු කරනු ලබන තැනැත්තෙකුටත් නිවාස අඩස්සියෙන් පැනයාමේ වරද සිදු කරනු ලබන තැනැත්තෙකු ලෙසටම සැලකිය යුතුය.
- xx. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමේ නියෝගයකට අවනතව සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු රැඳී සිටී ද යන්න අධීක්ෂණය කිරීමේ නෛතික බලය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් හෝ ඔහු විසින් බලය දෙනු ලබන නිලධාරියෙකු සතුවිය යුතුය.
- xxi. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් නිකුත් කරනු ලබන අවස්ථාවේ දී සැකකරු හෝ විත්තිකරු ඡායාරූප ගත කොට, ඔහුගේ ඇඟිලි සලකුණු ලබා ගැනීමේ නියෝගයක් ද අදාළ විනිසුරුවරයා විසින් කරනු ලැබිය යුතුය. එම ඡායාරූපය සහ ඇඟිලි සලකුණු බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නිල භාරයේ තිබිය යුතුය. නීතියෙන් ප්‍රකාශිත පරමාර්ථ සඳහා ඒවා භාවිතා කිරීමට හිමිකමක් ශ්‍රී ලංකා පොලිසිය සතු

විය යුතු අතර, ඒ සඳහා එකී ඡායාරූප හා ඇගිලි සලකුණු පොලිස්පතිවරයා එකඟ වන කාල සීමාවකට වරක් ඔහු සමඟ එකඟ වනු ලබන ආකෘතියකට අනුව පොලිස්පතිවරයාට හෝ ඔහු විසින් බලය දෙනු ලබන නිලධරයෙකුට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් යැවිය යුතු ය. ඒවාහි පිටපත් ලබා ගැනීමේ හිමිකම ශ්‍රී ලංකා පොලිසිය සතු විය යුතුය.

xxii. අදාළ සැකකරු හෝ විත්තිකරු විසින් තුන්වන පාර්ශ්වයක් සමඟ සන්නිවේදනය කළ හැක්කේ,

- අ) එම තැනැත්තා ඔහු පදිංචි නිවසෙහි ජීවත්වන්නා වූ සිය පවුලේ සාමාජිකයෙක් වන්නේ නම් හෝ,
- ආ) එම තැනැත්තා ඔහුගේ නීති උපදේශකයා වන්නේ නම් හෝ,
- ඇ) අදාළ සන්නිවේදන අවශ්‍යතාවය රෝගී තත්ත්වයක් නිසා හට ගෙන තිබේ නම් හෝ,
- ඈ) අදාළ සන්නිවේදන අවශ්‍යතාවය ස්වකීය ජීවිතය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයක් සඳහා පාවිච්චි කිරීමට සිදු ව ඇත්තේ නම් හෝ,
- ඉ) නීතියෙන් ප්‍රකාශිත ඔහු සතු කිසියම් අයිතිවාසිකමක් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වී ඇති නම් හෝ,
- ඊ) අධිකරණය විසින් අවසර දී ඇති වෙන යම් කටයුත්තක් සඳහා නම් පමණි.

xxiii. මෙම ක්‍රමවේදය යටතේ නිවාස අඩස්සියෙහි රැඳී සිටින තැනැත්තෙකු රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකු හෝ විත්තිකරුවකු ලෙසට සලකනු ලබන හෙයින්, ඔහු නිවාස අඩස්සියේ රැඳී සිටින කාලය තුළ කිසියම් රැකියාවක් හෝ ස්වකීය නිවාසයෙන් පිටත දී සිදු කරනු ලබන වෙන යම් ජීවනෝපායක් යෙදීමේ හිමිකම ඔහුට නොතිබිය යුතුය.

xxiv. අදාළ කාල සීමාව තුළ ස්වකීය නිවාසයෙන් පිටතට යාමේ හිමිකම තිබිය යුත්තේ,

- අ) අධිකරණය හමුවේ පවතින නීති කෘත්‍යයට සහභාගී වීම සඳහා හෝ,
- ආ) අධිකරණයට පූර්ව දැනුම්දීමක් කිරීමට හැකියාවක් නොවන හදිසි රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා හෝ,
- ඇ) කිසියම් හදිසි තත්ත්වයක දී මතුව තිබෙන හේතු සාධක නිසා ස්වකීය ජීවිතය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් හෝ,
- ඈ) අධිකරණය විසින් අවසර දී ඇති කටයුත්තක් සඳහා නම් පමණි.

xxv. මේ ආකාරයේ නියෝගයක් ප්‍රකාරව නිවාසයේ රැඳී සිටින සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු වෙත යම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධරයෙකුට හෝ වෙන යම් නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධරයෙකුට අවශ්‍ය වුවහොත්, සැකකරු හෝ විත්තිකරු විෂයෙහි නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගය සිදු කරන ලද විනිසුරුවරයාගේ අවසරය ලබා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කරනු ලැබිය



හැකිය. එනමුත්, සැකකරු හෝ විත්තිකරු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වන අවස්ථා වන විට, එම තැනැත්තා නිවාස අඩස්සියේ රැදී සිටීමේ නියෝගයෙහි යම් කොන්දේසි උල්ලංඝනය කරමින් සිටින්නේ නම් (උදා: නිවාසයෙන් පැන ගොස් සැඟවී සිටින්නේ නම්), ඔහුව අප්‍රමාදව අත්අඩංගුවට ගෙන, ඉන් අනතුරුව ඉහත සඳහන් විනිසුරුවරයාට ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම ප්‍රමාණවත් වනු ඇත.

xxvi. මෙම ක්‍රමවේදය ප්‍රකාරව නිවාස අඩස්සියේ රැදී සිටින සැකකරුවකු හෝ විත්තිකරුවකු ස්වකීය නිවාසයෙන් අනීතික අන්දමට පැන යාමට උත්සාහ දැරුවහොත් හෝ පැන ගියහොත් හෝ නීතිය විසින් හෝ අධිකරණය විසින් නියම කර ඇති කොන්දේසියක් උල්ලංඝනය කළහොත් ඔහුව අත්අඩංගුවට ගෙන ආසන්නතම රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යාමේ අයිතිය බන්ධනාගාර නිලධාරියෙකු සතු විය යුතුය. එසේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවෙකු පැය 24 ක කාල සීමාවක් ඇතුළත නිවාස අඩස්සියේ රැදී සිටීමේ නියෝගය සිදු කරන ලද අධිකරණයෙහි විනිසුරුවරයා හමුවට ඉදිරිපත් කරනු ලැබිය යුතු අතර, ඔහු විසින් නිවාස අඩස්සියේ රැදී සිටීමේ කොන්දේසියක් හෝ නෛතික ප්‍රතිපාදනයක් උල්ලංඝනය කරන ලද බවට විනිසුරුවරයා සැහීමට පත් වන්නේ නම්, නිවාස අඩස්සියේ රැදී සිටීමේ නියෝගය ප්‍රත්‍යාදී ඔහුට කොට, එකී සැකකරු හෝ විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිය යුතුය. ඊට අමතරව ඔහු සිදු කරන ලද වරද සම්බන්ධයෙන් නීතියෙන් නියමිත පියවර ගත යුතුය. අදාළ සැකකරු හෝ විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලද ස්ථානයත්, වෙලාවත් සැලකීමේ දී, ආසන්නතම රක්ෂිත බන්ධනාගාරයට ප්‍රමාදයකින් තොරව රැගෙන යාම ප්‍රායෝගික නොවන කළ, සුවිශේෂී තත්ත්වයන් යටතේ දී එකී සැකකරු හෝ විත්තිකරු තාවකාලිකව ආසන්නතම පොලිස් ස්ථානයට භාර දී නැවත පසු දින ඔහුව භාරගෙන, රක්ෂිත බන්ධනාගාරයට හෝ අධිකරණයට රැගෙන යාමේ හිමිකම බන්ධනාගාර නිලධාරීන් සතු විය යුතුය.

xxvii. මෙම ක්‍රමවේදය ප්‍රකාරව, රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තබා ගැනීමට විකල්පයක් ලෙසට නිවාස අඩස්සියට පත් කිරීම එම අවස්ථාව වන විට, පෙර වරදක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයෙන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින්, වසර 7ක් දක්වා වූ හෝ ඊට වැඩිමනක් කාලයක බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩුව විභාග කළ අධිකරණය විසින් වරදකරුවකු කර තිබෙන තැනැත්තකු විෂයෙහි නොපැනවිය යුතුය.

xxviii. ඉහත සඳහන් ආකාරයේ වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ තිබෙන සහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන තැනැත්තකු හට නිවාස අඩස්සියට පත් කිරීමේ නියෝගයක් කළ යුත්තේ, එවැනි නියෝගයක් පැනවිය යුතු යයි අධිකරණයට පෙනී යන සහ අධිකරණය විසින් වාර්තා ගත කළ යුතු හේතු තිබේ නම් පමණි.

03. වරදකරුවෙකු බන්ධනාගාරගත කිරීමේ දඬුවමකට ලක් කර තිබෙන විටෙක, ඊට විකල්පයක් ලෙසට, නිවාස අඩස්සියේ රඳවා තැබීමේ නියෝගයක් කිරීම

- i. දැනට පවතින ක්‍රමවේදයට අනුව, වරදකරුවකු හට දඬුවම් නියම කිරීමේ දී කිසියම් දඩ මුදලක් ගෙවන ලෙසට හෝ වන්දි මුදලක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියම කරනු ලැබ තිබෙන කළ, එම මුදල ගෙවීමට වරදකරු අපොහොසත් වුවහොත්, පවතින ක්‍රමවේදයට අනුව, බන්ධනාගාරගත කිරීමේ කාලසීමාවක් (default sentence) නියම කරනු ලබයි. මෙම තැනැත්තන් අධිකරණයේ මතයට අනුව, වරදකරු කිරීමෙන් අනතුරුව සමාජයට නිදහස් කිරීම සුදුසු වන්නා වූ තැනැත්තන් වේ.
- ii. යෝජිත ක්‍රමවේදය ප්‍රකාරව, එවැනි අයට නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයක් කරනු ලැබිය යුත්තේ, එවැන්නක් කරන ලෙසට වරදකරුවකු විසින් හෝ ඔහු වෙනුවෙන් ඉල්ලීමක් කරනු ලැබුවහොත් සහ එය හුදෙක් ආර්ථික දුෂ්කරතා පදනම් කරගෙන සඳහා වශයෙන් සිදු කරනු ලබන ඉල්ලීමක් ලෙසට අධිකරණය විසින් තීන්දු කරනු ලැබුවහොත් පමණි.
- iii. එසේ හෙයින්, ඉහත සඳහන් මුදල ගෙවීමට කිසියම් වින්තිකරුවකු අපොහොසත් වුවහොත් අධිකරණයෙන් නියම කරන ලද බන්ධනාගාර ගත කිරීමේ විකල්ප කාලසීමාව වෙනුවට වරදකරු නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ නියෝගයකට ලක් කොට, එසේ රැඳී සිටින කාල සීමාව තුළ රැකියාවක් හෝ වෙන යම් මුදල් ඉපයීමේ නීත්‍යානුකූල මාර්ගයක නිරත වීමට කොන්දේසි සහිත අවසරයක් ලබා දී, අධිකරණය විසින් නියම කරනු ලබන කාල සීමාවක් තුළ කොටස් වශයෙන් ඉහත සඳහන් දඩය හෝ වන්දි මුදල ගෙවන ලෙසට නියමයක් කිරීමට ප්‍රතිපාදන සැලැස්වීම යෝග්‍ය වේ.
- iv. වරදකරු නිවාස අඩස්සියෙහි රැඳී සිටිය යුතු කාල සීමාව අධිකරණය විසින් නියම කළ යුතු වේ.
- v. මෙවැනි නියෝගයක් ප්‍රකාරව නිවාස අඩස්සියෙහි රැඳී සිටීම බන්ධනාගාර ගතව සිටීමක් ලෙසට සැලකිය යුතු වුවත්, අධිකරණයේ අවසරය ප්‍රකාරව කිසියම් රැකියාවක හෝ වෙන යම් මුදල් ඉපයීමේ නීත්‍යානුකූල මාර්ගයක නිරත වීමේ හිමිකම අදාළ වරදකරුට තිබිය යුතු වේ.
- vi. මෙම ප්‍රතිපාදනය ප්‍රකාරව, නිවාස අඩස්සියෙහි රැඳී සිටීමේ නියෝගයක් කළ යුත්තේ, අදාළ වරදකරුට දඩ මුදල හෝ වන්දි මුදල ගෙවීමට හැකියාවක් නොමැති බවට, අධිකරණය සෑහීමට පත් වන්නේ නම් පමණි.
- vii. තව ද, එවැනි නියෝගයක් කළ යුත්තේ, එම නියෝගය ප්‍රකාරව වරදකරු කටයුතු කරන්නේ ද යන්න අධිකරණය කිරීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් සහ මානව සම්පත්



නිබේ ද යන්න බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් සහ/හෝ අදාළ ප්‍රදේශයේ බන්ධනාගාරයෙහි අධිකාරී වරයාගෙන් කරුණු විමසීමෙන් අනතුරුවය.

viii. මෙම ප්‍රතිපාදනය ප්‍රකාරව නිවාස අඩස්සියේ රැඳී සිටින ලෙසට නියම කර තිබෙන වරදකරුවකු, අදාළ කාල සීමාව තුළ දඩ මුදල හෝ වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත්, විකල්ප බන්ධනාගාර ගත කිරීම ක්‍රියාත්මක කිරීමේ නියෝගයක් අධිකරණය විසින් කරනු ලැබිය යුතුය.

ix. අදාළ නියෝගය කිරීමට ප්‍රථමයෙන් අධිකරණය විසින් අවශ්‍ය වේ යැයි සලකනු ලබන කළ, වරදකරු පදිංචිව සිටි ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියාගේ සහ/හෝ වෙන යම් රාජ්‍ය නිලධාරියෙකුගේ සහ/හෝ අධිකරණය සුදුසු යැයි සලකනු ලබන වෙනත් යම් තැනැත්තන්ගේ වාර්තා කැඳවා, ඒවා සැලකිල්ලට ගැනීම කළ හැකිය. එසේ කිරීමේ දී එම අවස්ථාව වන විට, වරදකරු හට පදිංචිව සිටීමට නිත්‍ය සහ යෝග්‍ය නිවාසස්ථානයක් තිබේ ද යන්න ගැන අවධානය යොමු කරනු ලැබිය යුතු ය.

x. අදාළ වරදකරු හට නිත්‍ය සහ මෙම ක්‍රමවේදය යටතේ රැඳී සිටීමට යෝග්‍ය නිවාසස්ථානයක් නොමැති බව විනිසුරුවරයා තීරණය කරනු ලබන කළ, අධිකරණයට ඉදිරිපත් වනු ලබන තැනැත්තකුගේ නිත්‍ය වාසස්ථානයෙහි මෙහි පහත සඳහන් කොන්දේසිවලට යටත්ව සැකකරුගේ නිවාසස්ථානය ලෙස සලකා කටයුතු කිරීමට හැකි විය යුතුය. ඒ සඳහා එසේ ඉදිරිපත් වනු ලබන තැනැත්තා (අ) යහපත් චරිතයකින් හෙබි තැනැත්තෙක් බවටත්, (ආ) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන බවටත්, (ඇ) සැකකරුට එම තැනැත්තාගේ නිවසෙහි වාසය කිරීමට ස්වේච්ඡාවෙන් අවස්ථාව ලබා දෙන බවටත්, (ඈ) එසේ ඉදිරිපත් වීම ව්‍යාපාරික පරමාර්ථයක් ඉෂ්ට කර ගැනීම සඳහා නොවන බවටත්; (ඉ) අධිකරණය විසින් පනවනු ලබන වෙන යම් කොන්දේසිවලට යටත් ව කටයුතු කිරීමට සූදානම් බවටත් සහ (ඊ) ඒ සඳහා අධිකරණය විසින් තීරණය කරනු ලබන ඇපයකට යටත් වීමට එකඟ බවටත්, සෑහීමට පත් විය යුතු ය.

xi. වරදක් සිදු කරනු ලැබ සිටින තැනැත්තෙක් හට කිසියම් බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් කළ යුතු යයි අධිකරණය විසින් නියම කර තිබෙන කළ, අධිකරණය විසින් තීරණය කරනු ලබන ඉහත සඳහන් බන්ධනාගාර කාල සීමාවෙන් තුනෙන් දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාරය තුළ ගත කිරීමෙන් අනතුරුව, නිවාස අඩස්සියේ රැඳී සිටීමේ නියෝගයකට දඬුවම් පමුණුවන අවස්ථාවේ දී ලක් කරනු ලැබිය හැකිය. එසේ නමුත්, පහත සඳහන් කාණ්ඩවලට අයත් වරදකරුවන්ට එකී හිමිකම නොතිබිය යුතුය.

අ) මරණය දණ්ඩනයෙන්, ජීවිතාන්තය දක්වා සිර දඬුවමකින් හෝ වසර 20ක් දක්වා වූ සිර දඬුවමකින් දඬුවම් ලැබ සිටින තැනැත්තන්.

ආ) පෙර අවස්ථාවක දී බන්ධනාගාර ගත කිරීමකින් දඬුවම් ලැබ, බන්ධනාගාරයේ රඳවා ගෙන සිටි තැනැත්තන්.

ඇ) විෂ වර්ග, අබිං සහ අන්තරායකර ඖෂධ පනත ප්‍රකාරව, මන්ද්‍රව්‍ය ආනයනය කිරීම, අපනයනය කිරීම, නිෂ්පාදනය, ජාවාරම් කිරීම සහ ස්වකීය පෞද්ගලික භාවිතය සඳහා වන ප්‍රමාණයක් ඉක්මවන යම් ප්‍රමාණයක් සන්තකයේ රඳවා ගෙන සිටීම සම්බන්ධයෙන් වරදකරු කර සිටින තැනැත්තන්.


















ඈ) ළමයකු (අඩු.18 කට අඩු තැනැත්තකු) විෂයෙහි, කිසියම් වරදක් සිදු කිරීම සම්බන්ධයෙන් වරදකරු කර තිබෙන තැනැත්තන්.

xii. මෙකී වර්ගයේ තැනැත්තන් හට, ඉහත 02 හි සඳහන් බාණ්ඩයේ සැකකරුවන් සහ විත්තිකරුවන් හට බලපාන ප්‍රතිපාදන අදාළ වෙනස්කම්වලට යටත් ව අදාළ විය යුතුය. තව ද, එම කොටසේ ඇති බලතල අධිකරණය, පොලිස් නිලධාරීන් සහ බන්ධනාගාර නිලධාරීන් සතු විය යුතුය.

**කමිටුවේ නිර්දේශ -**

01. මෙම වාර්තාවේ සඳහන් යෝජනාවලිය ගරු අමාත්‍යතුමා විසින් සහ අමාත්‍යාංශයේ ලේකම් වරිය විසින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යුක්තිගරුක සහ නීතිගරුක සමාජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අධ්‍යයනය සඳහා සහ එම කමිටුවේ ගරු මන්ත්‍රීතුමන්ලාගේ මතය දැන ගැනීම පිණිස ඉදිරිපත් කරන ලෙසට කමිටුව නිර්දේශ කරයි.
  
02. මෙම වාර්තාව සහ මෙහි අන්තර්ගත යෝජනාවලිය සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබා ගැනීම පිණිස පහත සඳහන් ආයතන වෙතට ඉදිරිපත් කොට, එම ආයතනයන්හි මතය විමසා බලන ලෙසට කමිටුව නිර්දේශ කරයි.
  - අ. අධිකරණ සේවා කොමිෂන් සභාව.
  - ආ. නීති කොමිෂන් සභාව.
  - ඇ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව.
  - ඈ. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය.
  - ඉ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය.
  - ඊ. පියාධිපති, නීති පීඨය - කොළඹ විශ්ව විද්‍යාලය, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සහ ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය.
  - උ. අංශ ප්‍රධානී, නීති දෙපාර්තමේන්තුව - පේරාදෙණිය විශ්ව විද්‍යාලය සහ යාපනය විශ්ව විද්‍යාලය.
  - ඌ. අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය.
  
03. මෙම යෝජනාවලිය අධිකරණ අමාත්‍යාංශයෙහි වෙබ් අඩවියෙහි පල කර ප්‍රසිද්ධ කර එමඟින් මෙම යෝජනාවලිය පිළිබඳ මහජනතාව සහ සිවිල් සංවිධාන දැනුවත් කොට ඔවුනට යෝජනාවලිය පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාවක් සලසා දෙන ලෙසට කමිටුව යෝජනා කර සිටී.
  
04. ඉහත සඳහන් පියවර ගෙන එහි සඳහන් පුද්ගලයින්ගේ සහ ආයතනවල නිරීක්ෂණ සහ යෝජනා ලබා ගැනීමෙන් අනතුරුව, ගරු අමාත්‍යවරයා අවශ්‍ය යයි තීරණය කරනු ලබන්නේ නම්, මෙම කමිටුව නැවත සක්‍රීය කර, මෙම යෝජනාවලියේ සඳහන් නෛතික සහ ප්‍රතිපත්ති රාමුව නැවත සලකා බැලීමට අවස්ථාවක් සලසා දෙන ලෙසට යෝජනා කර සිටී.
  
05. සැකකරුවන්, විත්තිකරුවන් සහ වරදකරුවන් නිවාස අඩස්සියේ රඳවා තබා ගැනීමේ ක්‍රමවේදයට අදාළ නෛතික සහ ප්‍රතිපත්තිය රාමුව අවසානාත්මකව පිළියෙල කිරීමෙන් අනතුරුව, එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමෙන් පසුව, යෝජනාවලියෙහි සඳහන් නෛතික රාමුව පනත් කෙටුම්පතක් බවට පරිවර්තනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වරියට ඉදිරිපත් කිරීම සඳහා මෙම කමිටුව යෝජනා කර සිටී.


මෙම වාර්තාව කමිටු සාමාජිකයින්ගේ අදහස් හා නිර්දේශ සහිතව, සියලුදෙනාගේ එකඟත්වයෙන් සකසන ලද වාර්තාවකි

01. ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ කමිටු සභාපති 
02. ජනාධිපති නීතිඥ වන්දන ලියනපටබැඳි මහතා 
03. ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා 
04. ජනාධිපති නීතිඥ ශවිත්ද ප්‍රනාන්දු මහතා (නීතිඥ සංගමයේ නියෝජිත) 
05. ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා 
06. ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මහතා 
07. ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා 
08. අතිරේක ලේකම් එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය මහජන ආරක්ෂක අමාත්‍යාංශය 
09. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා නීතිපති දෙපාර්තමේන්තුව 
10. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුව 
11. නීතිඥ සංජය ගමගේ මහතා 
12. නීතිඥ අමල් ඒ. රත්දෙනිය මහතා 
13. නීතිඥ රජීව් අමරසූරිය මහතා 
14. නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අසංග කරවිට මහතා ශ්‍රී ලංකා පොලිසිය 
15. සහකාර කොමසාරිස් ආශා ජයවර්ධන මහත්මිය ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව 
16. සහකාර නීති කෙටුම්පත් සම්පාදක කුමුදු දිසානායක මහත්මිය නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව 
17. සහකාර ලේකම් (නීති) ජී.සී. වැලිකල මහත්මිය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කමිටුවේ ලේකම් 




අලුත් (01)

*Handwritten notes:*  
 AD P.  
 ඉහත පරිදි  
 අයුරින්  
 පිටපත්  
 ලබා දෙන  
 බැවින්



**ජනාධිපති කාර්යාලය**  
**சனாதிபதி அலுவலகம்**  
**PRESIDENTIAL SECRETARIAT**



මගේ අංකය : PS/GPA/02/Justice  
 2020 ජූලි මස 30 වන දින



බන්ධනාගාර කොමසාරිස් ජනරාල්  
 බන්ධනාගාර දෙපාර්තමේන්තුව

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ පවත්වන ලද සාකච්ඡාවේ ප්‍රතිඵලය වීමට බැලීම

විෂයගත කරුණට අදාළව 2020 ජූනි මස 01 වන දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාව හා බැඳේ.

උක්ත රැස්වීමේදී ඔබ වෙත උපදෙස් ලබා දුන් පරිදි බන්ධනාගාර ප්‍රතිච්ඡාහිත කිරීම සඳහා සකස් කරන ලද ක්‍රියාකාරී යැපුම්පිටපතක් අතිගරු ජනාධිපතිතුමාගේ අධිකාරයට ගොනුකිරීම සඳහා මා වෙත ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

- වැඩිදුර විමසීම / පිළිතුරු සඳහා
- ලිපිනය - ජනාධිපති අතිරේක ලේකම්, රාජ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, හාපු මුවදොර, කොළඹ 01.
- විද්‍යුත් තැපෑල - [gpadivision@presidentsoffice.lk](mailto:gpadivision@presidentsoffice.lk)
- ෆැක්ස් - 0114354476

*Handwritten signature*  
 වන්දිමා වික්‍රමසිංහ  
 ජනාධිපති අතිරේක ලේකම්  
 ජනාධිපති ලේකම් වෙනුවට

P/EL/03/26/2020/04

PS/GPA/02/Justice


2020.09.

වන්දිමා වික්‍රමසිංහ මිය  
ජනාධිපති අතිරේක ලේකම්,  
රාජ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අංශය,  
ජනාධිපති ලේකම් කාර්යාලය,  
ගාලු මුවදොර,  
කොළඹ - 01.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ පවත්වන ලද සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම

උක්ත කරුණ සම්බන්ධව ඔබගේ සමාංක හා 2020.07.30 දිනැති ලිපිය හා බැඳේ.

02. ඒ අනුව, 2020 ජුනි මස 01 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් ප්‍රකාරව බන්ධනාගාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සකස් කරන ලද පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම (2021-2025) අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානයට යොමු කිරීම සඳහා පිටපත් 02 කින් යුතුව කාරුණිකව ඔබ වෙත ඉදිරිපත් කරමි.

  
එච්.එම්.චන්ද්‍රපුල්දේශිය  
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් o/c

පිටපත

1. ලේකම් - බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය - කා.දැ.ගැ.ස.



P/PL/03/26/2020/05

2020.09.07

ලේකම්,

අධිකරණ අමාත්‍යාංශය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරු පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය,

නො: 40,

බුන්ගමුව පාර,

රාජගිරිය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ පවත්වන ලද සාකච්ඡාවේ ප්‍රගතිය විමසා බැලීම

2020 ජුනි මස 01 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද සාකච්ඡාවේදී ලබා දුන් උපදෙස් ප්‍රකාරව බන්ධනාගාර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සකස් කරන ලද පස් අවුරුදු ක්‍රියාකාරී සැලැස්ම (2021-2025) ගරු අමාත්‍යතුමියගේ අවධානයට යොමු කිරීම සඳහා පිටපත් 2 කින් යුතුව කාරුණිකව ඔබ වෙත ඉදිරිපත් කරමි.

  
එච්.එම්.ටී.එන්.උපුල්දෙණිය

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්

OIC



29


දුරකථන }  
 දුරකථන } 2449959  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }  
 தொலைபேசி }  
 Telephone } 2445447  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }

E-Mail: [secretary@moj.gov.lk](mailto:secretary@moj.gov.lk)

දුරකථන }  
 දුරකථන } 2323022  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }  
 தொலைபேசி }  
 Telephone } 2320785  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secretary }

Web Site: [www.moj.gov.lk](http://www.moj.gov.lk)

මගේ අංකය } MOJ/P/06/PR  
 எனது இல }  
 My No. }



අධිකරණ අමාත්‍යාංශය  
 நீதி அமைச்சு  
 MINISTRY OF JUSTICE

දුරකථන }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Secminjust }  
 தொலைபேசி }  
 Telephone } 555  
 ලේකම් }  
 செயலாளர் }  
 Secminjust }

දුරකථන }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Info@moj.gov.lk }

දුරකථන }  
 தொலைபேசி }  
 Telephone }  
 ලේකම් }  
 செயலாளர் }  
 Superior Courts Complex,  
 Colombo 12.

ඔබේ අංකය }  
 உமது இல. }  
 Your No. }

*Handwritten signature and initials*

දිනය } 2020.11.03  
 திகதி }  
 Date }

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්,  
 බන්ධනාගාර මූලස්ථානය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමඟ පවත්වන ලද සාකච්ඡාවේ ප්‍රතිඵල විමසා බැලීම

උක්ක ලිපිය මගින් යොමු කරන ලද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ පිළිබඳ පස් අවුරුදු සැලැස්ම ගැන අධිකරණ අමාත්‍යාංශය විසින් අනුමත කර ඇත.

2. ඒ අනුව එම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

*S. Anura*  
 සී. අනුරාජවරන්  
 අධ්‍යක්ෂ (සැලසුම්)

අත්.කළේ,  
 එම්.එම්.පී.කේ.මායාසුන්නේ  
 ලේකම්,  
 අධිකරණ අමාත්‍යාංශය


13  
14  
15  
16  
17  
18  
19  
20  
21  
22  
23  
24  
25  
26  
27  
28  
29  
30  
31  
32  
33  
34  
35  
36  
37  
38  
39  
40  
41  
42  
43  
44  
45  
46  
47  
48  
49  
50  
51  
52  
53  
54  
55  
56  
57  
58  
59  
60  
61  
62  
63  
64  
65  
66  
67  
68  
69  
70  
71  
72  
73  
74  
75  
76  
77  
78  
79  
80  
81  
82  
83  
84  
85  
86  
87  
88  
89  
90  
91  
92  
93  
94  
95  
96  
97  
98  
99  
100



# PRISON REFORMS

Five Year Plan (2021 - 2025)

*" A Right Based Correctional System for a Safer Society "*



**DEPARTMENT OF PRISONS**



# PRISON REFORMS

( Five Year Plan )

2021 - 2025



PRISON HEADQUARTERS  
COLOMBO - 09,  
SRI LANKA.

0114 677 177

[www.prisons.gov.lk](http://www.prisons.gov.lk)

[prisons@silnet.lk](mailto:prisons@silnet.lk)

## Preface

The Department of Prisons which possess more than 150 years of history and responsible for custody, care and corrections of prison inmates who are incarcerated by the judicial system of the country. Ensuring the social security is a vital role of this department. When performing the responsibilities, it is essential to be in line with the national and international standards. Right based approach is essential in prison reforms as it is the fundamental fact of Prison Administration.

In this context, the department of prisons has documented five-year action plan to facilitate for a better future prison system to ensure the custody, care and corrections of inmates and to meet accepted international standards. This five-year plan consists major 9 sectors to conduct reform process including prison overcrowding, Prison Management Reforms and upgrading Security Measures etc.

I strongly believe that reforming these areas will help to shape up the prison service for a better future.

Thushara Upuldeniya  
Commissioner General of Prisons



# CONTENTS

SECTION	Page
<b>Prison Reforms In Sri Lanka</b>	
<b>1. Introduction to Sri Lanka Prison System</b>	<b>1</b>
<b>2. Prison Administration in Sri Lanka</b>	<b>2</b>
<b>3. Data &amp; Information of Sri Lanka Prisons</b>	<b>3</b>
<b>4. Necessity of Prison Reforms to Sri Lankan Prison System</b>	<b>4</b>
<b>5. Proposals in Brief for Prison Reforms</b>	<b>5</b>
i. Introduction	5
ii. Main international regulations and standards for prison administration	5
<b>6. Priority Areas for Prison Reforms</b>	<b>6</b>
i. Dealing with prison overcrowding	6
ii. Prison Management Reforms	8
iii. Prison Officers Training	9
iv. Amendment of the Prisons Ordinance	10
v. Upgrading Security Measures in Prisons	10
vi. Improving Prison Health Care	13
vii. Offender Rehabilitation and Effective use of Labor Force	14
viii. Reforming Women's Prisons and Training Center for youthful Offenders	15
ix. Implementation of e-Prison Concept	16
<b>7. Methodology of Implementation of Prison Reforms from 2021-2025</b>	<b>17</b>
<b>8. Five Year Action Plan for Implementaion of Prison Reforms (2021-2025)</b>	<b>19</b>
i. Goal - 01 Minimize the Prison Over-crowding	19
ii. Goal - 02 Prison Management Reforms	23
iii. Goal - 03 Capacity Enhancement of the Prison Officials	25
iv. Goal - 04 Prison Regulatory Reforms	27
v. Goal - 05 Strengthening the security measures of Prison Institutes.	28
vi. Goal - 06 Improving Inmates Healthcare facilities.	30
vii. Goal - 07 Strengthen the Offender Rehabilitation process & utilize labour Force effectively.	33
viii. Goal - 08 Reforming Women's Prisons and Training Center for youthful Offenders	37
ix. Goal - 09 Implementation of e-Prison Concept	38
<b>9. Agency Results Frame Work 2021-2025</b>	<b>39</b>
<b>10. List of Abbreviations</b>	<b>43</b>
<b>11. Committee Members</b>	<b>44</b>

---

# Prison Reforms In Sri Lanka

## 1. Introduction to Sri Lanka Prison System

A prison is a place where persons convicted by a court of law, are kept in custody .

In the 17<sup>th</sup> and 18<sup>th</sup> centuries in North America & Western European Countries, the courts commenced a method of punishment by imprisonment. The first prison according to this method was established in Britain in 1785. The restructuring and development of prisons during those centuries spread among most countries of the world during colonization.

The commencement and expansion of prison took place during Colonization under the British Empire. The British National Sir Fredrick North, who became the Governor of Sri Lanka, banned the thirty-two methods of punishment in 1802 which was prevalent at that time. By ordinance No.18 of 1844, Prisons in Sri Lanka and the related legislation were integrated while the setting up of Welikada Prison took place during this time. While through the Prison Ordinance No.10 of 1877, the prison system prevalent today in Sri Lanka was declared. All the prisons set up within Sri Lanka by this ordinance, came under the supervision and control of the Commissioner General of Prisons. In accordance with the timely requirements the Ordinance has been amended several times. Furthermore, the Prison Ordinance provides for prison subsidiary legislation, Departmental standing orders and Circulars. The Department of Prisons managed the prisons established by the aforementioned instruments.

The prisons setup in Sri Lanka function according to several structured methods. Accordingly, closed prisons, Open work camps, Open Prison camps, Correctional Center for Youthful offenders and a training school for youthful offenders are various means by which they function. The correction methods taking place within these prisons are different to each other, and the convicts are directed to each prison according to a certain classification of the prisoners. Taking in to account numerically, the Department of Prisons has four main prisons, eighteen remand prisons and ten open work camps, two open prison camps, two correctional centers for youth offenders and one training school for youth offenders. According to jurisdictions 23 lockups are in existence. The correction process used in these prisons differ from each other, the convicts are directed to them by a method of classification.



---

## 2. Prison Administration in Sri Lanka

The Department of prisons falls under the purview of the Ministry of Justice. All prisons setup throughout the island are managed and supervised by the central organization known as the Prison Headquarters. Its main official structure includes the Commissioner General of Prisons, Commissioners of Prisons and the Headquarters Superintendent. According to the statistics issued by Statistical Division in 2019, the staff in Uniform are 5296 and the civil staff amount is 242. According to the requirements of the Department the latter has obtained the services from 92 officers from combined services 6 officers from All Island services like (Administrative, Planning, Accountancy, Engineering etc.) and 34 officers from other Departments (Eg. Health). Hence the total number of officers in the Prison services amount to 5670

The Prison administration of each prison consist of Superintendent of Prisons, the Assistant Superintendent of Prisons, Medical officers , Chief Jailors, Jailors, Sargents, Prison Guards, Nursing officers, Rehabilitation officers, Dispensers, store keepers, Technical officers, Drivers, Vocational Instructors, Agricultural Instructors according to the requirement of the each prison.

The training of all officers who have been directly recruited by the Department of Prisons is conducted by the Centre for Research and Training in Correction.

### 3. Data & Information of Sri Lanka


Country	Sri Lanka		
Ministry responsible	Ministry of Justice / State Ministry of Prison Reforms & Prisoners' Rehabilitation		
Prison administration	Department of Prisons		
Contact address	150 Baseline Road, Colombo-9, Sri Lanka		
Telephone	+94 11 4677177		
Fax	+94 11 4677180		
Website	<a href="http://www.prisons.gov.lk">http://www.prisons.gov.lk</a> (link is external)		
Email	prisons@sltnet.lk		
Head of prison administration (and title)	Thushara Upuldeniya Commissioner General of Prisons		
Prison population total (including pre-trial detainees / remand prisoners)	25 110 <i>at 31.12.2019 (national prison administration)</i>		
Prison population rate (per 100,000 of national population)	115 <i>(Mid year 2019)</i>		
Pre-trial detainees / remand prisoners (percentage of prison population)	58.31% <i>(31.12.2019)</i>		
Female prisoners (percentage of prison population)	5.06% <i>(mid-2019)</i>		
Juveniles / minors / young prisoners incl. definition (percentage of prison population)	0.14% <i>(31.12.2019 - under 18)</i>		
Foreign prisoners (percentage of prison population)	1.4% <i>(mid-2018)</i>		
Number of establishments / institutions	60 <i>(2019 - 4 prisons, 18 remand prisons, 10 work camps, 2 open prison camps, 2 correctional centres for young offenders, 1 training centre for young offenders, 23 lock-ups)</i>		
Official capacity of prison system	11 762 <i>(31.12.2019)</i>		
Occupancy level (based on official capacity)	184.59% <i>(31.12.2019)</i>		
Prison population trend (year, prison population total, prison population rate)	2000	16,412	87
	2002	17,905	93
	2004	20,661	105
	2006	22,867	114
	2008	26,124	128
	2010	26,984	130
	2012	23,603	112
	2014	19,108	89
	2016	17,478	80
	2018	20,384	94

Source: Prison Statistics, Sri Lanka.

#### 4. Necessity of Prison Reforms to Sri Lankan Prison System

The necessity of Prison reformation was identified and accepted as a government policy. Ministry of Prison Reforms & Rehabilitation was formed in 2009 according to that policy decision and initiated some reforms during that period. As the government priorities are changed time to time and the priorities were change accordingly. Therefore, prison reform process is still remain same.

There are five types of reforms identified and must address at each and every level of it to have a complete prison reforms in Sri Lanka.



Prisons run according to human rights principals are an integral part of justice system that maintains the rule of Law. Political will and administration able to deliver change & champions to support it are the three main strengths for successful & sustainable prison reform projects.

Prison reforms projects should be strategic and take account of criminal justice, social & political context. Some gives quick out comes. It gives credibility & the co-ordination with other reforming bodies will increase its impact as well.

The different elements of the criminal justice process are interconnected and interdependent. Prison reform therefore needs to be set within some understanding of the whole criminal justice system. Real prison reforms is likely to take several years.

---

## **5. Proposals in Brief for Prison Reforms**

### **Introduction**

Prison reforms have been identified as main concern in various jurisdictions in regional countries. Although the need for prison reform has been acknowledged in principle and has been active for many years, it can be seen that progress has been slow due to various reasons. Therefore, a plan should be drawn up to complete the reforms within five-years. It is important to identify the priority areas for prison reform and to identify existing international norms. To this end, it is appropriate to establish a service called the Sri Lanka Correctional Service to formalize the Department of Prisons, which is currently a department, and to comply with international norms.

### **Main international regulations and standards for prison administration**

1. UN Standard Minimum Rules for the Treatment of Prisoners - *Nelson Mandela Rules*
2. UN Rules for the Treatment of Women Prisoners and Non - custodial Measures for Women Offenders with their Commentary - *Bangkok Rules*
3. United Nations Standard Minimum Rules for the Administration of Juvenile Justice - *The Beijing Rules*

---

## 6. Priority Areas for Prison Reforms

### 1. Dealing with prison overcrowding

Prison overcrowding is widespread throughout the world. Severe overcrowding can sometimes act as a trigger for prison reform because of public concerns about high death rate, riots or health problems.

There are a number of ways of dealing with prison overcrowding:

- Increasing the Prison capacity
- Reducing the number of prisoners
- Taking short term measures like amnesties and other early release schemes
- Making better use of the total space available in the prison system.
- Making better use of all the space in the overcrowded prisons.
- Improving the living conditions.

Reducing high level of imprisonment requires actions at many levels. The following actions can reduce the use of imprisonment:

- Reforming the criminal code to take some acts out of the scope of the criminal law.
- Reducing the use of detention for those awaiting trials.
- Creating new sentence frame work with shorter imprisonment terms.
- Improving the functioning and credibility of existing alternative punishments and or introducing new alternative measures.
- Introducing early and conditional release mechanisms.

Recommended capacity of all prison institutions in Sri Lanka is 11,762 inmates. Around, 27,500 inmates have already been detained in prisons which is more than two times of the capacity. It is more than three times in Colombo and other main prisons. Prison overcrowding percentage in the prison system of the country is 173% which has resulted the depression among inmates and the rehabilitation mechanism has also been negatively affected.

There is number of reasons behind the prison overcrowding. Specially, the growth of the remand population is the main reason of the overcrowding. 19.3% out of total remand population has been remanded for less than 14 days and for minor offences. As well as, the gap between total remand population and convicted population in a year is very high. The ratio between convicted and remand population is 1:4 which reveals that the number of convictions

---

out of remand population is very low. Therefore, unnecessary remand population has been identified as one of the reasons for the overcrowding in prisons.

The prison population for minor offences is comparatively high. Inmates for less than one-month sentence on minor offences is 18.9% from total prison population. Majority of them are in prisons because of their failure to pay the fines. Also, 46.4% of convicted prisoners are incarcerated for dangerous drug offenses and 62.4% are incarcerated for drug related offenses. Therefore, prison congestion is also caused by the population being imprisoned for drug related offences.

The following strategies can be used to reduce this congestion.

I. Relocation of old prisons in urban areas and establishing new prisons in accordance with international standards. (Ex: Relocation of Tangalle Prison and Construction of Angunakolapelessa Prison)

II. Adopting alternative strategies to reduce the prison population unnecessarily remanded. Proper implementation of the existing Bail Act is very important in this regard. House arrest or area restrictions can be practiced as alternatives to imprisonments.

III. Introduction of alternative mechanisms for fine defaulters in prisons. Monthly installments payments method can be introduced without sending fine defaulters to the prisons.

IV. Alternative rehabilitation centers can be used to detain drug addicts instead of sending to prisons. These inmates should be undergone through a proper drug treatment program.

V. Strengthening the Department of Community Corrections to implement community-based rehabilitation as an alternative to imprisonment for minor offenses.

Prison systems in almost every part of the world face resource problems. Budgets are inadequate or not actually fulfilled the needs of the Prisons in Sri Lanka as well.



---

## **2. Prison Management Reforms**

One of the most important reforms in prison reform is administrative reform. A survey conducted by the Ministry of Health in 2018 revealed that 33% of prison officers suffer from depression. Therefore, if the correctional officers are not in a good mental condition or if they are not doing the job satisfactorily, they will not be able to provide a quality service.

Also, due to the appointment of outsiders to the post of Commissioner General of Prisons when there are educated senior officers in the Prisons Department, the senior officers are doing their service without satisfaction and it has also affected the discipline of the department. Such appointments also contradict international standards and create an unsatisfactory environment among professional senior officers.

Therefore, following strategies can be used to address this issue.

I. Improving the professionalism of prison officers' duty can be considered as one of the main strategies. Approval of the Sri Lanka Correctional Service minute which has already been prepared for this purpose is needed. Many regional countries have established correctional services and professionalized their services. Ex. Singapore, Malaysia, Thailand, Indonesia and the Maldives.

The Special report of the Auditor General on the process of caring, Securing, rehabilitation & socialization of prisoners in 2018 emphasis the establishment of correctional service in Sri Lanka.

II. It is very important to ensure the opportunity to obtain the position of Commissioner General of Prisons for educated and experienced senior officers of the department. This Department as a disciplinary department, it is important to manage this department under a head of a department with knowledge and experience in prison management, correctional management, disciplinary control and security to keep the dignity of the service and to maintain good conduct and order.

III. The ranks in the Prisons Department consist of uniformed officers with a hierarchical order and it is very important to get timely promotions for job satisfaction. Some of the officers are retired from their firstly appointed ranks and this has led to a decrease in the job satisfaction of the officers. Therefore, a system should be established for promotions without delay.

---

IV. Providing uniforms and other concurrent privileges to maintain the dignity of those positions as they are uniformed service from the rank of Prison Guard to the rank of Commissioner General. Correctional Services in many countries have changed their uniforms and provided very attractive uniforms. Therefore, providing suitable uniforms to the officers for different duties is needed.


V. Adequate salary and service-related allowances should be given to officers of this service. This is very important to keep their dignity and to provide more effective service.

VI. Providing loan facilities and insurance facilities for the welfare of the officers. Taking steps to maintain the residential facilities, official quarters and office infrastructure of the prison officers at a better level.

### 3. Prison Officers Training

The two most important groups in prisons are the prisoners and the staff who deal with them. The key to a well-managed prison, which observes standards of decency and humanity for all, is the relationship between these two groups of people.

The prison staff are to carry out their important public service in a professional manner, they need to be carefully selected and properly trained.



---

Basically, prison officers are recruited externally on three occasions. Those who pass the GCE Ordinary Level will be recruited to the post of Prison Guard, those who pass the Advanced Level are recruited to the post of Class II Jailers and graduates to the post of Assistant Superintendent of Prisons. The training in these three instances is a great assistance to the officer in carrying out the day to day operations of the department properly and the department does not have a suitable training institute at present. There is a primary institution as a research and training center which is not sufficient to produce a fully-fledged Correctional Officer.

Prison officers should be regularly trained to improve their professionalism and to take an effective service. As the existing training institute is not sufficient for this purpose, a Correctional Academy should be established. This will enable to create a fully-fledged professional correctional officer.

It is very important to provide higher education opportunities in the field of correction and related subjects, especially for executive grade officers who will be promoted to the rank Superintendents and Commissioners in the future to direct the Department.

Also, as a matter of urgency, prison executives and staff grade officers should be trained on prison security. This requires the assistance of the security forces and should be theoretical and practical. Prison officials should be trained to ensure the social security as the first priority.

The Confidence- building and capacity-developing approach is also essential for the staff.

There are a number of ways of encouraging prison staff and helping them to feel able to use their initiatives. In some countries there are schemes that reward prison staff for outstanding achievements or offer them overseas exposures to learn from other countries.

#### **4. Amendment of the Prisons Ordinance**

The current Prisons Ordinance is more than 100 years old and has a number of areas which are not covered by the Ordinance. Also, steps were taken to amend this Act many years ago and it has not been passed yet. Therefore, it is important to take steps to amend the Prisons Ordinance. Prison rules must also need to amend accordingly.

---

## 5. Upgrading Security Measures in Prisons

At present there are various issues regarding the prison's security. Security of prisons has been threatened, especially by the entry of drugs and mobile phones into prisons. It is possible to suffer the normal prisoners because of the dominance of various gangs in prisons.

Prison officials face threats from inmates suspected of organized crimes and drug trafficking which is a challenge to prison security. Ex: assassinate prison officers, attacks on buses, organized escapes from prisons and riots.

Therefore, the internal security as well as the external security of the prisons should be ensured. The commitment, training and knowledge of the prison officers are very important in this regard. Following measures are proposed to ensure the security in prisons.

I. Introduction of modern technology to minimize the entry of prohibited substances into prisons will facilitate for a systematic monitoring. (Mobile Jamming System, CCTV, Body Scanners, Parcel Scanners etc.)


II. In order to solve the security issues that arise in escorting of special categories of prisoners to courts, it is secured if courts halls could be established in the vicinity of the main prisons and extend the remand days at such places. Extending remand days through video technology could be practiced.

III. A separate unit which is responsible on prison security can be established. Nowadays, it is practically impossible to deploy a team of identified officers on outside security of prisons. Therefore, any team of officers in prisons is deployed on outside security during the day. This system has minimized the internal supervision capacity. It is also seen that the officers are reluctant to take actions against their close officers who engage in malpractices. Therefore, the use of a dual system (check & balance), as is the practice in many countries around the world, helps to secure the transparency. Further, special training sessions should be organized to the selected officers and steps should be taken to establish a security unit in each institution.


This security unit should be under the supervision of the Superintendent. The Commissioner of Intelligence and Security at Prison Headquarters should be responsible for directing and supervising the said unit. The officer in charge of security unit in each prison is responsible to the Superintendent of the security unit.

IV. Prison intelligence unit should be re-strengthened. Further, intelligence data should be collected and reported to the Commissioner General through Commissioner of Prisons and security measures have to be taken accordingly. This division has to collect and analyzed the

information of detainees as well as officers. It is important to keep in touch with other state intelligence agencies as the data on the activities of inmates and their links with people in the society is important to the security of the country.



**Establish efficient Prison intelligence and special unit with necessary facilities**





---

## 6. Improving Prison Health Care

Prison Populations contain an over-representation of members of most marginalized groups in society, people with poor health and chronic untreated conditions, mental health problems, the vulnerable and those who engage in activities with high health risks such as injecting drugs and commercial sex work. Women in prison are particularly vulnerable as they come in disproportionate numbers from backgrounds of violence and abuse.

The living conditions in most prisons of the world is unhealthy. Overcrowding, violence, lack of light and fresh air, poor food and infection spreading activities such as unprotected sex are common. Many prison systems have great difficulty dealing with infrastructure problems such as inadequate sewerage, that arises from many human beings confined in small space with inadequate sanitary facilities.

**"Overcrowded Prisons with infected inmates and with poor hygiene & sanitation are dominant threat in the field of communicable diseases in the region. Prison Health must be priority"**

*-Statement from the 4<sup>th</sup> Baltic Sea States Summit on the Threat of communicable Diseases 2003-*

Many prison systems fail to provide even the most basic health care. Doctors are not available. Medicine is scarce. Prison Hospitals are too overcrowded. Many prisoners are die in prison. Some die from natural causes and would have died whether imprisoned or not. But the deaths of many others are due to imprisonment itself. They die because of neglect of life-threatening conditions, inadequate and delayed treatments to them.

Providing health care to prison inmates is a government responsibility and a right of inmates. According to international law, detainees have every right to seek medical treatment for their illnesses, just as an outsider has. Therefore, it is very important to address the shortcomings that currently exist in prison hospitals and to ensure the inmate's right to access health facilities.


Specially, the majority of those incarcerated suffer from severe mental health problems and their mental health deteriorates as a result of physical illness. Therefore, it is very important for the administration in prisons to maintain their good physical and mental well-being while incarcerated.



---


Addiction to drugs has also contributed to their deteriorating health. Due to these special circumstances, the health condition of prison inmates should be given special attention.

Healthcare of most countries provided by a specialist health services responsible to the prison administration called Correctional healthcare services. Reforming the delivery of Sri Lanka prison health care is therefore one of the most important aspect.



### 7. Offender Rehabilitation and Effective use of Labor Force

The main purpose of imprisonment is to keep the offender separated for social security and to reintegrate into society as a good citizen. Since rehabilitation is the main objective, the inmate must spend a significant period of time in prison to change his or her criminal behavior and participate in programs for spiritual development. At the same time vocational training will be provided and programs will be prepared to socialize the prisoner as a perfect human being.



---

At the same time, it is important to transform the open prison camps as rehabilitation centers and income generating institutions to the country by developing agriculture and industries through modern technological strategies.

Private sector intervention is also expected to rehabilitate and empower inmates. Further, providing opportunities for private sector to start industrial projects in prisons is similarly important, through which skilled labor will be utilized effectively.

About 62% of inmates are incarcerated for drugs related offences and a formal rehabilitation mechanism should be set up to rehabilitate them, especially there should have a proper mechanism to direct drugs addicts after they discharge.

#### **8.Reforming Women's Prisons and Training Center for youthful Offenders**

Women are convicted of crime is less often than men and the proportion of women in the world's prison is small. The imprisonment of women has become more common and the size of women's prison population increasing faster.

Because of the small number of women prisoners, women prisons are often a neglected corner of prison administration. Women are often held in converted unsuitable buildings with little space for exercises or other activities.

Development of these rehabilitation centers for women with equal opportunities in the rehabilitation process according to Bangkok Rules is needed.


Further, establishment of a training Institute for youthful offenders under the Department of Prisons in accordance with the Beijing rules to rehabilitate of juvenile offenders is important. Establishment of training institute for female youthful offenders will help to prevent gender discrimination.

---

## 9. Implementation of e-Prison Concept

Implementation of the Prison Information Management System, which has already completed its preliminary developments, in respective institutions and carry out the administrative work of inmates through this system from admission to release of a prison inmate. Pre-booked visits can be exercised for family visits. Electronic messaging system (SMS) can be implemented to inform family members when someone was imprisoned.

Installation of electronic security gates to improve the security conditions inside the prisons could be included in the future developments. Facilitation for courts and prisons to extend days through a communication system such as video conferencing without escorting detainees to courts. This will reduce congestion in the courts and will also have a positive effect on security.



---

## 7. Methodology of Implementation of Prison Reforms from 2021-2025

Therefore prison administration has identified that it is a must to identify some thrust areas where the reformation can take place in line with the National Policy Framework Vistas of Prosperity and Splendour, Sustainable Development Goals and the Department framework under the supervision of the Ministry of Justice, State Ministry of Prison Reforms and Prisoner's Rehabilitation and the guidance of The Presidential Task force to build a secure country, disciplined, virtuous & lawful society.

According to the National Policy Framework Vistas of Prosperity and Splendour; Under Chapter -09 it has identified to ensure a righteous disciplined and law-abiding Society through rule of law. Therefore, under the sub-sector of crime following activities were identified.

- Strengthen the Police by providing modern technical know-how for combating all kinds of crimes.
- Restructure the court system to complete all criminal cases in courts without delay.
- Establish a special regulatory mechanism to prevent political support for criminals.
- Establish a new advanced equipment and process to monitor criminals in prisons.
- Establish two fully fledged rehabilitation centers for first time prisoners and prisoners who have been jailed for small offences.
- Formulate a special programme of action to rehabilitate people who are returning to prisons in regular intervals.

Following six special Priorities were gazette under the State Ministry's preview

1. Initiate necessary actions along with the Presidential task force to eradicate the unlawful, harmful activities to the society.
2. Take necessary actions along with the Presidential task force to develop prison infrastructure.
3. Establish modern technological measures to monitor criminals inside the prisons.
4. In order to reduce the prison congestion; establish a mechanism to provide special pardon through review process other than to general amnesty policy.
5. Prepare a broad methodology to rehabilitate Prisoners.
6. Solve the officers and the carder management issues of Department of Prisons immediately.

---

Remand inmates as a proportion of overall prison population was the established one indicator under the sustainable development goal of Sri Lanka; and following goal and aim is to be achieved by the Department of Prisons along with MOJ.

**Goal 16** -Promote peaceful and inclusive societies for sustainable development, provide access to justice for all and build effective, accountable and inclusive institutions at all level.

**Target 16.3** - Promote the rule of law at the national and international levels and ensure equal access to justice for all.

In order to achieve the above-mentioned aims, priorities, goals along with the Prison reformation within a five-year time frame, targets are set for the indentified activities, projects & programmes with certain strategies.

Annual Action plans for the annual budget will be follows the 5-year plan categorized under certain thrust areas mentioned below. Accordingly, and systematically it is expected to complete the prison reform process successfully.

### 08. Five Year Action Plan for Implementaion of Prison Reforms (2021-2025)

Goal - 01 Minimize the Prison Over-crowding											
Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget (Rs. Millions)					Responsibility		
				2021	2022	2023	2024	2025			
1.1. Improve inmate's accommodation facilities according to the international standards.	1.1.1. Overcrowded urban Prisons relocation programmes	1.1.1.1. Colombo relocation programme									
		Relocation of Welikada closed Prison to Wanathazoriluzua or any other suitable land	No. of convicted inmates accommodate with international standards.	50.00	75.00	600.00	100.00	1,200.00	1,200.00	900.00	DOP
		Relocation of Colombo remand Prison to Pallansena.	No. of remand inmates accommodate with international standards.	50.00	600.00	1,000.00	1,200.00	900.00	900.00	900.00	DOP
		Relocation of New Magazine Prison to Watereka.	No. of remand inmates accommodate with international standards.	75.00	600.00	1,000.00	1,200.00	875.00	875.00	875.00	DOP
		1.1.1.2. Relocation of Bogrambara Prison to Dumbara, Pallekelle.									
		Completion of the balance work of Dumbara Prison at Pallekelle.	% Completion of the entire project. / No. of remand & convicted inmates facilitated with accomodation.	500.00	500.00	500.00	500.00	500.00	250.00	DOP	



Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
		1.1.1.3. Relocation of Trincomale Prison to Kappalthurei							
		Relocation of remand Prison Trincomale to Kappalthurei.	% completion of the entire project./ No. of remand inmates facilitated with accommodation.	400.00	500.00	250.00			DOP
		1.1.1.4. Relocation of Matara Prison to Kotawilawatta.							
		Relocation of Remand Prison Matara to Kotawilawatta.	% completion of the entire project./ No. of remand inmates facilitated with accommodation.	600.00	1,000.00	1,000.00	350.00		DOP
	1.1.2. Prison expansion projects	1.1.2.1 Wariyapola Prison Expansion							
		Development of the existing Wariyapola Prison.	No. of inmates / Officers occupied with accommodation.	300.00	500.00	445.00			DOP
		1.1.2.2. Construct semi permanent buildings for highly populated institutes as immediate measures New Magazine, Kalutara, Negombo, Wariyapola, Pallansena	No. of buildings constructed./No. of inmates accommodate.	85.00					DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility	
				2021	2022	2023	2024	2025		
1.2 Reduce the remand population by developing alternative to imprisonment with the coordination of other relevant agencies	1.1.3.Rehabilitate the inmates convicted for consuming drugs in a separate rehabilitation centers under the Department of Prisons.	1.1.3.1. Establish a Drug Rehabilitation Center.								
		Construct a New Drug rehabilitation center at Weerawila adjoining to the OPC -Weerawila.	No of inmates admit to rehabilitate to the newly construct drug rehabilitation center .	50.00	500.00	600.00	600.00	250.00	DOP	
		1.1.3.2.Establish legal reforms to admit offenders those consume drugs to Weerawila or any other center by considering a test at government hospitals.	No.of inmates admit to rehabilitate to the newly construct drug rehabilitation center .	-	-	-	-	-	MOJ/DOP/ MOH/MOD	
		1.2.1. Effective Use of bail act.	1.2.1.1. Report the data & information to MOJ on inmates detained long periods unable to fulfill the bail conditions	No. of inmates bailed out.	-	-	-	-	MOJ	
	1.2.2. House arrest as an alternative for remand.	1.2.2.1. Submit the necessary data on remandees (Minor Offences) to the Ministry of Justice to conduct necessary legal reforms	No.of Admissions for minor matters.	-	-	-	-	-	MOJ	
		1.2.3. Introduce alternatives like area restrictions.	No.of Admissions for minor matters.	-	-	-	-	-	MOJ	
		1.2.4.Reduce awaiting time of remandees pending Government Analysts reports	No.remandees awaiting for Government Analysts reports.	-	-	-	-	-	MOJ	

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget (Rs. Millions)				Responsibility	
				2021	2022	2023	2024		2025
1.3. Reduce the inmates population by introducing alternatives to minor offences	1.3.1. Introduce some practical methods to pay fines such as monthly payment mechanism.	1.3.1.1. Submit necessary reports MOJ to implement the necessary legal reforms.	No. of admissions for minor matters.	-	-	-	-	-	MOJ
	1.3.2. Invite non government social service organizations to make necessary arrangements to pay fines of first time fine defaulters.	1.3.2.1. Prepare necessary lists of inmates by concerning the amount & offence to arrange a programme.	No. of admissions for minor matters.	-	-	-	-	-	DOP
	1.3.3. Strengthen the community based correction system.	1.3.3.1. Submit necessary reports MOJ to implement the necessary legal reforms.	No. of admissions for minor matters/ No. of awareness programmes carried out in remands on CBC system.	-	-	-	-	-	MOJ/ DCBC

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
<b>Goal - 02 Prison Management Reforms</b>									
2.1. Professionalize the Correctional Service.	2.1.1. Establish a Sri Lanka Correctional Services.	2.1.1.1. Obtain necessary approvals for the already prepared Correctional Service Minute	Date of Approval granted for new service Minute.	-	-	-	-	-	DOP/MOJ/DM S/ SCC/PSC
	2.1.2. Modified the uniforms according to the ranks & the services engaged accordance with the parallel regional countries functioning as a correctional service.	2.1.2.1. Obtain necessary approvals for the designed uniforms from the uniform committee.	Date of approval granted for newly designed uniforms.	-	-	-	-	-	DOP/MOD
	2.1.3. Proposals for an attractive remuneration package and allowances for the correctional services officials to ensure their professional status with the responsibilities and the risks they undergo during the service.	2.1.3.1. Prepare a Remuneration & allowance scheme by studying the parallel services and obtain the necessary approvals of the Salaries & Carder Commission.	Date of remuneration & allowances scheme recommended.	-	-	-	-	-	DOP/MPR&PR /MOJ/DMS/ SCC

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
2.2. Infrastructure Development for officials.	2.1.4. Ensure the welfare of the officers along with credit facilities, health benefits & insurance schemes.	2.1.4.1. Propose an officers welfare package covering the credit facilities, health benefits & insurance	Date of officers welfare package covering the credit facilities, health benefits & insurance prepared.	-	-	-	-	-	DOP
	2.1.5. Establish a reward fund & scheme to motivate officers for their special performances/innovations.	2.1.5.1. Obtain necessary approvals for the rewards fund & its criteria from the relevant authorities.	No. of officers offered with the rewards annually.	-	-	-	-	-	DOP
	2.2.1. Enhance the residential facilities (quarters, barracks) and the office infrastructure in order to maintain a quality life & provide a productive service.	2.2.1.1. New construction/improvements to the existing residential/office infrastructure facilities.	No. of Identified works completed / % of utilization of allocation annually for officers facility improvements	15.00	15.00	15.00	15.00	15.00	DOP
	2.2.2. Relocation of Prison Headquarters inline with the Colombo relocation programme	2.2.2.1. Construct/ established Prison Headquarters on a land or a building identified by UDA close proximity to Colombo.	No. of officers provide with office facilities in Prison Headquarters/Floor area allocated for the entire Headquarters	100.00	25.00	600.00	400.00	375.00	DOP/UDA



Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
<b>Goal - 03 Capacity Enhancement of the Prison Officials, (Correctional Services &amp; other Services attached to DOP)</b>									
3.1. Develop a training manual covering all aspects of local & overseas training needs.	3.1.1. Capacity enhancement of the Prison officials as correctional officers like regional countries & the other combined services officials attached to the DOP.	3.1.1.1. Obtain necessary approvals for the training manual prepared & request annual budgetary allocations accordingly.	Amount of annual allocation granted according to the training manual.	20.00	20.00	20.00	20.00	20.00	DOP
	3.2. Develop / improve training Academy & a orientation training center with modern training facilities.	3.2.1. Relocation of CRIC inline with the Colombo relocation programme	3.2.1.1. Establish a fully equipped modern correctional service training institute with residential facilities. (Academic training) in Mahara or a suitable land.	Time taken to complete the construction on new training academy / % completion of the construction / % of utilization of funds.	50.00	400.00	600.00	600.00	350.00
	3.2.2. Improve existing facilities at Angunakolaplessa prison as a Prison orientation training center.	3.2.2.1. Establish a Fully equipped modern correctional service training institute (orientation trainings) in Angunakolaplessa	Cost incurred to complete the establishment of correctional services orientation training institutes with relevant facilities.	5.00	5.00	1.00	1.00	1.00	DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
3.3. Conduct Continuous Training programmes in selected specific fields.	3.3.1. Organized orientation training for the newly recruited & promoted officers -Prison Guards, Class II Jailors, Class II Rehabilitation officers & Class I Jailors, Sargents	3.3.1.1. Conduct orientation training for the newly recruited & promoted officers.	No. officers trained in each batch.	-	-	-	-	-	DOP
	3.3.2. Update officers knowledge & skills in specific fields.	3.3.2.1. Conduct continuous Training such as fire arms, riot control, fire fighting and annual academic oppurtunities for higher education, Diplomas in specific fields.	No. of consultative committees held/ Time taken to prepare the relevant document/No. of plans prepared.	-	-	-	-	-	DOP
3.4. Policy initiatives through technically identification of issues.	3.4.1. Establish a research unit.	3.4.1.1. Form a research unit under the CRIC.	No. of researchs carried out.	1.00	1.00	1.00	1.00	1.00	DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
<b>Goal - 04 Prison Regulatory Reforms</b>									
4.1 Update the Prison rules & regulations	4.1.1. Update the Prison ordinance .	4.1.1.1. Participate the consultative meetings at Ministerial, Parliamentary level prior to the approval of amended Prison ordinance.	No. of meetings held.	-	-	-	-	-	DOP/MOJ/ SL Parliament
		4.1.1.2. Obtain approvals for the drafted Prison Ordinance from the Sri Lanka Parliament & publish it.	Date of approval granted for amendments of the Prison ordinance.	-	-	-	-	-	DOP/MOJ
		4.1.2.1. Prepare the drafts by appointing a committees along with the needs identification & its new suggestions.	No. of committee meetings hold to identify needs & new suggestions to Prison rules.	-	-	-	-	-	DOP/MOJ
		4.1.2.2. Review the drafts at different stakeholder levels and obtain necessary recommendations.	No. of meetings hold to review new Prison rules.	-	-	-	-	-	DOP/MOJ
		4.1.2.3. Obtain the necessary approvals for the Drafted Prison rules.	Date of Approval granted for amendments of the Prison rules.	-	-	-	-	-	DOP/MOJ
		4.1.2.4. Publish the amended version of Prison ordinance with rules.	No. of books printed.	1.00	0.50	-	-	-	DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Es. Millions					Responsibility		
				2021	2022	2023	2024	2025			
<b>Goal - 05 Strengthening the security measures of Prison Institutes.</b>											
5.1. Upgrade selected Prison institutes as high security Prisons.	5.1.1. Strengthen the security measures of the identified institutes according to the needs.	5.1.1.1. Upgrade the Boossa Prison special section enabling accomodation capacity up to 200 along with necessary high security measures.	No. of accomodation capacities developed with high security measures.	50.00						DOP & PTF	
		5.1.2.1. Provide buses, backups & bikes for special escorts.	No. of backups, bikes ,buses procured.	160.00	25.00						DOP/PTF
5.2. Prevent entering contraband items to the Prison Institutes.	5.2.1. Introduce New Technology to the Prison institutes for searching, monitoring mechanism.	5.2.1.1. Introduce mobile phone jamming systems	No. of institutes established with mobile phone jamming systems .	10.00	10.00					DOP & PTF	
		5.2.1.2. Provide CCTV monitoring system.	No. institutes equipped with CCTV Facilities.	75.00	25.00	25.00	25.00	25.00	25.00	DOP & PTF	
		5.2.1.3. Introduce body scanners.	No. of body scanners Procured.	20.00	20.00	10.00	10.00	10.00	10.00	DOP & PTF	
		5.2.1.4. Introduce parcel scanners.	No. of parcel scanners procured.	30.00	30.00	30.00	6.00				DOP & PTF
		5.2.1.5. Provide metal detectors & mobile phone detectors.	No. of metal detectors/mobile phone detectors purchased.	10.00	10.00	10.00	10.00	10.00	10.00	10.00	DOP
5.3. Reduction of risk ,prohibit exchanging contraband items while escorting to the courts & establish a quality visit management.	5.3.1. Introduce vedio conference system.	5.3.1.1. Use vedio conference system to produce inmates before the courts.	No. of institutes provide with vedio conference system to conduct court procedures.	25.00	25.00					PTF/DOP & MOJ/MOD	

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions				Responsibility	
				2021	2022	2023	2024		2025
		5.3.1.2. Introduce visitor's management system through vedio conference.	No. of institutes functions with newly introduced visits management through vedio conference system.	-	-	-	-	-	DOP
5.4. Reformation of the existing Prison intelligence unit.	5.4.1. Establish a Prison special unit for security (special escorts, riot control)	5.4.1.1. Form the unit by recruiting necessary staff from ex-Army officials.	No. of officers appointed for the Prison special unit.	-	-	-	-	-	DOP/MFR&PR/MOJ
	5.4.2. Establish a Prison intelligence unit designated to collect intelligence data & analyse the data & monitor the activities according to the reports.	5.4.2.1. Strengthen & empower the Prison intelligence unit with necessary equipments, training on advanced new techniques.	No. of training programmes conducted/No. of spy cameras, recorders, mobile detectors procured.	5.00	5.00	5.00	-	-	DOP/MOD/PTF
	5.4.3. Special Incentive for Prison intelligence & special unit officers.	5.4.3.1. Obtain necessary approvals for proposed incentive for Prison intelligence & special unit officers as a motivation.	Date of approval granted for the proposal.	-	-	-	-	-	DOP/MFR&PR/MOD/PTF
5.5. Categorization of Prison institutes according to the security levels.	5.5.1. Review existing category of Prison Institutes.	5.5.1.1. Introduce new categorization to prison institutes & internal sections.	No. of Institutes in each category.	-	-	-	-	-	DOP



Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget (Rs. Millions)					Responsibility
				2021	2022	2023	2024	2025	
6.1.Improve the health infrastructure facilities in the Prison hospitals.	6.1.1.Upgrade the facilities of the Prison hospitals	6.1.1.1.Upgrade Colombo,Kandy,Angunukolapell esa Prison hospitals as three(03) Prison Base Hospitals with necessary facilities.	No. of Hospitals upgraded as Base by MOH.	-	-	-	-	-	DOP/MOJ/MPR &PR MOH
		6.1.1.2.Provide necessary equipments needed for Base hospital to each institutes.	Cost incurred to procure new equipments.	10.00	10.00	10.00	10.00	10.00	DOP/MOH
		6.1.1.3.Establish emergency treatment/accident services with necessary facilities.	No.of Inmates treat at the new establish services.	10.00	10.00				DOP/MOH/MP R&PR
		6.1.1.4.Establish dengue ward with necessary equipments.	No. Inmates diagnosis with DF/DHF and treated at the unit.	5.00	5.00	-	-	-	DOP/MOH
		6.1.1.5. Improvements to existing Buildings.	Cost incurred to improvement existing buildings.	5.00	5.00	5.00	2.50	2.50	DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget (Rs. Millions)					Responsibility
				2021	2022	2023	2024	2025	
6.2.Strengthen the Health care services .	6.2.1.Uplift the services provided by the PH.	6.2.1.1.Filling the existing carder positions.	No. of vacancies filled.	-	-	-	-	-	DOP /MFR&PR/ MOH
		6.2.1.2. create new carder positions inline with the new service enhancements as Base Hospitals.	No. of positions created.	-	-	-	-	-	DOP/MOH/MP R&PR/ MOJ/ DMS
		6.2.1.3. Conduct special clinics at PH by attaching a permanent Physician, Psychiatrist, attaching Cardiologist once a week.	No. of special clinics held monthly at PH.	-	-	-	-	-	MFR&PR/MOH
		6.2.1.4. Conduct healthy life style clinics at Prisons.	No. of inmates screened /No. of inmates diagnosis with NCD's	-	-	-	-	-	DOP/MOH
		6.2.1.5. Maintain health records.	No. of records in the PHIS	-	-	-	-	-	DOP/MOH
		6.2.1.6. Practice telemedicine system in Prison hospital.	No. of inmates screened through telemedicine system	5.00	-	-	-	-	DOP/MOH
		6.2.1.7. Estalish drug addicts treatment centers by utilizing Rural or Peripheral Units.	No. of Inmates treated at specially designed treatment centers.	-	-	-	-	-	DOP/MOH/MP R&PR

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
6.3. Reducing transmission of infectious diseases.	6.3.1.1. Recruit Public health inspectors to Prison institutes.	6.3.1.1. Create carder positions for 30 PHII & recruit it with coordination MOH.	No. of PHII recruited.	-	-	-	-	-	DOP/MOH/MO// DMS
6.4. Improve the training opportunities & the residential facilities of prison health staff.	6.4.1. Aware Prison health staff on prison rules & regulations, exposure to regional correctional health services opportunities & facilities.	6.4.1.1. Provide necessary trainings/ regional exposures.	No. of health staff undergo training annually.	-	-	-	-	-	DOP
6.5. Educate Prison staff & inmates on health risks & infections.	6.5.1. Organize trainings with the coordination of MOH.	6.4.1.2. Provide essential facilities like quarters.	No. of officers provided with residential facilities.	-	-	-	-	-	DOP
6.6. Reduce the stress or mental illness of inmates.	6.6.1. Identify the inmates through counselling with the help of resource personnels from NIMH	6.5.1.1. Conduct awareness programmes	No. of inmates/ Prison officers participated.	-	-	-	-	-	DOP/MOH
		6.6.1.1. Conduct counselling programmes to identify the necessary inmates for treatments.	No. of inmates identified/No. of inmates direct to treatments.	-	-	-	-	-	DOP/MOH

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility	
				2021	2022	2023	2024	2025		
<b>Goal - 07/ Strengthen the Offender Rehabilitation process &amp; utilize labour Force effectively.</b>										
7.1. Develop a comprehensive unique rehabilitation curriculum using modern concepts, techniques according to the types of inmates.	7.1.1. Design a rehabilitation curriculum covering up areas like introductory class, religious, spiritual, cultural, counselling, performing & entertaining arts, education, sports, physiotherapy, health etc with the ability to assess its impact.	7.1.1.1. Conduct consultative meetings with resource persons from different sectors & draft the curriculum & obtain the approval.	No. of rehabilitation Curriculums distributed to the Prison institutes.	-	-	-	-	-	DOP/MPR&FR	
		7.1.1.2. Prepare an assessment mechanism to evaluate the level of rehabilitation of the inmates individually.	No. of Inmates undergo assessment Monthly.	-	-	-	-	-	-	DOP
		7.1.1.3. Conduct rehabilitation programmes according to the rehabilitation plan.	No. of Rehabilitation Programmes conducted at Institution level.	5.00	5.00	5.00	5.00	5.00	5.00	DOP
		7.1.1.4. Establish inmates' annual performance appraisal mechanism.	No. of Inmates appraised annually.	-	-	-	-	-	-	DOP
		7.1.1.5. Separate drug addicts & transfer them to Weerawila.	No. of inmates transferred & treated at the two prison treatment centers.	-	-	-	-	-	-	DOP
		7.1.2. Specifically address the criminal behaviour in the rehabilitation process.	7.1.2.1. Separate & classify the inmates.	No. of inmates in the each category.	-	-	-	-	-	-

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
7.2. Develop a specially design case study based rehabilitation programmes for organized gang criminals.	7.2.1. Consult Sociologists, Psychologists, Co uncellers, Educationalists, etc to design a special programme with the case study analysis.	7.2.1.1. Conduct consultative meetings, Preparation of a draft with followup mechanism, obtain the approvals	No. of case studies Identified/No. of programmes conducted.	-	-	-	-	-	DOP/MPR&PR
7.3. Development of skills of the inmates & create market oriented industries & labour force.	7.3.1. Improve the industrial sections at Institute level inline with market demand & the Governmet policy of domestic industry upliftment.	7.3.1.1. Initiate modern Prison industrial sections & items in par with market demand. eg handloom, batik, office furniture, leather, clay products etc.	No. of new industries established at Institute level/Income raised from new initiatives.	15.00	15.00	5.00	5.00	5.00	DOP
		7.3.2. Introduce modern agricultural techniques, high yield economical crops to the Prison agriculture fields & utilized agricultural lands productively.	Income raised from prison agriculture sector	25.00	15.00	5.00	5.00	5.00	DOP
	7.3.3. Invite Private sector for PPP projects.	7.3.2.1. Introduce drip, sprinkler irrigation systems, green houses & high yield crop varieties including vegetables, spices, fruits & medicinal crops.	No. of Inmates Qualified with NVQ Levels/No. of Inmates engage in jobs while imprisonment.	-	-	-	-	-	DOP
		7.3.4. Introduce new wages, grading system to inmates according to their skill level & a colour code with badges to their seniority.	7.3.4.1. Obtain necessary approval & implement it islandwide institutes.	No. of Inmates at each gradings per institutes.	-	-	-	-	-



Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
7.4. Built a skillful Prison labour force.	7.4.1. Establish Prison vocational training centers with the collaboration of VTA, NAITA, Technical colleges.	7.4.1.1. Establish Prison vocational training centers at Welikada, Dumbara, Pallekelle, Mahara & Angunukolapellesa	No. of centers established.	25.00	15.00	5.00	5.00		DOP
7.5. Improve inmates & its families welfare	7.5.1. Re- introduce the periodical amnesty measures & regularize its functions.	7.5.1.1. Increase the no. of licence/ home leave boards.	No. of boards held per year.	-	-	-	-	-	DOP
		7.5.1.2. Re- introduce the four years review committee for the release of Long term inmates & initiate camp pardon mechanism for those who serve the end of sentence.	No. of committees hold./ No. of inmates recommended.	-	-	-	-	-	DOP
		7.5.1.3. Increase the No. of long term inmate release committees to release long term, condemn & life inmates.	No. of committees Hold./ No. of inmates recommended.	-	-	-	-	-	-

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budgets (Millions)				Responsibility								
				2021	2022	2023	2024		2025							
7.5.2. Uplift inmates facilities		7.5.2.1. Establish welfare sales outlets enabling inmates to buy goods & foods according to the financial deposits made by the family.	No. of welfare sales outlets established with the facility.	-	-	-	-	DOP								
			7.5.2.2. Facilitate inmates wards with television, radio & internal addressing facility at institutional level.	No. of wards facilitated with entertainment facilities at institute level.	1.00	1.00	1.00	-	DOP							
				7.5.2.3. Facilitate the legal aids facility.	No. of inmates use the legal aids facility.	-	-	-	-	DOP						
					7.5.2.4. Separate storing area for inmates personnel items.	No. of Prisons with storage facilities for inmates.	5.00	5.00	5.00	-	DOP					
						7.5.2.5. Ensure the cleanliness of the kitchen & preparation of food by a cook.	No. of cooks appointed.	-	-	-	-	DOP				
							7.5.2.6. Ensure communication facilities of local & foreign inmates with their family, lawyer & embassy.	No. of institutes established with communication system.	5.00	5.00	5.00	5.00	DOP			
								7.5.3. Strengthen after care programme & welfare of inmates families.	7.5.3.1. Provide vocational aids for inmates according to the skills & conduct followup visits by rehabilitation officers.	No. of inmates facilitate with vocational aids./ No. of inmates are undergoing followup.	-	-	-	-	DOP	
										7.5.3.2. PPP for Inmates family welfare.	No. of family welfare programmes conducted/ No. of beneficiaries.	-	-	-	-	DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
<b>Goal - 08 Reforming Women's Prisons and Training Center for youthful Offenders</b>									
8.1. Develop female sections in each Prisons.	8.1.1. Improve the accommodation accordance with the international standards.	8.1.1.1. Building repairs identified & completed annually.	Expenditure incurred to maintenance & repairs at Female Sections.	15.00	15.00	5.00	5.00	5.00	DOP
		8.1.2. Ensure the sanitation & hygienic facilities.	Cost incurred to procure sanitary & hygienic consumables.	-	-	-	-	-	DOP
		8.1.3. Provide total care for the infants & children with female inmates.	No. of programmes conducted / Cost incurred for the facilities improved	-	-	-	-	-	DOP
		8.1.4. Establish fully equipped Female vocational Training centers at Bogambara, Angunukolapellesa & Colombo.	No. of vocational centers established / No. of courses conducted / No. of inmates participated.	-	-	-	-	-	DOP
8.2. Special attention for youthful female offenders.	8.2.1. Separate institute for youthful female offenders.	8.2.1.1. Provide accommodation & rehabilitation facilities for youthful female inmates.	No. of female youthful offenders accommodated.	15.00	15.00	15.00			DOP
		8.3.1.1. Relocate the Sunceetha school at Watereka.	No. of students enrolled.	15.00					DOP
8.3. Improve the standards and rehabilitation programmes for youthful offenders	8.3.2. Empower youthful offenders act .	8.3.2.1. Improve the rehabilitation curriculum for the youthful offenders ensuring the skills development.	No. of youthful offenders rehabilitated.	10.00					DOP

Objective	Strategies	Actions/Activities	Key Performance Indicators	Budget Rs. Millions					Responsibility
				2021	2022	2023	2024	2025	
<b>Goal - 09 Implementation of e-Prison Concept</b>									
9.1. Digitize the inmates records from admission to release.	9.1.1. Implement Prisoner's information management system.	9.1.1.1. Identify the weaknesses of the already established system & implement at institution level.	No. of institutes implementing PIMS.	10.00					DOP/ICTA/ SW DEVELOPER
		9.1.1.2. Network of 13 Prisons institutes.	No. of institutes networked.	50.00	45.00				DOP
		9.1.1.3. Modifications to the Existing system.	No. of modifications implemented.	50.00	45.00	5.00	5.00		DOP
9.2. Process digitization at DOP level.	9.2.1. Implement systems to enhance day to day office work.	9.2.1.1. Implement Commissioner Generals public day management system.	No. of visitors manage per week through system.	-	-	-	-	-	DOP
		9.2.1.2. Implement a system for engineering division to accelerate the improvements works.	No. of estimates prepared using the system.	-	-	-	-	-	DOP
		9.2.1.3. Implement a system to daily update the basic Inmates statistics for the statistical division.	No. of inmates information reports prepared using the system.	-	-	-	-	-	DOP
9.3. Provide efficient service for the inmates families.	9.3.1. Modification of PIMS with pre-book visits & imprisonment & location alert to inmates family.	9.2.1.4. Implement a monthly online progress monitoring system.	No. of reports prepared using online system.	-	-	-	-	-	DOP
		9.2.1.5. Implement a human resource information system.	No. of reports prepared using HRIS.	-	-	-	-	-	DOP
		9.3.1.1. Establish a pre-book visit system & imprisonment and location alert system for inmates family.	No. of beneficiaries use the system modification.	-	-	-	-	-	DOP/ICTA/ SW DEVELOPER

## 09. Agency Results Frame Work 2021-2025

Trust Area -1 Improvement of Inmates Facilities .									
Key Performance Indicators (KPIs)	Units of Measurement	Baseline Year	Baseline Value	Targets					Remarks
				2021	2022	2023	2024	2025	
<b>Goal -01 Minimize the Prison Over-crowding</b>									
No. of Prisons relocated.	Number	2020	2	-	-	-	1	2	
No. of Prisons expanded.	Number	2020	-	-	-	1	-	-	
No. of Prisons with additional new wards.	Number	2020	-	4	1	-	-	-	
No. of drug rehabilitation centers established.	Number	2020	1	-	1	-	-	-	
<b>Goal -02 Improving Inmates Healthcare facilities.</b>									
No. of Prisons hospitals upgrade up to base hospital levels	Number	2020	-	1	1	1	-	-	
No. of Institutes functioning with Healthy Life style clinics	Number	2020	1	5	5	5	-	-	
% Of annual allocation allocated for the health infrastructure improvements.	Percentage	2020	1	5	5	5	5	5	
<b>Goal -07 Strengthen the Offender Rehabilitation process &amp; utilize labour Force effectively.</b>									
Number of Prison vocational training centers established	Number	2020	1	1	2	2	-	-	
No. of Prison institutes established with welfare outlets.	Number	2020	3	5	5	5	-	-	



Key Performance Indicators (KPIs)	Units of Measurement	Baseline Year	Baseline Value	Targets					Remarks
				2021	2022	2023	2024	2025	
No. of Prisons introduced special storing area for inmates.	Number	2020	-	3	5	5	2	2	
No. of Prisons introduced communication facility to inmates.	Number	2020	1	5	5	5	5	5	
No. of inmates undergo newly designed rehabilitation curriculum	Number	2020	-	1000	1250	1750	2250	3000	
No. of inmates assessed by the Rehabilitation officers	Number	2020	-	500	750	1000	1250	2000	
No of inmates provided with vocational aids.	Number	2019	49	75	100	125	150	175	
<b>Goal -08 Reforming Women's Prisons and Training Center for youthful Offenders</b>									
% Of annual allocation allocated for women's prisons infrastructure improvements.	Percentage	2020	0.5	1	1	2	2	2	
Number of female vocational training centers established	Number	2020	-	1	1	1			
Number of programmes carried out monthly for children's or infant's welfare with female inmates.	Number	2020	2	4	4	4	4	4	
<b>Goal -09 Implementation of e-Prison Concept</b>									
No. of Prisons institutes functioning with pre-booked visit facility & location alert notification system.	Number	2020	-	-	15	13	4		

Key Performance Indicators (KPIs)	Units of Measurement	Baseline Year	Baseline Value	Targets					Remarks
				2021	2022	2023	2024	2025	
<b>Trust Area - 2 Human resource development.</b>									
<b>Goal - 03 Capacity Enhancement of the Prison Officials.(Correctional Services &amp; other Services attached to DOP)</b>									
% Of annual allocation allocated for capacity building of officers.	Percentage	2019	0.8	2	2	5	5	5	
No. of officers provided with higher educational facilities annually.	Number	2019	77	100	150	200	225	250	
No. of officers received the overseas training opportunities annually.	Number	2019	5	10	20	30	40	50	
No. of officers received the local training opportunities annually.	Number	2019	1500	2500	2750	3000	3250	3500	
Annual allocation allocated for improvements of residential facilities of officers.	Millions	2020	2.5	5	7.5	7.5	7.5	8.5	
No of officers annually rewarded.	Number	2020	-	25	50	75	75	100	
<b>Goal - 02 Prison Management Reforms</b>									
No. of training centers established.(Academic & Orientation)	Number	2020	1	1	-	-	-	1	
Time taken for approvals to the correctional service minute	Months	2020	-	12	-	-	-	-	
Time taken for approvals to the uniforms designed	Months	2020	-	6	-	-	-	-	
No. of officers recruited.	Number	2019	60	750	100	100	100	100	

Key Performance Indicators (KPIs)	Units of Measurement	Baseline Year	Baseline Value	Targets					Remarks	
				2021	2022	2023	2024	2025		
<b>Trust Area -3 Strengthening the security measures of Prison Institutes</b>										
<b>Goal - 05 Strengthening the security measures of Prison Institutes.</b>										
No. of cells established in Boosa with high security measures.	Number	2020	46	154	-	-	-	-	-	
No. of Buses, Backups & Motor Bikes Procured.	Number	2020	-	Buses-05	-	-	-	-	-	
				Backups-10						
				Bikes -06						
No. of institutes provide with Jamming system.	Number	2020	2	4	6	6	-	-	-	
No. of institutes equipped with CCTV monitoring system.	Number	2020	3	6	6	3	-	-	-	
No. of institutes equipped with body scanners.	Number	2020	4	2	2	2	2	-	-	
No. of institutes equipped with parcel scanners.	Number	2020	6	2	2	2	2	2	2	
No. of metal detectors procured.	Number	2020	-	50	50	-	-	-	-	
No. of institutes functioning with video conference facilities	Number	2020	-	4	4	4	4	4	2	
No. of officers recruited for the security unit.	Number	2020	-	100	-	-	-	-	-	
No. of institutes at each security level according to the new categorization	Number	2020	60*	**	-	-	-	-	-	

\* According to the current classification there are 60 institutes . wish to re-categorize in 2021 according to the security levels.

PIs Note that above set targets achievements based on the budget availability & the time taken to grant the necessary approvals.

## 10. List of Abbreviations

UN-	United Nations	SL-	Sri Lanka
GCE-	General Certificate of Education	PTF-	Presidential Task Force
CCTV-	Closed Circuit Television	PH-	Prison Hospital
SMS-	Short Message Service	PHII-	Public Health Inspectors
PIMS-	Prisoner's Information Management System	DF/DHF-	Dengue Fever/Dengue Hemorrhagic Fever
DOP-	Department of Prisons	MOH-	Ministry of Health
OPC-	Open Prison Camps	NCD-	Non Communicable Disease
MOJ-	Ministry of Justice	NIMH-	National Institute of Mental Health
CBC-	Community Base Correction	NVQ-	National Vocational Qualification
DMS-	Department of Management Services	PPP-	Private Public Partnership
SCC-	Salaries & Carder Commission	VTA-	Vocational Training Authority
PSC-	Public Services Commission	NAITA-	National Apprentice and Industrial Training Authority
MOD-	Ministry of Defence	ICTA-	Institute of communication Technological Agency
UDA-	Urban Development Authority	SW-	Software
CRTC-	Center for research Training & Correction	HRIS-	Human Resource Information System
DCBC-	Department of Community Base Correction	MPR&PR	Ministry of Prison Reforms & Prisoner's Rehabilitation

## 11. Prison Reforms Implementaion Plan (2021-2025)

### Committee Members

1. Thushara Upuldeniya	Commissioner General of Prisons
2. Chandana Ekanayake	Commissioner of Prisons (Administraion, Rehabilitaion & skills development)
3. Maleen Liyanage	Commissioner of Prisons (Industry)
4. Thusitha Uduwara	Commissioner of Prisons (Operations & Intelligence)
5. Daminda Bandara	Director (Engineer)
6. Anuradha Rajasinghe	Commissioner Prisons (Finance)
7. Sunil Kodittuwakku	Commissioner Prisons (Supplies)
8. Dr. Heamantha Ranasinghe	Deputy Director (Health)
9. Kanchanamala Mahathanthila	Deputy Director (Planning)
10. Ajith Basnayake	Supirintendent of Prisons (Training)
11. Lasantha Gunarathne	Assistant Director (Information Communication Technology)
12. Prasad Premathilaka	Assistant Supirintendent of Prisons (Intelligence Unit)





# Implementation of House Arrest as an Alternative to Imprisonment in Sri Lanka



**Department of Prisons**

## Preface

The Department of Prisons as one of the main institutions of the criminal justice system in the country is responsible for custody, care and corrections of prison inmates who are incarcerated by the judicial system of the country. Moreover, the responsibility towards the social security of the country is also a vital role of this Department.

Further, special concerns have to be made on international standards in terms of prison administration and human rights as prison administration has to directly deal with inmates. Provision of minimum required facilities in accordance with the international standards and managing prison overcrowding, which creates number of issues within prisons, are very much required for smooth functioning of prisons.

Overcrowding in prisons is a commonly identified phenomenon throughout the world. The Department of Prisons, Sri Lanka also experienced its highest rate of overcrowding exceeding 32000 inmates in October 2020 and has been able to reduce and maintain it below 19000 at present due to the short term solutions taken by the Department of Prisons together with the relevant government bodies including Attorney General's Department, Police Department, Department of Government Analyst and lead by the Ministry of Justice.

Whereas, it is required to find long lasting solutions to minimize prison overcrowding in the long term. Accordingly, non-custodial measures are promoted as long term solutions for prison overcrowding by the professionals and scholars in the field through studies and researches. House arrest could be identified as a successful non-custodial method instead of imprisonment and will facilitate to detain an inmate in own house, rather than in a prison. It is a sentence or pending case in which offenders are ordered by court to remain confined in their residence and usually allow to leave only for medical treatment and other permitted engagements. They could be detained in house and electronically monitored by the authority. Further, it will specially contribute to reduce overcrowding within prisons and cost of prison administration.

Accordingly, If it is possible to implement the house arrest mechanism in Sri Lanka as an alternative to imprisonment and also as a solution for overcrowding in prisons as a long term solution, it will be an effective and successful initiative in maintaining a compatible population within prisons in the country. Moreover, the cost of prison administration will be

reduced and the issues in families that may arise after a family member being incarcerated will be minimized.

Therefore, this proposal explains about the house arrest mechanism which is proposed to be implemented in Sri Lanka with required adjustments to the existing systems and laws.

**H M T N Upuldeniya**

**Commissioner General of Prisons**

## Chapter 1

### Introduction

Overcrowding is a coherent issue which the prison management has to face at present. Despite in the covid-19 pandemic condition, the remanding percentage is not reduced in a considerable extent. As a short term solution Department of Prisons actively engaged in making aware of the legal authorities about the massive overcrowding situation. As a result of the discussion, prison population was decreased nearly 12,000 after steps taken by the Attorney Generals Department and the Sri Lanka Police.

House Arrest is specially highlighted as one of the best solution for overcrowding. In the sense of house arrest, it is better and most cost effective than jail. It is certainly a cost saving mechanism. It provides sustainable solution which the prison system always being suffered. According to the five-year Plan of Prison Department, which is being published, is also included Short-Mid and Long term plan to overcome the overcrowding issue. So the prison scenario needs a sustainable tool instead of applying ad hoc solutions for overcrowding.

United Nations Standard Minimum Rules for Non-Custodial Measures (Tokyo Rules) provide a set of basic principles to promote the use of non-custodial measures, as well as minimum safeguards for person's subject to alternatives to imprisonment. Therefore, the Tokyo Rules provide a secure under the section of 8.2 that House Arrest also is as an alternative for avoiding Pre-trial detention. So this documentary is consisted certain chapters of background relating the current overcrowding of Sri Lanka Prisons, international applications of house arrest, and the detailed description of House Arrest which we proposed as a sustainable solution for overcrowding in prisons Sri Lanka. Further, if this system can be implemented in the country, approximately Rs. 2,132.6Mn will be saved to the government.



## Chapter 2

### Background

Prison population in Sri Lanka has been increased during last couple of years. It was tremendously increase in 2020 October and it was above 32000. Mainly remand population was increased because of drug addicts' offenders. Therefore, gap between convicted and remand prisoners was very high during this time. Ratio to convicted and un-convicted is 1:5.

#### Convicted Un-Convicted Ratio

Year	Annual Admission		Ratio		
	Convicted	Un-Convicted	Convicted	Un-Convicted	Total
2014	27588	90251	1	3	4
2015	24086	89559	1	4	5
2016	24060	94655	1	4	5
2017	22833	99036	1	4	5
2018	24582	108263	1	4	5
2019	29164	115325	1	4	5
2020	19586	90362	1	5	6

Above table shows the annual admissions of the prison population during 7 years. It was hugely increased in 2018 and 2019. Due to Covid 19 pandemic situation in 2020 it was decreased. The department of prisons continuously had dialog with the Sri Lanka Police and the Attorney General's Department with the support of Ministry of Justice and State Ministry of Prison Management and Prisoner's Rehabilitation.

As a country it gives negative impact when ratio of convicted and un-convicted is high. Above table clearly indicate that Convicted and Un-Convicted ratio is 1:5 most of the years and it was increased up to 1:6 in 2020. This can be identified that most of the Un-convicted prisoners are not coming to prisons as convicted through the judicial process.

According to the Sri Lanka law The accused is presumed to be innocent until proven guilty with proof of beyond the reasonable doubt. Therefore, right of the accused person should be protected. Alternatives to imprisonment is very important in this scenario.

## Chapter 3

### World practices of House Arrest for reducing overcrowding in prisons

Overcrowding is not an inherent problem only for Sri Lankan Prison system but also it affects the other countries as well. Those countries are also attending and implementing strategies for overcrowding. Western Australia, Singapore, Rumania, Uzbekistan, Sweden and United States provide their major solutions for overcrowding by using the method of House Arrest.

#### Western Australia

In Western Australia Home detention bail is a condition of bail and is subjected to the same tests and considerations as any other grant of bail. There is a common misconception that home detention bail is a substitute for bail and is easier to obtain. Furthermore, home detention bail in Western Australia is not a sentencing option and therefore cannot be imposed as a punishment in lieu of a prison sentence.

Home detention bail is a condition that requires the accused person reside at and remain within a particular residential address. The accused person is only allowed to leave the address for specified purposes such as attending court or medical appointments and only with the permission of their community correction officer. The accused person and the address are constantly monitored by the Department of Corrective Services through electronic monitoring. Electronic monitoring requires special equipment to be installed at the residential address and requires the accused to wear an ankle bracelet.

In western Australia they use a Home Detention Bail Assessment Report. Before home detention bail is considered by the court, a thorough assessment of the proposed address must be undertaken and a written report prepared for the court. This usually takes between 10 to 14 days. A community corrections officer will attend at the proposed address to conduct an assessment.

The assessment considers a number of factors including:

- The location of the address
- How many people reside at the address
- The background (including criminal records) of those people living at the address
- Any evidence of criminal activity occurring at the address
- The criminal history of the accused person including whether the accused has prior convictions for breach of bail or escaping lawful custody
- The accuser's previous responses to supervision and compliance with court orders
- The accuser's history of drug and alcohol use
- Any medical requirements
- The accuser's means of financial support whilst on home detention bail

- The risk of re-offending by the accused
- The risk posed by the accused person to others at the proposed address (i.e. children) and whether the address is suitable for the electronic monitoring equipment.

When home detention bail is granted in Western Australia, it is usually accompanied by other conditions such as:

- A surety
- A condition to present at the front door upon attendance by the police or community corrections
- Not to consume alcohol or illegal drugs
- Submit to random urinalysis when called upon
- Obey all lawful directions of their Community Corrections Officer.

### **Singapore**

"home detention", in relation to a prisoner, means the serving by the prisoner of his sentence of imprisonment in such place or places, outside the limits of any prison, as may be specified in the home detention order according to the Singapore law. Purpose of facilitating a prisoner to home detention is rehabilitation and reintegration into society. House arrest order gives not exceeding 12 months.



During this detention period prisoner should attend series of programs like counselling, therapy, test, assessment, and other activities. He should provide his urine or hair for testing. He should allow to enter authority to check his stay in any time. He is needed to wear electronic monitoring devices while he is in home detention period.

### **Romania**

Romania's participation in European Community imposed realities of their country harmonization of national legislation in relation to Community law. Such national legislation, in terms of criminal procedure were introduced through preventive measures, house arrest, judicial and Judicial control on bail. In the context of the New Criminal Procedure Code, the judicial control, the judicial control on bail and the house arrest are preventive measures involving deprivation of liberty which may be ordered. If there are any consistent evidences or clues to support reasonable doubt that an individual has committed a crime and if they are necessary to ensure the proper conduct of the criminal proceedings, to prevent the suspect or the defendant from avoiding prosecution or trial or to prevent the commission of another offense. In relation to the same European context, Romanian police set up surveillance units of judicial duties in order to enforce these measures. According to the article 202(1) Romanias' Criminal Procedure Code, house arrest also is included as preventive measure of overcrowding.

## Sweden

The country Sweden adopted a system of intensive supervision by electronic monitoring during the year 1990. On the offender's request correctional authorities could commute a prison sentence of up to three months to electronic monitoring. The days under electronic tagging were matched one to one with the days, the offender would have been served in prison. Sweden expanded tagging as a means of earlier release in 2001; four years later, it made this option permanent. All offenders serving a sentence of at least 1.5 years may apply to serve the last four months under electronic monitoring. In 2005, Swedish authorities also raised the length of the application of electronic monitoring to six months from three. Under this electronic monitoring programme, the offender is under house arrest except for time allowed by the probation service for employment, training, health care, or participation in therapeutic programs.





## Chapter 4

### House Arrest as a solution for reducing overcrowding in Prisons in Sri Lanka

Alternative strategies should be developed to face this coherent challenge. Each responsible personnel of the government as well as society have a role to play together. Alternatives to imprisonment cannot be left only to the experts. Political leaderships are essential. Further community involvement is also equally important. There are many ways to members of the community to assist in implementing alternatives to imprisonment.

House arrest can be defined as the state of being kept as a prisoner in one's own house, rather than in a prison. It's a sentence or detain (pending cases) in which offenders are ordered by court to remain confined in their residence, usually allowed to leave only for medical treatment. The suspect accuse for minor mistakes can be kept in house, instead of imprisonment. Then it will be contributing to reduce overcrowding. They are electronically monitored by the authority.

#### Target group for House arrests

##### ➤ Convicted Inmates

In order to be eligible, offenders usually must meet certain qualifications for house arrest. House arrest is typically available for non-violent offenders. It is also more common for first time offenders than repeat offenders. House arrest is usually reserved for individuals who pose little risk of public harm while under their sentence. Young people with no criminal records have a good chance of house arrest, as do older people with health issues that would make imprisonment in jail is unkind and unusual punishment for their crime.

On the other hand, sentenced prisoners who was rehabilitated can be send to house arrest with limited access to society and can be released on parole afterword.

##### ➤ Un-Convicted Inmates

House arrest bail can be granted for suspects who have minor cases or not harmful to society. Court can decide whether suspect could be send to house arrest or not. House arrest bail can be granted then there is a responsible person as a guarantor.

#### Requirement of implementing the house arrest mechanism in the country

When we look at the prison statistics given below as at 31 December 2020 with regard to the length of periods spent in prisons by the both un convicted and convicted inmates, it is clear that a considerable percentage (38%) of unconvicts remains in prisons less than one-month period. 18% of unconvicts remains in prisons less than 14 days, which is also a considerable percentage.



Further, when considering the statistics on lengths of sentences of convicts in 2020, it is also clear that 23.6% of convicted inmates serve in prisons under 1 month and 35.6% of convicted inmates remain in prisons 1 month to less than 3 months. It means, approximately 58% of convicted inmates remains in prisons less than 3 months.

Percentage of unconvicts according to the length of period spent in prisons as at 31 <sup>st</sup> December 2020	
Length of period	Percentage from total Un convicts
Under 14 days	18
14 days to less than 1 month	20.1
1 month to less than 6 months	25.8
Above 6 months	36.1
Total	100

(Source – prison statistics)

Percentage of convicts according to the length of Sentence - 2020	
Length of sentence	Percentage from total convicts
Under 1 month	23.6
1 month to less than 3 months	35.6
3 months to less than 6 months	19.6
6 months to less than 1 year	12.4
1 year and above	8.9
Total	100

Accordingly, if it is possible to apply the house arrest mechanism at least for those who remain less than fourteen days in prisons as unconvicts, it will immensely help to reduce overcrowding in prisons as well as to reduce the cost on food and other expenses. In addition to un convicted inmates, if the house arrest concept can be applied for those who are convicted for less than 3 months, that will also be cost serving and help to reduce the prison overcrowding in prisons. Specially, this can be implemented for fine defaulters.

#### Financial Benefit of Implementing House Arrest Mechanism

Cost for foods (On remand inmates below 14 days and convicted inmates below 03 m months)

Remand Prisoners		Convicted Prisoners	
Daily average remand Population	17256	Daily Average convicted population	8735
Percentage of remand prisoners bellow 14 days	18%	Percentage of convicted prisoners bellow 3 months	58%
Average remand population below 14 days	17256*18% 3106	Average convicted population	8735*58% 5066
Cost for food for an inmate per day	Rs.209	Cost for food for a prisoner per day	Rs.209
Annual cost	3106*209*365 Rs.236,947,312.00	Annual cost	5066*209*365 Rs.386,482,695.00
Sub total	Rs.236.9Mn		Rs.386.4Mn
Total		Rs.623.3Mn	

↑  
annual cost  
for food

**Total Cost (On remand inmates below 14 days and convicted inmates below w 03 m months)**

Remand Prisoners		Convicted Prisoners	
Daily average remand Population	17256	Daily Average convicted population	8735
Percentage of remand prisoners bellow 14 days	18%	Percentage of convicted prisoners bellow 3 months	58%
Average remand population below 14 days	17256*18% 3106	Average convicted population	8735*58% 5066
Average total cost for a prisoner per day	Rs.715	Average total cost for a prisoner per day	Rs.715
Annual cost	3106*715*365 Rs.810,609,228.00	Annual cost	5066*715*365 Rs.1,322,177,642.50
<b>Sub total</b>	<b>Rs.810.5Mn</b>		<b>Rs.1,322.1Mn</b>
<b>Total</b>	<b>Rs.2,132.6Mn</b>		

Accordingly, it is clear that, if it is possible to implement the house arrest mechanism for above categories of inmates, approximately Rs. 2,132.6Mn will be served to the government.

*Saved*

// (P)

## **Mechanism of House Arrest**

This house arrests can be noted that there are some forms as permit the accuses to leave their home for selected purposes such as medical appointments, to attend academic institutions. Offenders who have regular, gainful employment may be permitted to go to work for particular hours every day as part of their court ordered house arrest.

Lawyer or public defender can request this form of punishment during their court hearing. Lawyer may be able to help them make a convincing argument to the judge about why house arrest is the most appropriate punishment for persons.

Someone on house arrest is generally not limited to being in their home, but is only permitted to leave for certain pre-approved locations and activities. Their movement and freedom is still controlled and monitored.

When the jurisdiction decides to order a house arrest, prison officers should aware to fit an electronic monitoring device on their ankle that cannot be easily removed. The device uses "personal GPS trackers" (*Global Positioning System*) to monitor the arrestee's movement and location. These devices can be located in centralized system or decentralized system. Prison Department may facilitate the IT exposure, with trained staff for the documentation tasks.

## **Suggested Security Arrangements and Monitoring**

Monitoring part should be done by the prison department. The Police Department, Probation Department and the Community Correctional Department may give the support if requested by the prison on cause by cause.

In house arrest cases, the offender is allowed to wear an ankle bracelet to monitor the person's movements. This electronic monitoring device is often maintained and monitored by a third-party provide, who can detect whether the offender has unlawfully tried to leave the house or remove the device itself. In some instances, the offender is responsible for the expenses associated with the electronic monitoring device. House arrest includes a set of restrictions that must be followed. The following house arrest rules are fairly standard in most cases:

- The arrestee is assigned a prison officer who will monitor compliance and periodically meet with the arrestee to make sure that they are meeting all of the requirements of their sentence. The prison officer may also conduct "surprise" or random check-ins with the arrestee.
- The arrestee may be required to abstain from both drugs and alcohol. The prison officer can check and make sure prohibited substances are not in the arrestee's home.



- People sentenced to house arrest should understand that they must carefully adhere to the rules set forth by the court. Violating those rules can lead to a shift from house arrest to imprisonment in a jail facility, with no credit given for the time served at home. That can be a big setback and is an outcome that should be avoided.

Offenders are likely to be required to cover the costs associated with house arrest, so maintaining their employment during house arrest is going to be important and necessary. In many cases, offenders are sentenced to house arrest, and are responsible for paying the fees associated with the electronic monitoring devices and other costs of administration if necessary.

### **Violation of House Arrest Order**

If the accuse violate the terms of house arrest the Prison officer will decide whether to give him a warning or order that he should appear in court for a hearing. A home confinement violation might result in the Prison officer recommending that the remainder of the sentence be served in jail or prison. If the violation was minor, the court might also adjust the curfew or the list of acceptable reasons to be outside of the home.



### **Implementation in Sri Lanka**

The implementation of house arrest mechanism depends on the existing legal provisions in the country with regard to this system. As this system is not functioning in the country at the moment, it may require to have a study to identify the applicability of the existing laws to implement this system or to identify if any laws amendments are required to function house arrest mechanism in the country. If the present laws do not facilitate in implementing this concept, required provisions may have to be established through relevant agencies for smooth functioning of this concept.

Therefore, it is recommended to appoint a committee consisting relevant stakeholders to study the feasibility and make necessary recommendations to implement this this system in the country.

A handwritten signature or mark, possibly a stylized 'X' or a similar symbol, located at the bottom right of the page.

## References

1. Handbook of basic principles and promising practices on alternatives to imprisonment, Criminal Justice hand book series, United Nations, New York, 2007.
2. Prison Statistics of Sri Lanka, 2021.
3. United Nations Standard Minimum Rules for Non-custodial Measures (The Tokyo Rules)
4. Ten keys to improving conditions in overcrowded prisons, Centre for justice and reconciliation, Washington.
5. Griffiths, C.T, CANADIAN ( 2006). Criminal Justice, Thomson Nelson
6. Vibute, See Khushal I,(2004). A review of Fifty Five years, Max Planck Institute for Foreign and international Criminal Law. Calcutta.
7. BBC NEWS: <http://news.bbc.co.uk/go/pr/fr/-/2/hi/Africa/4583282.stm>





ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය  
இலங்கைத் தகவல் தொடர்புத் தொழில்நுட்ப முகவர் நிலையம்  
Information & Communication Technology Agency of Sri Lanka

4 July 2023  
ICTA  
ideas actioned  
Information and Communication Technology Agency

Our Reference No : ICTA/GovReq/2023/#24075  
Your Reference No : MOJ/L(8)/HA/2022

17<sup>th</sup> July 2023

Secretary  
Ministry of Justice, Prison Affairs and Constitutional Reforms

Dear Madam,

**Technical Feasibility on Electronic Monitoring of Home Confinement to reduce prison overcrowding**

We write with reference to your even number letter dated 3<sup>rd</sup> June 2023 on the above subject

Please find the enclosed technical feasibility report dated 17<sup>th</sup> July 2023 for the proposed Electronic Monitoring for Home Confinement as an alternative for imprisonment in Sri Lanka.

Thank You.

ICT Agency of Sri Lanka

Mahesh Perera

Chief Executive Officer

Copy:

1. Mrs. Piyumanthi Peiris – Additional Secretary (Legal) - Ministry of Justice, Prison Affairs and Constitutional Reforms – *for information*
2. Mrs. Chandima Welikala – Assistant Secretary (Legal) - Ministry of Justice, Prison Affairs and Constitutional Reforms – *for information*

Enclosed:

1. Technical Feasibility Assessment of the Practical Effectiveness of Electronic Monitoring for Home Confinement to Reduce Prison Overcrowding (17<sup>th</sup> July 2023)

490, ආර්. ඒ. ද මෙල් මාවත, කොළඹ 03, ශ්‍රී ලංකාව. 490, ஆர். ஏ. டி மெல் மாவத்தை, கொழும்பு 03, இலங்கை. 490, R. A. De Mel Mawatha, Colombo 03, Sri Lanka.

දුරකථන : } +94-11-2369099  
தொலைபேசி : }  
Tele : }

ෆැක්ස් : } +94-11-2369091  
தொலைநகல் : }  
Fax : }

විද්‍යුත් තැපෑල : } info@icta.lk  
மின்னஞ்சல் : }  
E-mail : }

වෙබ් : } www.icta.lk  
இணையம் : }  
Web : }



# **Technical Feasibility Assessment of the Practical Effectiveness of Electronic Monitoring for Home Confinement to Reduce Prison Overcrowding**

**COMMITTEE TO ASSESS THE PRISONER GENERAL'S RECOMMENDATION FOR IMPLEMENTING HOME CONFINEMENT AS A SOLUTION FOR ACUTE PRISON OVERCROWDING**

**[CONFIDENTIAL]**

**17<sup>th</sup> July 2023**

# Table of Contents

<b>1.0 Introduction</b> .....	3
<b>2.0 Literature Study</b> .....	4
<b>2.1 House Arrest in UK</b> .....	4
<b>2.2 House Arrest in Australia</b> .....	5
<b>2.3 House Arrest in America</b> .....	7
<b>2.4 House Arrest in Canada</b> .....	7
<b>2.5 House Arrest in New Zealand</b> .....	7
<b>3.0 Electronic Monitoring Solutions for Home Confinement</b> .....	8
<b>3.1 Types of Electronic Monitors</b> .....	8
<b>3.1.1 Ankle and Wrist Monitors</b> .....	8
<b>3.1.1.1 Radio Frequency (RF) Monitor</b> .....	10
<b>3.1.1.2 Global Positioning System (GPS) Monitor</b> .....	10
<b>3.1.2 Smartphones with Biometric Security Systems</b> .....	11
<b>3.1.3 Automated Check-In Platforms</b> .....	12
<b>3.1.4 ION Wearable</b> .....	12
<b>3.1.5 Voice Curfew</b> .....	12
<b>4.0 Technologies and Hardware for Electronic Monitoring</b> .....	13
<b>4.1 Technologies</b> .....	13
<b>4.1.1 Global Positioning System (GPS)</b> .....	14
<b>4.1.2 Global System for Mobile Communications (GSM)</b> .....	14
<b>4.1.3 General Packet Radio Service (GPRS)</b> .....	14
<b>4.1.4 Radio Frequency Technology (RF)</b> .....	14
<b>4.1.5 Wireless Fidelity (Wi-Fi)</b> .....	15
<b>4.2 Hardware</b> .....	15
<b>4.2.1.1 Global Positioning Systems - Single Monitoring Unit</b> .....	15
<b>4.2.1.2 Global Positioning Systems - Two-Piece Monitoring Unit</b> .....	16
<b>4.2.1.3 Base Station</b> .....	16
<b>5.0 Applicability to Sri Lankan Context: Concerns for Implementation</b> .....	18
<b>5.1 Technical Concerns</b> .....	18
<b>5.2 Functional Aspects for Government Software Application Implementation</b> .....	19
<b>6.0 Cost Factors</b> .....	22
<b>6.1 Approximate Cost of Operation</b> .....	22
<b>6.2 Limitations</b> .....	23

## 1.0 Introduction

Based on the observations made by the Department of Prisons in Sri Lanka on the acute prison overcrowding in the recent past, a five (5) year plan has been proposed with the intention of reducing the prison congestion and implementation of successful prison management and reforms procedure.

The proposed solution considers the possibility of implementing the "Home-Confinement" for selected categories of convicted/unconvicted prisoners based on their term of imprisonment. Accordingly, a committee has been appointed by the Minister for Justice, Prison Affairs and Constitutional Reforms to assess the viability of implementing the proposed approach and providing recommendations.

As per the request by the Chairman of the Committee Honorable Justice of the Supreme Court, President's Counsel Yasantha Kodagoda Ministry of Justice Prison Affairs and Constitutional Reforms has requested Information and Communication Technology Agency of Sri Lanka (ICTA) to assess the practical effectiveness and technical feasibility of implementing "Home-Confinement" as a solution to acute prison overcrowding in Sri Lanka.

Accordingly, this report provides an overview of the Electronic Monitoring Mechanisms used by various countries for the purpose of "Home-Confinement".

## 2.0 Literature Study

Various methods for the concept of House Arrest (also called home confinement, home detention, or, in modern times, electronic monitoring) has been implemented in many countries.

### 2.1 House Arrest in UK

House Arrest in UK is called as Home Detention Curfew Tag System. The Home Detention Curfew, or a 'tag' as it is commonly known, is a scheme that allows certain prisoners to serve the last part of their sentence at home, or another suitable address, for up to a maximum period of 6 months.

In addition, someone may be put on a tag as part of a community order set by the court. Anyone on home detention curfew will be on a 'curfew' and not allowed out from the address between certain times. He or she will wear an electronic tag on their ankle which will send a signal to the monitoring center. If they leave their home during their curfew time or tamper with the equipment they can be sent back to prison.

The tag is removed on the last day of the curfew period (usually the half-sentence stage) and if the person has complied with their license, there will be no need to return to prison.

The Scottish Prison Service (SPS) work within the law when it releases prisoners on Home Detention Curfew. They are only allowed to release low risk offenders on Home Detention Curfew Scheme (*HDC Scheme*). The Prison Service will make a full assessment of the circumstances surrounding the offence before deciding the eligibility for Home Detention Curfew. (*Eg, first offence/ the history of offences etc*). Further it will be considered whether the prisoner meet with all the requirements of the scheme. If the assessment decides that the prisoner is at low risk of re-offending and likely to comply, and the home address is suitable, they may be eligible for release on Home Detention Curfew. This will apply to prisoners serving sentences of more than 3 months but less than 4 years.



Long term prisoners (*those serving a sentence of more than four years but excluding life sentence prisoners*) who have been granted Parole on their first application may be considered for release on Home Detention Curfew (HDC).

Prisoners will not be eligible for HDC if :

1. They have been sentenced to less than 3 months in prison
2. They are convicted for an offence which includes an Extended Sentence
3. They are awaiting deportation or direction to hospital
4. For a conviction which includes a Supervised Release Order
5. Convicted of a sexual offence

If the suspect has been released on HDC before and were recalled to prison, this does not automatically exclude from being released on HDC again in future. Each case will be assessed individually and the address would be subject to the same risk assessments as before.

## **2.2 House Arrest in Australia**

House Arrest in Australia is called as "**Home Detention.**" It can be applied as

- Release Ordered Home Detention – where an eligible prisoner is already serving a sentence of imprisonment, or
- Court Ordered Home Detention – where the court sentences the offender to be supervised on Home Detention orders.

Home detention allows offenders and prisoners to live in the community under strict supervision at a nominated location. The offender must not leave that address without approval.

The location of the person on Home Detention is strictly monitored by an electronic monitoring device. A person on Home Detention can leave the approved residence to attend pre-approved activities such as, paid employment, study course and programs, medical appointments, or other purposes approved by a case manager.

Pre-approved locations will be detailed in the offender's plan. The offender can discuss extra passes with their community corrections officer. This can only be approved by their manager.

A Home Detention agreement must be signed by the offender with conditions as follows:

1. Ban for drug usage and consumption of alcohol. However medically prescribed drugs are permitted.
2. Ban for entering licensed premises
3. Restriction for Gambling and possessing a firearm. Further they must agree to gunshot residue testing.

If the home detainee does not have employment or structured activities (such as an education course) then **they may be required to do community service.**

A home detainee can only live at an approved residence. All home detainees are supervised by community corrections.

The level of supervision will depend upon the conditions set and the current regime of the home detainee.

Supervision can include:

1. Visits – the Home Detainee will be visited by their Community Corrections Officer or an Intensive Compliance Officer at any time of the day or night. The officer has the authority to enter the premises unhindered and conduct drug or alcohol testing.
2. Telephone calls – the Community Corrections Officer can telephone the home and speak to the Home Detainee at any time of the day or night.
3. Visual checks – the Community Corrections Officer may conduct checks at any time of the day or night to ensure that the Home Detainee is at the nominated place (the home, work, or any other approved location).
4. Electronic monitoring – a device that transmits its location may be placed upon the Home Detainee's ankle.
5. Continuous Assessment – compliance with all Home Detention Conditions will be monitored, and progress with existing plans, goals and programs recorded.
6. Attendance at a Community Corrections – the Home Detainee may be required to attend a Community Corrections Centre for supervision. This may be at an agreed regular appointment or made by request. They may also be directed to attend at short notice for random drug and alcohol testing.

### 2.3 House Arrest in America

House arrest is a sentence in which offenders are ordered by the court to remain confined in their residences, usually allowed to leave only for medical and employment reasons. Mostly, electronic bracelets are used to detect house-arrest violations.

### 2.4 House Arrest in Canada

House arrest usually means that the offender must always stay in their home (or during certain hours) unless they are working, attending school or religious worship, or for medical appointments or emergencies. Other conditions attached may be like those of a probation order.

### 2.5 House Arrest in New Zealand

Home detention is both a punitive and rehabilitation sentence at New Zealand. It requires an offender to always remain at a suitable and approved residence and be monitored 24 hours a day, seven days a week. Offenders on home detention must also complete programmes designed to address the causes of their offending.

	Belgium	England and Wales	Germany	Netherlands	Scotland
Pre - Trial	Yes	Yes			
Court Order/ Sentence	Yes	Yes	Yes	Yes	Yes
Execution/ Alternative to Imprisonment	Yes	-	-	Yes	-
Early Release	-	Yes	Yes	Yes	Yes
Post Release	Yes	Yes	Yes	Yes	Yes

Figure 1: Use of Electronic Monitoring in few European Countries

### **3.0 Electronic Monitoring Solutions for Home Confinement**

Many countries such as USA, UK, New Zealand, and Australia, utilize Electronic Monitoring/GPS systems to monitor both low & high-risk offenders. The specific Electronic Monitoring technology employed, as well as the infrastructure and supervision models implemented, can differ significantly across jurisdictions. Additionally, the level of application of this technology varies for individual offenders, depending on their assessed level of risk. It is utilized at various stages of the criminal justice process, such as pre-trial supervision, probation, parole, or as an alternative to imprisonment.

Different technologies offer varying capabilities when it comes to detaining, restricting, or monitoring individuals within the criminal justice system. Radio-Frequency technology is commonly employed as a base technology for low-to-medium risk offenders. On the other hand, GPS technology is generally utilized for high-risk offender groups, including sex offenders and individuals involved in domestic violence cases.

Electronic Monitoring will be used to predict criminal behavior through software that tracks offenders' movements in a 24-hour period, tracing patterns to detect suspicious movements. It involves fitting a tag around the ankle of an individual with or without installing a Home Monitoring Unit (HMU) in their home for successful monitoring of the individual.

### **3.1 Types of Electronic Monitors**

#### **3.1.1 Ankle and Wrist Monitors**

When Ankle Monitors are used for house arrest, the offender must always wear a monitor on his ankle. The monitor is strapped to his ankle and generally includes some kind of Radio Frequency (RF) or Global Positioning System (GPS) technology that allows law enforcement to monitor his movements 24 hours a day.

It also alerts officials if he leaves the permitted premises. The bracelet is usually waterproof. However, it is required to establish the accountability for keeping the device charged and working throughout the period of house arrest. Most ankle monitors have multiple tamper-protections; if an offender tries to remove or open the device, or if it runs out of power, authorities are immediately informed. The cost of home monitoring is sometimes incurred at the expense of the violator.

Radio frequency (RF) ankle monitors are often used for the home detention of low-risk offenders. In addition to wearing an ankle monitor for the individual, a separate home monitoring unit in his place of residence is required to be setup. The unit can be programmed to detect an ankle or wrist monitor within a short range of 50 to 150 feet in order to send a message to a staffed monitoring station.

The supervising officer can establish a schedule, requiring the individual to follow a daily routine, and ensuring that alerts are sent when the individual veers from the schedule or tampers with the ankle monitor.

Higher risk offenders, such as sex offenders and domestic abusers, are more likely to wear a water and impact-resistant electronic monitoring (EM) device using global positioning satellites (GPS) for real-time tracking purposes. The GPS system triangulates communication between the individual user, the software and a supervising officer checking a monitor. The ankle device runs on batteries to be charged once or twice a day and utilizes commercial cellular networks to transmit data points and location information.

It is required to program and map exclusion zones, where individuals are prohibited from entering, lest they set off an alert to the prison officer and risk a technical violation of their term of imprisonment. Supervising officers can also program buffer zones within a certain radius of a prohibited area, so an alarm will sound if the monitored individual approaches an exclusion zone



Some ankle monitors are equipped to call and record people without warning. Others have microphones and speakers to record conversations that could be used in criminal cases, depending on applicable laws.

Active GPS tracking allows for triangulation in transmittal of information, passive GPS tracking stores data that can be downloaded for a future time.

If the prisoner try to remove or succeed in removing an electronic device, consequences could include jail, increased prison time, fines or a tightening of the ankle monitor further.

There are (2) main types of Ankle Monitors:

- Radio Frequency (RF) Monitor.
- Global Positioning System (GPS) Monitor.

#### **3.1.1.1 Radio Frequency (RF) Monitor**

This could be used if the prisoner under House Arrest is allowed to leave the designated address between certain times as per the bail conditions. An RF monitor is used to enforce House Detention curfews, meaning, by setting up a monitoring unit in designated address (home) and prisoner is supposed to wear an ankle bracelet. The home unit will detect the bracelet within a given range of feet. (*Usually 50-150 feet*) When the prisoner is out of the range while wearing the ankle bracelet, the home unit sends a signals to the monitoring center for relevant authorities to take necessary action.

RF monitoring is specifically used to monitor the offender at their detention address. It is predominantly used for community detention.

#### **3.1.1.2 Global Positioning System (GPS) Monitor.**

Unlike RF monitors, a GPS device tracks the wearer wherever the individual goes. It notifies the monitoring center whenever the prisoner is within a specific range of the designated home.

Inclusion and exclusion zones can be defined. The device will notify the monitoring center if the wearer is outside the exclusion zone.

GPS monitoring can be used to monitor the whereabouts of the offender whether they are away from their address or at home in real-time.

Secure Continuous Remote Alcohol Monitoring (SCRAM) is a type of GPS based ankle monitor which monitors wearer's alcohol consumption by continuous transdermal alcohol testing.

Secure Continuous Remote Alcohol Monitoring (SCRAM) in the form of a wrist band or hand-held device used to sample a client's breath and perspiration every 30 minutes to report blood alcohol level to a supervising officer. SCRAM device is wireless, portable which measures the breath alcohol with automated facial recognition and GPS with every single test.

This can be used for high-risk alcohol and domestic violence caseloads. The judge may assess the individual's risk factors and decide what ankle monitor best suits the individual, if he is subjected to Home Confinement.

### **3.1.2 Smartphones with Biometric Security Systems**

Using smartphones to track and constrain an individual through fingerprints, facial recognition and voice verification via the cell phone's capability to integrate several features: Internet access; touchscreen interface; camera and video recording; location mapping and other applications is another way of tracking system.

The tracking applications (*Eg. Smart-LINK, Shadowtrack*) may be installed on the individual's personal cellphone, referred to as a Bring Your Own Device (BYOD), or integrated into a cell phone law enforcement which is bought from a vendor and then assigns to an individual upon their release into the community. This method is used for low-risk offenders who have served most of their term of imprisonment in good character and behaviour.

### **3.1.3 Automated Check-In Platforms**

#### **3.1.3.1 KIOSK Platform**

By this method using kiosk featuring a video screen, keypad and infrared scanner can be used for low-risk offenders to answer frequent questions to confirm their presence while serving the home confinement.

#### **3.1.3.2 Scanning a QR Code within Defined Time Periods**

Through this method the offender's presence can be monitored with scanning a QR code regenerated from time to time to confirm their presence while serving the home confinement.

#### **3.1.4 ION Wearable**

ION Wearable features a discreet wearable that can measure transdermal alcohol continuously, paired with a smartphone app to view data and send automatically generated reports. The sensor is based on patented and peer-reviewed enzymatic cartridge technology. Readings report alcohol consumption as 'clear' or 'signal detected', and the built-in skin proximity sensors can measure that the wearable is being worn continuously with an 'insufficient skin contact' if the wearable is removed.

#### **3.1.5 Voice Curfew**

Voice curfew is a cheaper alternative to an ankle monitor. In this system, the violator is not required to wear any sort of device on his person. Instead, he simply must have a phone line at the house and workplace at all times.

At scheduled times, he will be called by the voice curfew company and will have to report in. Voice-detection technology is used to verify voice authenticity. The criminal is subject to random calling and must respond to these phone calls as well; if not, the voice curfew monitoring authorities will report this to the relevant authorities.

## 4.0 Technologies and Hardware for Electronic Monitoring

The Electronic Monitoring technology, consists of hardware and software components, monitoring technologies and related processes. The type of hardware used in Electronic Monitoring Platforms, vary between jurisdictions. Those technologies provide different capabilities for detention, restriction, or surveillance of individuals within the criminal justice system. Radio-Frequency technology is typically used as a base technology for the electronic monitoring of low-to-medium risk offenders. GPS technology is generally used for the electronic monitoring of high-risk offenders.

Based on the technology used, electronic monitoring systems are mainly categorized into (2) categories.

1. **Passive Systems:** Collect offender location data throughout the day and data is transmitted once per day to monitoring software. In these systems, offenders are periodically contacted by telephone to verify the individual's location and identity.
2. **Active Systems:** Collect offender location data frequently (per minute) and transmit to monitoring software via wireless communications in near real-time. Active systems impose restrictions through the installation of monitoring devices in places where the person is not permitted to go. If the person goes into those areas, an alert is activated and action is taken.

### 4.1 Technologies

Technology currently available for Electronic Monitoring are Global Positioning System (GPS), Assisted GPS (A-GPS), General Packet Radio Service (GPRS), Global System for Mobile Communications (GSM), Radio Frequency (RF), and Wireless Fidelity (Wi-Fi).

These are often used in combination with two broad categories: GPS and Radio Frequency. Further, GPS and RF may also be used in combination.

GPS provides accurate location data using a tracking device on a monitored person when they are away from home (and therefore able to go about daily routines, such as attendance at work or study). RF operates from a static home base station, or beacon, and assists with reporting on compliance with a curfew (e.g. home detention).

#### **4.1.1 Global Positioning System (GPS)**

The Global Positioning System (GPS) uses a number of orbiting satellites (21-24 depending on operational response and downtime for maintenance) to allow a GPS receiver on earth to receive a signal. The satellites are positioned approximately 60 degrees north and 60 degrees south, enabling a signal to be received anywhere in the world, at any time. Simultaneously receipt of three or four satellite signals “triangulates” the data to confirm the geographical location (longitude and latitude co-ordinates), generally within 1-10 meters of the receiver (e.g. an electronic monitoring device attached to a defendant/offender).

#### **4.1.2 Global System for Mobile Communications (GSM)**

GSM is a digital cellular technology used by Mobile phone companies to transmit voice and data over a mobile communication network.

#### **4.1.3 General Packet Radio Service (GPRS)**

The GPRS system assists in providing large volumes of data quickly across networks. Once the GPS has been determined, the data packet (e.g. location, movement) will be transmitted back to the monitoring platform via the GPRS network. This can transmit the information up to ten times faster than GSM alone.

#### **4.1.4 Radio Frequency Technology (RF)**

Radio frequency (RF) refers to the rate of oscillation of electromagnetic radio waves. In RF monitoring, an electromagnetic field is created when two or more components with the capability of detecting each other (RF base station and EM ankle bracelet), are within range to produce an RF signal (up to 100 meters if used in conjunction with a battery operated device that both receives and transmits signals back to the designated base station). The signal can be transferred to a



monitoring center via an antenna. This technology is suitable for home detention. The use of RF technology combined with GPS technology, allows monitoring when the device user is away from the RF base. Using RF technology when appropriate will extend the battery life of the GPS unit.

#### **4.1.5 Wireless Fidelity (Wi-Fi)**

Wi-Fi allows computers, smart phones and other devices to connect to the internet and communicate wirelessly within a designated area. The use of Wi-Fi technology assists with providing location accurately for indoors when GPS signals are interrupted/blocked.

Wi-Fi can be used to identify the location by utilizing the relevant Wi-Fi access points by measuring the intensity of a signal received by its SSID (Service Set Identifier) or MAC Address (Media Access Control Address). When the wearer enters to a location where GPS signals are interrupted, electronic monitoring device will utilize the Wi-Fi locations to provide an approximate location based on the distance between Wi-Fi access points measured by signal strength.

## **4.2 Hardware**

Electronic Monitoring is conducted by way of (2) devices. They are

1. Device using GPS and supporting technologies (e.g. GSM, GPRS and Wi-Fi), which is an ankle bracelet in the form of either a Single Monitoring Unit, or a Two-piece Monitoring Unit
2. Base Station

### **4.2.1.1 Global Positioning Systems - Single Monitoring Unit**

A single monitored unit offers all the available technology to be housed in the one single device. For example, the technology housed in the one ankle bracelet may be a combination of GPS/GPRS/GSM/Wi-Fi with the added advantage of dual SIM. This allows the operating system to “switch” between location identification services and carriers where required. The battery capacity of the unit may be affected by the concurrent systems operate within the single unit.

#### 4.2.1.2 Global Positioning Systems - Two-Piece Monitoring Unit

Two-Piece Offender Tracking Unit provides precise location tracking for continuous offender monitoring. A transmitter worn by the monitored person sends signals to the Two-Piece unit to verify their proximity to the tracking unit. Location data processed and stored by the Two-Piece unit is transferred over the cellular network. The unit can store program configuration details, reporting events according to the offender's personal schedule and geo-zone restrictions. Bi-directional voice communication enables contact with the monitored person at any time.

A similar approach is used for the home curfew scenarios with a **base station** which has more features and functions.

#### 4.2.1.3 Base Station

Electronic monitoring involves fitting a tag around the ankle of an individual with or without installing a Home Monitoring Unit (HMU)/ Base Station in their home. There must be "Electricity Supply" in the home. The Home Monitoring Unit communicates with the monitoring center. The HMU can also contact emergency services but no other outward or incoming calls will be accepted except from the monitoring authorities.

The features and functions of a base unit used for home curfew offender monitoring can vary depending on the specific system and provider.

Following features are generally found on base stations used for Electronic Monitoring

- **Fixed Installation:** The base unit is typically installed securely within the offender's home, making it difficult to move or tamper with. It may be mounted to a wall or placed in a fixed location to prevent unauthorized removal.
- **Tamper Detection:** Base units often include tamper detection mechanisms. They may have sensors or alarms that trigger if someone attempts to move, tamper with, or disconnect the unit. This can help deter offenders from trying to remove the base unit. Majority of base station has a built-in motion sensor. When there is an illegal movement, the system will alarm immediately.

- **Power Source Monitoring:** The base unit can be designed to monitor its power source. If the power is disconnected or interrupted, it can trigger an alert to the monitoring agency or authorities, indicating potential tampering or violation of the curfew.
- **Connectivity Monitoring:** The base unit can be connected to a monitoring system that constantly communicates with the monitoring agency. If the connection is lost or interrupted, it can trigger an alert, indicating a possible attempt to tamper with or move the base unit.
- **GPS or Location Verification:** Some advanced monitoring systems may include GPS technology or other location verification methods. The base unit can be programmed to verify its fixed location within the home using GPS coordinates or other techniques. If it detects movement outside the designated range, it can trigger an alarm or alert for the monitoring agency.
- **Auditing and Reporting:** The base unit can log and record any attempts to tamper with or move it. This auditing and reporting functionality can provide a record of any suspicious activity and assist in identifying potential violations.

In addition, following features should also be considered when implementing electronic monitoring platforms.

1. Field-Replaceable Battery Solutions that allow the authorities to replace the batteries as needed should be considered.
2. Omni-Directional Antennas that facilitate better reception and transmission of cellular signals need to be considered.
3. Wi-Fi backup facility.
4. Tracking ability for offenders in indoors, underground, and out of direct-line-of-sight of the satellite system.
5. Identifying areas with signal blocking/jamming.

## **5.0 Applicability to Sri Lankan Context: Concerns for Implementation**

Various socio-economic factors arisen during the recent past have influenced the rate of committing crimes in Sri Lanka. Accordingly, the increase in the number of convicted and unconvicted offenders have caused the issue of prison overcrowding, thus increasing the related expenditure.

The proposed “Home-Confinement” as a solution for the reduction of acute prison overcrowding is indeed an alternative non-custodial methodology for imprisonment which allows to serve the offender’s term of imprisonment in a more lenient approach.

However, applicability of the proposed approach to Sri Lankan context depends upon the reforms to be conducted in both legal and technical domains for successful implementation and adoption.

### **5.1 Technical Concerns**

Following Key Aspects need to be addressed before implementing the proposed solution

1. Implementation of the proposed system depends upon establishment of a reliable, efficient, telecommunication services in Sri Lanka. The relevant authorities should take part in facilitating the required connectivity and telecommunication facilities which are in place, and which are to be developed in future for the project to be carried out successfully. It is necessary to identify the telecommunication service providers and their network coverage around the country for accurate monitoring to be in place.
2. Further when determining the type of technology and equipment to be used for the Electronic Monitoring solution, it is required to identify whether adoption of technology will support the fulfillment of sentencing objectives in legal context and mitigate risks. Accordingly, the least invasive and most cost-effective type of technology should be selected based on the nature of the offense, criminal history, and the defendant’s risk level.

3. A reliable data connection between the offender's location and the monitoring center is necessary for active monitoring. However, due to the limited coverage of 3G/4G in certain areas in Sri Lanka, it may not be possible to implement Electronic Monitoring Platforms in those areas. However, the proposed project can be phased out for efficient implementation by establishing seamless interconnection between networks and services in high-offender areas with the support of service providers as a pilot to identify the adoptability.
4. Further it is required to ensure the optimal use of ICT infrastructure (Lanka Government Cloud, Lanka Government Network) when implementing the proposed solution. In cases where the offender is permitted to travel for work, the existing infrastructure such as the Lanka Government Network (LGN) can be utilized to capture offender's monitoring at regular intervals, as LGN connectivity is established at each divisional secretariat level throughout the island.
5. Additionally, it is essential to establish a dedicated monitoring center (with Prison and Police Department officials) for the purpose of effective offender monitoring. This structure should be supported by a well-defined governance structure. Furthermore, enacting appropriate laws that support the implementation and adoption of technology as an alternative, is crucial to effectively regulate and control any violations related to electronic monitoring.



## 5.2 Functional Aspects for Government Software Application Implementation

As a preliminary step, develop a Business Requirements Document (BRD) by conducting a comprehensive business requirement study of the functions and business processes relating to the complete implementation of the project with related stakeholders. This will also include

- a. A detailed Business Process Re-Engineering (BPR) effort to improve current legacy business processes.
  - b. A detailed information and a service classification, complying to the **Data Sharing Policy**<sup>[2]</sup>.
  - c. Building a data model / schema, which can be an input to **Lanka Interoperability Framework (LIFE)**<sup>[3]</sup>. All stakeholders should get involved while developing the data model in order to ease the interoperability concerns in the future.
2. Citizen authentication will be available from **Sri Lanka Unique Identity (SL-UDI)** in the future, and provisions should be made in the proposed system allowing it to be incorporated in the future. Accordingly, any system that may come in place with the identification platforms should be able to interoperate with the abovesaid system in future once implemented.
  3. If there are any **Government-2-Government (G2G)** transactions involved in the system, the proposed system infrastructure should leverage the Lanka Government Network (LGN), as the first preference for data connectivity.
  4. With the government “Cloud-First” strategy, it is recommended to leverage Lanka Government Cloud (LGC) as the first preference for Infrastructure-as-a-Service (IaaS) hosting. However, with the current space limitations of the cloud, the space availability may be limited. In such situations, complying with the Personal Data Protection Act (PDPA), the proposed system can be hosted in any other cloud with the approval from the Data Protection Authority (DPA).

5. The proposed system should follow the **Sri Lanka Government Enterprise Architecture (SL-GEA)**<sup>[1]</sup>, which is the “**Whole-of-Government approach**” for a connected government in Sri Lanka. The proposed system should leverage the core technical infrastructure, which is explained in the document.
  
6. Public services identified within the proposed system should be exposed as external Application Programming Interface (APIs) to the **National Data Exchange (NDX)** in order to disseminate to other government institutions as reusable components. Any other APIs, which can be consumed from other government institutions are available via **National Data Exchange (NDX)** for the proposed system’s use if required.
  
7. There should be Data Classification done ensuring Data Privacy.
  
8. Public / Open data should be exposed to the **Open Data Portal**<sup>[4]</sup>, complying with the Right to Information Act.
  
9. If the system, has any web front, it should comply with the **Guidelines for Developing Sri Lanka Government Websites**<sup>[6]</sup> document.

## 6.0 Cost Factors

There are several costs related to utilizing of electronic monitoring technologies that authorities need to weigh against the expected benefits from any technology.

The main cost components for implementing Electronic Monitoring solution would include

- (1) Procurement, Support and Maintenance of related Devices
- (2) Implementation of Electronic Monitoring Architecture with responsiveness to notifications. This may include the adaption of existing infrastructure together with the creation of new infrastructure services required to support the process.
- (3) Internal Capacity Building for external staff with necessary training for system operationalization.
- (4) Recruitment of Competent IT Staff for technical operationalization of the project.

### 6.1 Approximate Cost of Operation

Cost Component	Approx. Estimations in Rs.
Offender Devices	70,000.00 – 350,000.00 (per each device)  <i>(Source: Alibaba, eBay, few other OEM)</i>
Connectivity	4,000.00 Approx. Monthly (for offender device and related connectivity)
Monitoring Software (Public Cloud Offering) with GIS mapping services	3,000 per Month / per Device, (Some provides offer this service free of charge basis, based on the number of devices)
Monitoring Center Cost Staff, Devices, Connectivity, Location, administrative cost	Based on volume of devices to monitor

\*\* This solution can be hosted on-premise, within the shores of Sri Lanka.\*\*

## 6.2 Limitations

- 1) Market prices of these devices and technology are not freely available to public. Further, there are no local suppliers at present to provide services/equipment to local market. Therefore, the accurate market costs should be obtained from such vendors via a formal request by relevant authorities.
- 2) Cost of the project can only be determined upon conducting a comprehensive study for a process reengineering to address the problem. This will include a detailed requirement study on identifying ideal technologies suit to address the requirement, existing and required infrastructure capacity, human resource capability and staffing requirement. Upon evaluation of the requirement the relevant financial resources for a cost effective and sustainable operation could be determined.

## References:

- [1] Sri Lanka Government Enterprise Architecture: [https://www.icta.lk/icta-assets/uploads/2022/04/Sri-Lanka-Government-Enterprise-Architecture\\_V1.0.pdf](https://www.icta.lk/icta-assets/uploads/2022/04/Sri-Lanka-Government-Enterprise-Architecture_V1.0.pdf)
- [2] National Data Sharing Policy: <https://life.gov.lk/images/pdfs/National-Data-Sharing-Policy.pdf>
- [3] Lanka Interoperability Framework (LIFe): <https://life.gov.lk>
- [4] Open Data Portal: <https://data.gov.lk/>
- [5] Personal Data Protection Act (PDPA): <https://www.icta.lk/icta-assets/uploads/2022/08/Article-Personal-Data-Protection-Act-Updates-April-2022-1.pdf>
- [6] Guidelines for Developing Sri Lanka Government Web Sites: <https://www.icta.lk/icta-assets/uploads/2022/03/Guidelines-for-developing-Sri-Lanka-Government-Websites-4.0.pdf>

~~END OF THE REPORT~~

බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස නිවාස අඩස්සිය හඳුන්වා දීම


බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමේ පස් අවුරුදු සැලැස්ම යටතේ බන්ධනාගාර තදබදය අවම කිරීමට විකල්ප යෝජනාවක් ලෙස නිවාස අඩස්සියේ තබා ගැනීමේ යෝජනාව ඉදිරිපත්ව ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයේදී පහත කරුණු කෙරෙහි අවදානය යොමු කරන ලදී.

මූලික ප්‍රතිලාභ .

**RECURRENT EXPENDITURE,CAPITAL EXPENDITURE,THE AVERAGE COST PER PRISONER & COST OF FOOD PER PRISONER ( Rupees), 2018 - 2022**

Expenditure	Year				
	2018	2019	2020	2021	2022
<b>Recurrent Expenditure</b>					
(1) Estimated	5,297,074,000	5,933,600,000	7,033,751,000	7,953,000,000	8,068,959,907
(2) Actual	5,169,546,548	5,759,000,738	6,801,874,512	6,551,775,564	9,842,116,011
<b>Capital Expenditure</b>					
(1) Estimated	896,100,000	868,480,000	421,349,000	638,500,000	326,392,758
(2) Actual	422,925,301	451,641,682	257,561,753	389,027,090	360,034,287
<b>Average Cost Per Prisoner (Approximately)</b>					
(1) Per Year	253,608	235,580	261,701	357,300	449,905
(2) Per Day	695	645	715	979	1,233
<b>Average Cost of Food per Prisoner</b>					
(1) Per Year	47,143	55,068	76,493	87,372	177,025
(2) Per Day	129	151	209	239	485

**Note 1 :** Average cost per  
Source: Department of Prisons



*(Handwritten signature)*



උපකල්පන :-

බන්ධනාගාර ආයතන 28

රැදවියන් 100 දෙනෙකු

මාස 06 ක් සඳහා නිවාස අඩස්සියට යොමු කිරීම.

		වසරක් සඳහා
<b>සෘජු පිරිවැය ඉතිරිවීම්</b>		
එක් රැදවියෙකුට ආහාර සඳහා වන පිරිවැය	485.00	485.00
නිවාස අඩස්සියේ තැබීමට යෝජිත සිර කරුවන් ගණන (100 * 28)	2800	2800
එක් දිනක් සඳහා පිරිවැය ඉතිරිවීම් (485*2800)	1,358,000.00	
මාස 6ක් සඳහා සෘජු පිරිවැය ඉතිරිවීම් (1,358,000 * 180)	<b>244,440,000.00</b>	<b>495,670,000.00</b>
<b>වක්‍ර පිරිවැය ඉතිරිවීම්</b>		
එක් සිරකරුවෙකු සඳහා වන වක්‍ර පිරිවැය(ආහාරපාන හැර) (1233-485)	748.00	748.00
*නිවාස අඩස්සියේ තබන සිරකරුවන් සඳහා වක්‍ර පිරිවැයෙන් අදාළ කර ගන්නා අගය (748 * 10%)	75.00	75.00
නිවාස අඩස්සියේ තැබීමට යෝජිත සිර කරුවන් ගණන (100 * 28)	2800	2800
එක් දිනක් සඳහා පිරිවැය ඉතිරිවීම් (75*2800)	210,000.00	210,000.00
මාස 6ක් සඳහා වක්‍ර පිරිවැය ඉතිරිවීම් (210,000.00 * 180)	<b>37,800,000.00</b>	<b>76,650,000.00</b>
මුළු පිරිවැය ඉතිරිවීම් (රු.)	<b>282,240,000.00</b>	<b>572,320,000.00</b>

\*බන්ධනාගාර ගත කල එක් රැදවියෙකු සඳහා වක්‍ර පිරිවැය ලෙස රු 748.00( 1233-485) දැරීමට සිදු වන අතර නිවාස අඩස්සිය යෝජනාව යටතේ අඩුවන සිරකරුවන් මත මෙම පිරිවැය අඩුවීම සෘජුවම අදාළ කර ගත නොහැකි වන අතර මෙම වක්‍ර පිරිවැයෙන් 10%ක ප්‍රතිශතක අගයක් අදාළ කර ගැනීම සුදුසු වේ .

ඉහත දක්වන ලද මූල්‍ය ප්‍රතිලාභයන්ට අමතරව පහත සඳහන් සමාජීය ප්‍රතිලාභ මෙම යෝජනාව යටතේ හඳුනාගත හැක.

- බන්ධනාගාර තදබදය අවම වීම.
- සුළු වරදකරුවන්ට හා ඔවුන්ගේ පවුල් වල සමාජිකයන්ට වන සමාජීය හා මානසික බලපෑම අවම වීම.
- නිවාස අඩස්සියේ සිටින සිරකරුවන්ට අධිකරණයේ අවසරය මත රැකියාවක් කිරීම මගින් දඩ හෝ වන්දි මුදල් ගෙවීමේ හැකියාව.
- බන්ධනාගාර ගතවීම තුලින් සිදුවන රැකියා අහිමිවීම් වලක්වාගත හැකි වීම.
- සාමන්‍ය වැරදි සඳහා බන්ධනාගාර ගත කරන්නන් බන්ධනාගාරය තුලදී දරුණු අපරාධකරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් ඇති වන අහිතකර තත්වයන් වලක්වාගත හැකි වීම.

**මූලික පිරිවැය**

ගරු අධිකරණය මගින් ලබා දෙන නිරණය මත නිවාස අඩස්සියට ලක් කිරීමේදී එම පිරිසිටුවන් නිරීක්ෂණය කිරීම ක්‍රමවේද 2 ක් යටතේ සිදු කිරීමේ හැකියාව පවතී.


01. තම පවුලේ සමාජිකයෙක්ගේ පුර්ණ ඇපවීම සහ අධීක්ෂණය යටතේ නිවාස අඩස්සියට ලක් කිරීම.  
මෙවැනි අවස්ථාවකදී ප්‍රමාණාත්මක වියදමක් රජයේ පාර්ශවයෙන් දැරීමට සිදු නොවන බව නිරීක්ෂණය වේ.
02. වෙනත් රටවල භාවිතා කරනු ලබන ක්‍රමවේද අධ්‍යයනය කිරීමෙන් අනතුරුව අදාළ සේවා සපයන ආයතනයක සේවය ලබා ගැනීම  
උදා:- දිවයින පුරා පුළුල් ආවරණයක් සහිත ජංගම සංනිවේදන පහසුකම් සපයන රජයට සම්බන්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) වැනි ආයතන සමග සම්බන්ධව ඔවුන්ගේ සේවය ලබා ගැනීම.  
මේ සබැඳිව අදාළ ආයතන සමග සාකච්චා ආරම්භ කළ යුතු අතර ඒ සඳහා එම ආයතන වලින් වාර්තාවක් ලබා ගැනීම සිදු කළ යුතුය. එහෙත් අදාළ පිරිවැය සංසන්දනය කිරීම සඳහා පහත පරිදි පිරිවැයක් දැරීමට සිදු ව ඇතැයි ගණනය කරන ලදී.

	වියදම (රු) මාස 06ක් සඳහා	වියදම (රු) වසරක් සඳහා
මෘදුකාංග සංවර්ධනය , නඩත්තු හා අදාළ සේවාවන් සැපයීම සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවීම මසකට මිලියන 5 බැගින් මාස 6 ක් සඳහා	30,000,000.00	60,000,000.00
නිවාස අඩස්සියට ලක් වන පුද්ගලයින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ නිරීක්ෂණයට යොදා ගන්නා අත් පලදනාවැනි උපාංග සඳහා යොදා ගන්නා ප්‍රමාණය මත (Availability Payments) ගෙවීමක් කිරීම මසක් සඳහා (2800*4000)=11,200,000.00	67,200,000.00	134,400,000.00
<b>මුළු වියදම</b>	<b>97,200,000.00</b>	<b>194,400,000.00</b>

	වියදම (රු) මාස 06ක් සඳහා	වියදම (රු) වසරක් සඳහා
වාහපාතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දැරීමට සිදුනොවන පිරිවැය. (ඉතිරිකරගැන හැකි පිරිවැය)	282,240,000.00	572,320,000.00
වාහපාතිය ක්‍රියාත්මක කිරීම සඳහා වැය කිරීමට යෝජිත ඇස්තමේන්තුගත පිරිවැය	97,200,000.00	194,400,000.00
සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය ඉතිරිවීම	185,040,000.00	377,920,000.00

මෙම යෝජනාව යටතේ මූලික පිරිවැය හා ප්‍රතිලාභ අධ්‍යයනයේදී කෙටි කාලීනව දැරීමට සිදුවන පිරිවැය අභිබවා ගිය දිරිස කාලීන මූල්‍යමය ඉතිරියක් සහ සමාජමය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවන බව පෙන්වා දිය හැක.

1. එම්.බී.එම්.පී.ඩබ්ලිව්.යු.ඒ.රාජසිංහ මයා සභාපති  
බන්ධනාගාර කොමසාරිස් (මුදල්)

  
 .....  
**එම්.බී.එම්.පී.ඩබ්ලිව්.යු.ඒ. රාජසිංහ**  
 බන්ධනාගාර කොමසාරිස් (මුදල්)  
 බන්ධනාගාර මූලස්ථානය  
 කොළඹ-09.


බන්ධනාගාර මූලස්ථානය.



2. එන්.එච්.කොහොඹන් මිය  
ගණකාධිකාරී සාමාජික  
අධිකරණ අමාත්‍යාංශය.

3. එම්.එම්.එල්.එල්.එල්.ගුණරත්න මයා සාමාජික  
සහකාර අධ්‍යක්ෂ (තොරතුරු සන්නිවේදන තාක්ෂණ)  
බන්ධනාගාර මූලස්ථානය.

4. ඒ.සී.ගජනායන මයා සාමාජික  
බන්ධනාගාර අධිකාරී  
මහර බන්ධනාගාරය

5. එච්.එම්.එන්.ප්‍රනාන්දු මිය සාමාජික  
නීති නිලධාරී  
බන්ධනාගාර මූලස්ථානය

  
.....  
ගණකාධිකාරී (ප්‍රධාන) (වෛ/ආ)  
අධිකරණ අමාත්‍යාංශය  
කොළඹ 12.

  
.....  
විකල්ප නායක  
බන්ධනාගාර අධිකාරී (වෛ/ආ)  
මහර බන්ධනාගාරය  
කොළඹ 12  
  
.....  
විකල්ප ප්‍රනාන්දු  
නීති නිලධාරී  
බන්ධනාගාර මූලස්ථානය  
අංක: 150, ඩෙස්ටික් පාර,  
කොළඹ - 02.

# බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් ලෙස නිවාස අඩස්සිය හඳුන්වා දීම

- බන්ධනාගාර ප්‍රතිසංස්කරණය කිරීමේ පස් අවුරුදු සැලසුම යටතේ බන්ධනාගාර තදබදය අවම කිරීමට විකල්ප යෝජනාවක් ලෙස නිවාස අඩස්සියේ තබා ගැනීමේ යෝජනාව ඉදිරිපත්ව ඇත. මෙම යෝජනාව සම්බන්ධයෙන් පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණයේදී පහත කරුණු කෙරෙහි අවදානය යොමු කරන ලදී.

# මූලික ප්‍රතිලාභ.

## RECURRENT EXPENDITURE,CAPITAL EXPENDITURE,THE AVERAGE COST PER PRISONER & COST OF FOOD PER PRISONER ( Rupees), 2018 - 2022

Expenditure	Year				
	2018	2019	2020	2021	2022
<b>Recurrent Expenditure</b>					
(1) Estimated	5,297,074,000	5,933,600,000	7,033,751,000	7,953,000,000	8,068,959,907
(2) Actual	5,169,546,548	5,759,000,738	6,801,874,512	6,551,775,564	9,842,116,011
<b>Capital Expenditure</b>					
(1) Estimated	896,100,000	868,480,000	421,349,000	638,500,000	326,392,758
(2) Actual	422,925,301	451,641,682	257,561,753	389,027,090	360,034,287
<b>Average Cost Per Prisoner (Approximately)</b>					
(1) Per Year	253,608	235,580	261,701	357,300	449,905
(2) Per Day	695	645	715	979	1,233
<b>Average Cost of Food per Prisoner</b>					
(1) Per Year	47,143	55,068	76,493	87,372	177,025
(2) Per Day	129	151	209	239	485


Note 1 : Average cost per

Source: Department of Prisons



EXPENDITURE AND COST OF PRISONER

COST (RS.)



Expenditure (Rs.)

Estimated - Recurrent

Actual - Recurrent

Estimated - Capital

Actual - Capital

Average Cost of Prisoner

Average Cost - Foods Per Prisoner

**උපකල්පන :-**

බන්ධනාගාර ආයතන 28

රැඳවියන් 100 දෙනෙකු

මාස 06 ක් සඳහා නිවාස අඩස්සියට යොමු කිරීම.

<b>සෘජු පිරිවැය ඉතිරිවීම</b>		
එක් රැඳවියෙකුට ආහාර සඳහා වන පිරිවැය		485.00
නිවාස අඩස්සියේ නැඟීමට යෝජිත සිර කරුවන් ගණන (100 * 28)		2800
එක් දිනක් සඳහා පිරිවැය ඉතිරිවීම (485*2800)		1,358,000.00
මාස 6ක් සඳහා සෘජු පිරිවැය ඉතිරිවීම (1,358,000 * 180)		244,440,000.00
<b>වක්‍ර පිරිවැය ඉතිරිවීම</b>		
එක් සිරකරුවෙකු සඳහා වන වක්‍ර පිරිවැය (ආහාරපාන හැර)		748.00
(1233-485)		
*නිවාස අඩස්සියේ තබන සිරකරුවන් සඳහා වක්‍ර පිරිවැයෙන් අදාළ කර ගන්නා අගය (748 * 10%)		75.00
නිවාස අඩස්සියේ නැඟීමට යෝජිත සිර කරුවන් ගණන (100 * 28)		2800
එක් දිනක් සඳහා පිරිවැය ඉතිරිවීම (75*2800)		210,000.00
මාස 6ක් සඳහා වක්‍ර පිරිවැය ඉතිරිවීම (210,000.00 * 180)		37,800,000.00
මුළු පිරිවැය ඉතිරිවීම (රු.)		282,240,000.00

**\* බන්ධනාගාර ගත කල එක් රැඳවියෙකු සඳහා වක්‍ර පිරිවැය ලෙස රු 748.00( 1233-485) දැරීම සිදු වන අතර නිවාස අඩස්සිය යෝජනාව යටතේ අඩුවන සිරකරුවන් මත මෙම පිරිවැය අඩුවීම සෘජුවම අදාළ කර ගත නොහැකි වන අතර මෙම වක්‍ර පිරිවැයෙන් 10%ක ප්‍රතිශතක අගයක් අදාළ කර ගැනීම සුදුසු වේ .**

• ඉහත දක්වන ලද මූල්‍ය ප්‍රතිලාභයන්ට අමතරව පහත සඳහන් සමාජය ප්‍රතිලාභ මෙම යෝජනාව යටතේ හදුනාගත හැක.

• බන්ධනාගාර තදබදය අවම වීම.

• සුළු වරදකරුවන්ට හා ඔවුන්ගේ පවුල් වල සමාජිකයන්ට වන සමාජය හා මානසික බලපෑම අවම වීම.

• නිවාස අඩස්සයේ සිටින සිරකරුවන්ට අධිකරණයේ අවසරය මත රැකියාවක් කිරීම මගින් දඩ හෝ වන්දි මුදල් ගෙවීමේ හැකියාව.

• බන්ධනාගාර ගතවීම තුලින් සිදුවන රැකියා අහිමිවීම වලක්වාගත හැකි වීම.

• සාමන්‍ය වැරදි සඳහා බන්ධනාගාර ගත කරන්නන් බන්ධනාගාරය තුලදී දරුණු අපරාධකරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමෙන් ඇති වන අහිතකර තත්වයන් වලක්වාගත හැකි වීම.

ලදා:- දිවයින පුරා පුළුල් ආවරණයක් සහිත ජංගම සංනිවේදන පහසුකම් සපයන රජයට සම්බන්ධ ආයතනයක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් (SLT Mobitel) වැනි ආයතන සමග සම්බන්ධව ඔවුන්ගේ සේවය ලබා ගැනීම.

මේ සබැඳිව අදාල ආයතන සමග සාකච්චා ආරම්භ කළ යුතු අතර ඒ සඳහා එම ආයතන වලින් වාර්තාවක් ලබා ගැනීම සිදු කල යුතුය. එහෙත් අදාල පිරිවැය සංසන්දනය කිරීම සඳහා පහත පරිදි පිරිවැයක් දැරීමට සිදුව ඇතැයි ගණනය කරන ලදී

	වියදම (රු)
මෘදුකාංග සංවර්ධනය ; නඩත්තු හා අදාල සේවාවන් සැපයීම සඳහා වාර්ෂික ගාස්තුවක් ගෙවීම	30,000,000.00
මසකට මිලියන 5 බැගින් මාස 6 ක් සඳහා නිවාස අඩුස්සියට ලක් වන පුද්ගලයින් මාර්ග ගත ක්‍රමය ඔස්සේ නිරීක්ෂණයට යොදා ගන්නා අත් පලදනාවැනි උපාංග සඳහා යොදා ගන්නා ප්‍රමාණය මත (Availability Payments) ගෙවීමක් කිරීම (2800*4000)	11,200,000.00
	මුළු වියදම
	41,200,000.00

මෙම යෝජනාව යටතේ මූලික පිරිවැය හා ප්‍රතිලාභ අධ්‍යනයේදී කෙටි කාලීනව දැරීමට සිදුවන පිරිවැය අහිබවා ගිය දීර්ඝ කාලීන මූල්‍යමය ඉදිරියක් සහ සමාජමය වශයෙන් ප්‍රතිලාභයක් හිමිවන බව පෙනේන දිය හැක.

**ස්තූතියි.**